

Ceylon Government Gazette

Published by Authority.

No. 5807—FRIDAY, OCTOBER 11, 1901.

PART I.—General: Minutes, Proclamations, Appointments,
and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Marine and Mercantile

PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III. — Provincial Administration.

	PAGE		PAGE
Land Sales :—		Land Acquisition Notices	2494
Western Province	—	Land Resumption Notices	—
Central Province	2461	Notices under Ordinance No. 1 of 1897	2507 & Suppl.
Northern Province	—	Abstracts of Season Reports	—
Southern Province	2463	Notices under "The Forest Ordinance"	—
Eastern Province	2473	Sales of Arrack, Opium, and Toll Rents	2497
North-Western Province	2474	Miscellaneous Provincial and District Notices:—	
North-Central Province	2482	Sales of Salt and Timber	—
Province of Uva	2485	Notifications of Close Season, Infected Areas, &c.	—
Province of Sabaragamuwa	2486	Specifications under "The Irrigation Ordinance"	—

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,805, C. P.

Colonial Secretary's Office,
Colombo, October 7, 1901.

ON Friday, November 29, 1901, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Uda Dumbura division of the Kandy District of the Central Province.

Preliminary plan 3,690.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		
				A.	R.	P.
A 635	Bombure	Amunawallakadulla-aswedduma	Paddy field with a bit of chena	0	3	7
B 635	Do.	Nagollahena-aswedduma	Paddy field overgrown with jungle, &c.	2	1	22
C 635	Do.	Radamana-aswedduma	do.	3	2	1

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,805, C. P.

වර්ෂ 1901 ක්වූ ඔක්තෝබර් මස 7 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදී. ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1901 ක්වූ නොවැම්බර් මස 29 වෙනි කිවිදින දවල් 12කට මහනුවර කවිවෙරියේදී වෙන්දේසිකර විකුණනු ලබන දෙකට ඇත.

විවෘත දිසාවේ මහනුවර පලාතේ උඩදුම්බර කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි තුනක. සිතියම 3,690. අයිතිකරු නිගන්වා:—ආණ්ඩුව.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත.
A 635	බෝවුරේ	අමුණේවලකඩුල්ලේඅස්වැද්දුම	හේන් කැබෙල්ලකුත් සමඟ කුඹුර	0 3 7
B 635	එම	නාගොල්ලේහේන්අස්වැද්දුම	කැලාව වැව්තිබෙන කුඹුර	2 1 22
C 635	එම	රඳුවානෙඅස්වැද්දුම	එම	3 2 1

අක්කරයක් රූපියල් 10කට පවත්වනු ලබන විකුණනු ලබන දේ.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ස් නරල්ලන්තාගේගෙන් දැනගත්ව ගැනීමක් ඇර, විකිනීමේ කොන්දේසි ගැණ තොරතුරු මහනුවර ගෞරවනීය වූ ඒජන්තලන්තාගේගෙන්ද දැනගත හැකිවේ.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වතන්සේගේ ආඥාව ලෙස,
ඩබ්ලිව්. ටී. චෙලර්,
වැඩබලන මහසෙනෙවිවරයා වෙත.

No. 1,806, C. P.

Colonial Secretary's Office,
Colombo, October 8, 1901.

ON Wednesday, December 18, 1901, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Tumpane division of the Kandy District of the Central Province.

Lot.	Name of Land.	Preliminary plan 2,510. Village—Godatale. Name of Applicant.	Description.	Extent. A. R. P.
7999	Meewangamanahena	Asana Marikar Omaradeen	Chena	1 3 33
8000	Do.	do.	do.	0 2 39
8001	Do.	do.	do.	0 3 5

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,806, C. P.

වර්ෂ 1901 ක්වූ ඔක්තෝබර් මස 8 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදී.

විවෘත දිසාවේ ගෞරවනීය වූ ඒජන්තලන්තාගේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සහක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1901 ක්වූ දෙසැම්බර් මස 18 වෙනි වූදින දවල් 12ට මහනුවර කවිවෙරියේදී වෙන්දේසිකර විකුණනු ලබන දෙකට ඇත.

විවෘත දිසාවේ මහනුවර පලාතේ තුම්පනේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි 3ක්. සිතියම 2,510. ඉඩමේ නම—මුවත්තමනගේන.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත.
7999	ගොඩකල්ලේ	අසනාමරික්කාර් ඔමරදීන්	හේන	1 3 33
8000	එම	එම	එම	0 2 39
8001	එම	එම	එම	0 3 5

අක්කරයක් රූපියල් 10කට පවත්වනු ලබන විකුණනු ලබන දේ.

මේ ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ස් නරල්ලන්තාගේගෙන් දැනගත්ව ගැනීමක් ඇර, විකිනීමේ කොන්දේසි ගැණ තොරතුරු මහනුවර ගෞරවනීය වූ ඒජන්තලන්තාගේගෙන්ද දැනගත හැකිවේ.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වතන්සේගේ ආඥාව ලෙස,
ඩබ්ලිව්. ටී. චෙලර්,
වැඩබලන මහසෙනෙවිවරයා වෙත.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 1,145, S. P.

Colonial Secretary's Office,
Colombo, September 27, 1901.

ON Tuesday, November 19, 1901, at 12 noon, the Government Agent for the Southern Province will put up to auction, at the Baddegama Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seventy allotments of land situated in the Gangaboda pattu division of the Galle District of the Southern Province.

Preliminary plan 821.—Gangaboda pattu.

Lot.	Village.	Name of Land.	Description.	Extent.			Upset Price per Acre.
				A.	R.	P.	
F 337	Udugama	Yakowitawattakumbura	Paddy field	1	2	3	10
G 337	Do.	Godaoowita	Fit for paddy	2	0	3	10
H 337	Do.	Nerungalodaowita	do.	3	1	39	10
I 337	Do.	Nerungalodaowita	Garden	0	3	24	10
J 337	Do.	Paragahaowita	Owita fit for paddy	6	3	4	10
K 337	Do.	Paragahadeniya	do.	3	1	14	10
M 337	Do.	Godaparagahaduwaowita	Grass land	1	2	24	10
N 337	Do.	Mediriyawitawaturawa	Field	2	1	16	10
P 337	Do.	Bihikandurawaturawaowita	Fit for paddy	2	2	3	10
Q 337	Do.	Halwahiaturawadeniya	do.	0	2	23	10
R 337	Do.	Pahalamulowita or Halmehiwaturawa	Field	4	1	20	10
T 337	Do.	Masvaillepahalakumbura	do.	1	2	31	10
U 337	Do.	Mediriyawita	do.	1	1	34	10
V 337	Do.	Nyegahakanattawatta	Jungle	1	0	36	10
W 337	Do.	do.	Garden	0	2	1	10
X 337	Do.	do.	do.	0	3	25	10
Y 337	Do.	Kalukondekumbura	Paddy field	3	0	3	10
Z 337	Do.	Masvillaihalakumbura	Paddy field	3	2	38	10
A 338	Do.	Yakowitawaturawa	Owita	0	3	30	10
B 338	Do.	Homagedaramullenaowita	do.	1	1	25	10
C 338	Do.	do.	do.	2	1	28	10
D 338	Do.	do.	do.	3	2	37	10
E 338	Do.	Homagedarawatta	Garden	1	1	9	10
H 338	Do.	Danagagodellaowita	Garden and owita	1	3	30	10
I 338	Do.	do.	Owita	0	2	26	10
J 338	Do.	Dangahagodellakumbura	Paddy field	0	2	32	10
K 338	Do.	Olagangodellaowatta	Garden	1	0	35	10
L 338	Do.	Gallinekumbura	Paddy field	0	3	33	10
M 338	Do.	Olagangodakumbura	do.	4	1	10	12-50
N 338	Do.	Olagangodellawaturawa	Owita	1	3	4	10
O 338	Do.	Ihalamalowita	do.	3	2	17	10
Q 338	Do.	Ihalamalowitadeniya	Paddy field	0	2	12	10
R 338	Do.	do.	Owita	4	0	23	12-50
S 338	Do.	Gurukandeowita	do.	3	1	30	10
T 338	Do.	Gurukandeduwa	Garden	0	1	25	10
U 338	Do.	Gurukandewatta	do.	2	2	18	10
V 338	Do.	Gurukandeowita	Owita	0	3	10	10
W 338	Do.	Olangodakumbura	Field	1	1	7	15
Y 338	Do.	Millailiowita	do.	5	0	28	15
Z 338	Do.	Kudamillailiowita	do.	0	3	20	15
C 339	Do.	Millailigodellawatta	Garden	0	2	36	10
D 339	Do.	do.	do.	0	2	8	10
E 339	Do.	Wallalangedellawatta	do.	0	1	7	10
F 339	Do.	Millailikumbura	Field	2	2	39	20
I 339	Do.	Rahadeowita	Owita	2	3	21	10
J 339	Do.	Rahadekumbura	Field	9	1	17	25
K 339	Do.	Idangodawatta	Garden	2	0	38	10
L 339	Do.	Pahalamyegodellakumbura	Field	6	1	20	15
M 339	Do.	Ulupateleadareowite	Owita	0	2	34	10
N 339	Do.	Pahalalahgasmulla	Field	1	2	17	10
O 339	Do.	Pahalamaividollakumbura	do.	3	2	24	10
P 339	Do.	Ihalalahgasmulla	do.	18	1	23	20
Q 339	Do.	Radagewatta-addaraowita	Owita	0	1	30	10
R 339	Do.	Tunelamodarakumbura	Field	2	3	13	10
S 339	Do.	Weweapahalawatta	Garden	1	0	32	10
T 339	Do.	Kajugasgodella	do.	0	1	20	10
U 339	Do.	Amukanatta	do.	1	2	6	10
V 339	Do.	Amukanatta or Wewa-addarawatta	do.	1	2	10	10
W 339	Do.	Myedollekumbura	Field	7	3	8	10
X 339	Do.	do.	do.	1	0	23	10
Y 339	Do.	Wewa-addarawatta	Garden	0	3	34	10
Z 339	Do.	Wewakumbura	Field	18	0	1	20
A 340	Do.	Wewandumulla	do.	0	2	16	10

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
B 340	Udugama	Wewandumulladeniya	Deniya	0	2 27	10
G 340	Do.	Wawaihala or Moragalmulla	Field	1	1 15	10

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,145, s. P.

වම් 1901 ක්වු සැප්තැම්බ් මස 27 වෙනි දින කොළඹ මහසෙනුකාරිස්ථලාන්තේසේ කන්කෝරුවේදී.

දකුණු දිසාවේ මහජිවත්තලන්තාන්තේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නිකුත්වනු ලබන ප්‍රකාරයට වම් 1901 ක්වු නොවැම්බ් මස 19 වෙනි දින වු අඟහරුවාද දවල් 12ට බිද්දේම මාතාමෙදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ ගාඵ පලාතේ ගඟබඩපත්තු කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි 70ක්. සිතියම 821. ගඟබොඩපත්තු.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත.			අක්කර සහ වම් යාකම.
				අ.	රු.	ප.	
F 337	උඩුගම	සක්බිම්වත්ත කුඹුර ගොඩ බිම්ව	කුඹුර	1	2	3	10
G 337			විවැපිරිවට කොඳ ඉඩම	2	0	3	10
H 337	එම	තෙරුගල්ගොඩ බිම්ව	එම	3	1	39	10
I 337	එම	එම වත්ත	එම	0	3	24	10
J 337	එම	පරගහ බිම්ව	වැපිරිවට කොඳ බිම්ව	6	3	4	10
K 337	එම	එම දෙකික	එම	3	1	14	10
M 337	එම	ගොඩපරගහදුටු බිම්ව	තනකොල වත්ත	1	2	24	10
N 337	එම	මෙදේරිය බිම්ව වතුරව	වෙල	2	1	16	10
P 337	එම	බිහිකන්දුර වතුරව බිම්ව	විවැපිරිවට කොඳ ඉඩම	2	2	3	10
Q 337	එම	ගල්වාක් වතුරව දෙකික	එම	0	2	23	10
R 337	එම	පහලවුල් බිම්ව නොගොස් ගල්බිහි වතුරව	වෙල	4	1	20	10
T 337	එම	මාස්වා ඉල්ලපහල කුඹුර	එම	1	2	31	10
U 337	එම	මැදේරිය බිම්ව	එම	1	1	34	10
V 337	එම	හසිගහකන්ත වත්ත	කැලේ	1	0	36	10
W 337	එම	එම	වත්ත	0	2	1	10
X 337	එම	එම	එම	0	3	25	10
Y 337	එම	කඵකොන්ද කුඹුර	කුඹුර	3	0	3	10
Z 237	එම	මාසිම්ල ඉහලකුඹුර	කුඹුර	3	2	38	10
A 338	එම	සක්බිම්ව වතුරව	බිම්ව	0	3	30	10
B 338	එම	කෝමගෙදරවුල්ලක බිම්ව	එම	1	1	25	10
C 338	එම	එම	එම	2	1	28	10
D 338	එම	එම	එම	3	2	37	10
E 338	එම	කෝමගෙදරවත්ත	වත්ත	1	1	9	10
H 338	එම	දත්ගහගොඩැල්ල බිම්ව	වත්ත සහ බිම්ව	1	3	30	10
I 338	එම	එම	බිම්ව	0	2	26	10
J 338	එම	එම කුඹුර	කුඹුර	0	2	32	10
K 338	එම	බිලගත්ගොඩැල්ල වත්ත	වත්ත	1	0	35	10
L 338	එම	ගල්ලිත්තේ කුඹුර	කුඹුර	0	3	33	10
M 338	එම	බිලගත්ගොඩ කුඹුර	එම	4	1	10	12-50
N 338	එම	බිලගත්ගොඩැල්ලවතුරව	බිම්ව	1	3	4	10
O 338	එම	ඉහලවුල්ල බිම්ව	එම	3	2	17	10
Q 338	එම	ඉහලවුල්ල බිම්ව දෙකික	කුඹුර	0	2	12	10
R 338	එම	ඉහලවුල්ලබිම්වදෙකික	බිම්ව	4	0	23	12-50
S 338	එම	ගුරුකන්දබිම්ව	එම	3	1	30	10
T 338	එම	එම දුටු	වත්ත	0	1	25	10
U 338	එම	එම වත්ත	එම	2	2	18	10
V 338	එම	එම බිම්ව	බිම්ව	0	3	10	10
W 338	එම	බිලගත්ගොඩකුඹුර	වෙල	1	1	7	15
Y 338	එම	මිලිලේලිබිම්ව	එම	5	0	28	15
Z 338	එම	කුඩාමිල්ලේලිබිම්ව	එම	0	3	20	15
C 339	එම	මිල්ලේලිගොඩැල්ලවත්ත	වත්ත	0	2	36	10
D 339	එම	එම	එම	0	2	3	10

කො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත.		අක්කරයක
				අ. රු. ප.	රු.	වර්ගයකම.
E 339	උඩුගම	වලලගොඩාල්ලවත්ත	වත්ත	0	1 7	10
F 339	එම	මල්ලේලියකුඹුර	වෙල	2	2 39	20
I 339	එම	රහදිඹිව	ඹිව	2	3 21	10
J 339	එම	එම කුඹුර	වෙල	9	1 17	25
K 339	එම	ඉදන්ගොඩවත්ත	වත්ත	2	0 38	10
L 339	එම	පහලමිඞ්ගොඩාල්ලකුඹුර	වෙල	6	1 20	15
M 339	එම	උඵසහලඉද්දරඹිව	ඹිව	0	2 34	10
N 339	එම	පහලහල්ගස්මුල්ල	වෙල	1	2 17	10
O 339	එම	පහලමාවිදොලකුඹුර	එම	3	2 24	10
P 339	එම	ඉහල හලගස්මුල්ලකුඹුර	එම	18	1 23	20
Q 339	එම	රදගන්වත්තඉද්දරඹිව	ඹිව	0	1 30	10
R 339	එම	තුනිලමෝදරකුඹුර	වෙල	2	3 13	10
S 339	එම	වැවපහලවත්ත	එම	1	0 32	10
T 339	එම	කපුකස්ගොඩාල්ල	එම	0	1 20	10
U 339	එම	අමුකකත්ත	එම	1	2 6	10
V 339	එම	එම නොහොත් වැවඉද්දරවත්ත	වත්ත	1	2 10	10
W 339	එම	මිහදොලකුඹුර	වෙල	7	3 8	10
X 339	එම	එම	එම	1	0 23	10
Y 339	එම	වැවඉද්දරවත්ත	වත්ත	0	3 34	10
Z 339	එම	වැවකුඹුර	වෙල	18	0 0	20
A 340	එම	වැවලඹුමුල්ල	එම	0	2 16	10
B 340	එම	වැවලඹුමුල්ලදෙකිග	දෙකිග	0	2 27	10
G 340	එම	වැවඉහල නොහොත් මොරගල්මුල්ල වෙල	වෙල	1	1 15	10

මෙම ඉඩම් කැබලිවලට අයිතිවාසිකම් කියාහිටින අම් අපෙක් ඇත්නම් ඔහු විසින් මේ විකිණීමේ දිනෙදී ඊට අයිතිවාසිකම් කියාහිටින ඔප්පු සහාදිය දකුණු පලාතේ මහජනතල නිකායේ සේවයේ සිටින බවට සහතික කර ගත යුතුය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්වකර්මලක්ෂණවත්තාවේසේනෙද, විකිණීමේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණා දකුණු පලාතේ ආණ්ඩුවේ ඒකකල නිකායේ සේනෙද දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරානවත්තවත්තේ ආඥාව ලෙස,
 ඩබ්ල්. ඩී. පෙරේරා,
 වැඩබලන මහසෙකුකාරිස් මහත.

No. 1,146, s. P. Colonial Secretary's Office,
 Colombo, September 25, 1901.

ON Wednesday, November 13, 1901, at 1 o'clock P.M., the Assistant Government Agent for the Southern Province will put up to auction, at his office in Matara Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seventy-eight allotments of land situated in the Weligama korale of the Matara District of the Southern Province.

Preliminary plan 5,359. Village—Ketanwila.

Lot.	Name of Land.	Description.	Extent.	
			A. R. P.	
11857	Dalukgallakele	Chena	2	3 31
11858	Do.	do.	0	0 28
11859	Do.	do.	0	1 16
11860	Do.	do.	4	0 22
11861	Do.	do.	4	2 22
11862	Do.	do.	4	1 33
11862½	Do.	do.	0	0 30
11863	Do.	do.	4	2 0
11864	Do.	do.	6	3 6
11865	Do.	do.	4	2 19
Village—Ehalape and Ketanwila.				
11866	Dalukgallakele	Chena	4	1 7
11867	Do.	do.	3	2 12
11868	Do.	do.	6	3 18
Village—Ketanwila.				
Q 586	Delgahahena	Citronella	3	3 22
11869	Dalukgallakele	Chena	6	1 30
Village—Ketanwila and Ehalape.				
11870	Dalukgallakele	Chena	4	0 35
Village—Ehalape.				
11871	Dalukgallakele	Chena	3	0 6
11872	Do.	do.	5	0 12
11873	Do.	do.	3	1 39
11874	Do.	do.	11	0 28
11875	Do.	do.	0	1 9
11876	Do.	do.	3	3 25

Lot.	Name of Land.	Description.	Extent.	
			A. R. P.	
11877	Dalukgallakele	Chena	4	0 9
11878	Do.	do.	5	0 26
11879	Do.	do.	5	3 9
11880	Do.	do.	5	0 16
11881	Do.	do.	7	1 2
11882	Do.	do.	4	2 30
11883	Do.	do.	3	1 16
11884	Do.	do.	2	3 3
11885	Dalukgalla- mukalana	Forest	22	3 25
11886	Do.	do.	1	2 12
11887	Dalukgallakele	Chena	5	3 16
11888	Do.	do.	3	1 5
11889	Do.	do.	4	0 21
R 586	Galadeniyawatta	Cocconut	4	1 2
S 586	Galadeniya	Field	4	1 33
T 586	Galadeniya- egodawatta	Fine grain	1	1 22
U 586	Udagalladeniya	Land suitable for paddy	0	1 35
11890	Dalukgallakele	do.	3	2 18
11891	Do.	do.	2	3 23
11892	Do.	do.	3	1 12
11893	Do.	do.	3	0 37
11894	Do.	do.	2	3 11
11895	Do.	do.	2	1 25
11896	Do.	do.	2	3 36
11897	Do.	do.	3	0 3
11898	Do.	do.	2	3 17
11899	Do.	do.	3	3 9
11900	Do.	do.	4	1 20
11901	Do.	do.	4	2 4
11902	Do.	do.	4	0 18
11903	Do.	do.	0	0 20
11904	Do.	do.	3	0 11
11905	Do.	do.	0	0 33
11906	Do.	do.	7	1 11
11907	Do.	do.	6	0 31
11908	Do.	do.	2	1 6
11909	Do.	do.	2	2 19
11910	Do.	do.	0	0 1

Lot.	Name of Land.	Description.	Extent. A. R. P.	කො.	ඉඩමේ නම.	අන්දම.	මහත. අ. රු. ප.
11911	Dalukgallakele	Land suitable for paddy	3 1 2	11878	දළුගලපොළ	හේන	5 0 26
11912	Do.	do.	0 1 12	11879	එම	එම	5 3 9
11913	Do.	do.	1 2 9	11880	එම	එම	5 0 16
11914	Do.	do.	3 2 4	11881	එම	එම	7 1 2
11915	Do.	do.	0 0 18	11882	එම	එම	4 2 30
11916	Do.	do.	4 1 7	11883	එම	එම	3 1 16
11917	Do.	do.	4 1 0	11884	එම	එම	2 3 3
11918	Do.	do.	2 1 24	11885	දළුගලපොළ	කැලේ	22 3 25
11919	Do.	do.	4 0 32	11886	එම	එම	1 2 12
11920	Do.	do.	0 0 28	11887	දළුගලපොළ	හේන	5 3 16
11921	Do.	do.	1 3 12	11888	එම	එම	3 1 5
11922	Do.	Chena	5 0 4	11889	එම	එම	4 0 21
11923	Do.	do.	3 3 10	R 586	ගලදෙකියේවත්ත	පොල්	4 1 2
11924	Do.	do.	0 0 23	S 586	ගලදෙකිය	කුඹුරු	4 1 33
R 586	Dalukgalladeniya	Field	1 0 3	T 586	ගලදෙකියේඑකොඩි වත්ත	සිහින්බෝග වි වැපිරීමට	1 1 22
W 586	Dalukgallakele	Citronella, jak, and young cocoanut	1 2 5	U 586	ලඩගල්ලදෙකිය	සුදුසු ඉඩම	0 1 35
X 586	Do.	do. arecanut	0 2 20	11890	දළුගලපොළ	එම	3 2 18
Y 586	Do.	do.	0 0 20	11891	එම	එම	2 3 23
				11892	එම	එම	3 1 12
				11893	එම	එම	3 0 37
				11894	එම	එම	2 3 11
				11895	එම	එම	2 1 25
				11896	එම	එම	2 3 36
				11897	එම	එම	3 0 3
				11898	එම	එම	2 3 17
				11899	එම	එම	3 3 9
				11900	එම	එම	4 1 20
				11901	එම	එම	4 2 4
				11902	එම	එම	4 0 18
				11903	එම	එම	0 0 20
				11904	එම	එම	3 0 11
				11905	එම	එම	0 0 33
				11906	එම	එම	7 1 11
				11907	එම	එම	6 0 31
				11908	එම	එම	2 1 6
				11909	එම	එම	2 2 19
				11910	එම	එම	0 0 1
				11911	එම	එම	3 1 2
				11912	එම	එම	0 1 12
				11913	එම	එම	1 2 9
				11914	එම	එම	3 2 4
				11915	එම	එම	0 0 18
				11916	එම	එම	4 1 7
				11917	එම	එම	4 1 0
				11918	එම	එම	2 1 24
				11919	එම	එම	4 0 32
				11920	එම	එම	0 0 28
				11921	එම	එම	1 3 12
				11922	එම	හේන	5 0 4
				11923	එම	එම	3 3 10
				11924	එම	එම	0 0 23
				V 586	දළුගලදෙකිය	කුඹුර	1 0 3
				W586	දළුගලපොළ	පැහිරි, කොස් සහ පොල්	1 2 5
				X 586	එම	එම සහ පුවක්	0 2 20
				Y 586	එම	පැහිරි, කොස් පොල්පැල සහ පුවක්	0 0 20
						කක්කේරු මල අක්කරේව රුපියල් 10යේ සිට 100 අක්වා ඉඩමේ කැපීමට.	
						මෙම ඉඩම ගැන වැඩිදුර කාරණා සර්වේයර්ස්කරුල්ලක් නැතිවීමෙන්, එකීනිමේ කොන්දේසි ගැන මාතර ලපර්ස්කරුල්ලක් නැතිවීමෙන්ද දැනගන්නට පුළුවන.	
						ආණ්ඩුකාර ලදාමානස්වහන්සේගේ ආඥාවලට,	
						ඩබ්ලිව්. ඩී. ඩෙල්ට්,	
						වැඩබලන මහසෙකුකාරීස් වමන	

Upset price,—Rs. 10 to Rs. 100 an acre, according to the nature of the land.
 Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency the Governor's command,
 W. T. TAYLOR,
 Acting Colonial Secretary.

No. 1,146, s. P. මහී 1901 ක්වූ සැප්තැම්බර් මස 25 වෙනි දින කොළඹ මහ සෙකුකාරීස්කරුන්ගේ කන්තෝරුවේදී.

දකුණු දිසාවේ මාතර ලපර්ස්කරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්ධාන ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට මහී 1901 ක්වූ කො. වැටුම මස 13 වෙනි දින වූ බදද දවල් 1ට මාතර කම් මිටියේදී වෙන්දේසිකර විකුණීමට යෙදෙන්නවා ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ වැලිගම කෝලයේ පිහිටා තිබෙන බිම්කැබලි 78.

කො.	ඉඩමේ නම.	අන්දම.	මහත. අ. රු. ප.
11857	දළුගලපොළ	හේන	2 3 31
11858	එම	එම	0 0 28
11859	එම	එම	0 1 16
11860	එම	එම	4 0 22
11861	එම	එම	4 2 22
11862	එම	එම	4 1 33
11862½	එම	එම	0 0 30
11863	එම	එම	4 2 0
11864	එම	එම	6 3 6
11865	එම	එම	4 2 19
	ගම්—ඇගලපේ සහ කැටත්විල.		
11866	දළුගලපොළ	හේන	4 1 7
11867	එම	එම	3 2 12
11868	එම	එම	6 3 18
	ගම්—කැටත්විල.		
Q 586	දෙල්ගහහේන	පැහිරි	3 3 22
11869	දළුගලපොළ	හේන	6 1 30
	ගම්—කැටත්විල සහ ඇගලපේ.		
11870	දළුගලපොළ	හේන	4 0 35
	අයිතිකම් කිසිවක්—ඇගලපේ.		
11871	දළුගලපොළ	හේන	3 0 6
11872	එම	එම	5 0 12
11873	එම	එම	3 1 39
11874	එම	එම	11 0 28
11875	එම	එම	0 1 9
11876	එම	එම	3 3 25
11877	එම	එම	4 0 9

No. 1,147, S. P.

Colonial Secretary's Office,
Colombo, September 30, 1901.

ON Tuesday, November 26, 1901, at 12 noon, the Government Agent for the Southern Province will put up to auction, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Five allotments of land situated in the Gangaboda pattu division of the Galle District of the Southern Province.

Lot.	Name of Land.	Preliminary plan 1,861. Village—Gammeddegoda. Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
4371	Rambukpotabedda	N. Mathes de Silva	Low jungle	2 0 3	15
4374	Gonanpannabedda	Village—Uduweliwitiya. K. Nicholas and W. Andris Appu	Owita	2 0 34	15
7409½	Karawellamullagoda	Preliminary plan 3,230.—Gangaboda pattu. Village—Pahalakimbiya. Malwallahewa Akuroga Adonis	Jungle	0 3 19	10
Z 605	Pitagedarawatta	Preliminary plan 1,364. Village—Ihalakimbiya. —	Garden	1 0 22	10
W 260	Polgahadeniya	Preliminary plan 2,888. Village—Lelwala. —	High ground with low jungle	2 1 36	10

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,147, S. P.

වම් 1901 ක්වු සැප්තැම්බර් මස 30 වෙනි දින කොළඹ
මහසෙනෙකාරීස් උත්තාන්තේස්ස් කන්සේරුවේදී.

දකුණු දිසාවේ මහළුත්තලන්තාන්තේස්ස් විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1901 ක්වු නොවැම්බර් මස 26 වෙනි දිනවු අභ්‍යරුවාද දවල් 12ට යාල්ලේ කම් වෙරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙකවා ඇත.

දකුණු දිසාවේ ගාළු පලාතේ ගඟබඩපත්තු කොට්ඨාසයේ පිහිටාතිබෙන බිම්කැබලි 5ක්.

සිතියම 1,861. ගඟබොටපත්තුව. ගම—ගම්මැද්දගොඩ.

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. ආ. රු. ප.	අක්කර කම. රු.
4371	රමුක්පොත බැද්ද	ඇන්. මැනිස් ද සිල්වා	තරමක් වැව්විව කැලේ	2 0 3	15
4374	ගොනත්පත්තුවැද්ද	ගම—උඩුවැලිවිටිය. ඇන්. නිකල්ස් සහ ඩබ්ලිව්. අන් ප්‍රියදාස	බිවිට	2 0 34	15
7409½	කරවැල්ලවුල්ලගොඩ	සිතියම 3,230. ගම—පහල කිඹිය. මල්වැල්ල හේවා අකුරගේ අදෙහිස්	කැලේ	0 3 19	10
Z 605	පිටගෙදරත්ත	සිතියම 1,364.	වත්ත	1 0 22	10
W260	පොල්ගඟදෙහිය	සිතියම 2,888. ගම—ලෙල්ල.	ගොඩබිම තරමක් වැව්විව කැලේ	2 1 36	10

මෙම ඉඩම්කැබලි වලට අයිතිවාසිකම් කියාසිටින අම් අයෙක් ඇත්නම් ඔහු විසින් මෙම විකිනීමේ දිනෙදී ඊට අයිතිවාසිකම් කියාතිබෙන ඔප්පු පතාදිය දකුණු පලාතේ මහළුත්තලන්තාන්තේස්ස්ට පෙන්වා සිටිනට බිනැත.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්තලන්තාන්තේස්ස්ගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා දකුණු පලාතේ ඒජන්තලන්තාන්තේස්ස්ගෙන්ද දැනගනට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරානත්තන්තේස්ස්ගේ ආඥාවලස,

ඩබ්ලිව්. ඩී. වෙලර්,
වැඩබලන මහසෙනෙකාරීස් වම්ක.

No. 1,148, s. P.

Colonial Secretary's Office,
Colombo, October 1, 1901.

ON Thursday, November 28, 1901, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up to auction, at his office in the Matara Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Weligam korale of the Matara District of the Southern Province.
Preliminary plan 1,870.

Lot.	Name of Land.	Village.	Description.	Extent.	
				A. R. P.	
4405	Horatolagodakele	Henagama	Low jungle and forest	13	0 38
4406	Do.	Horagoda	do.	13	1 35
4407	Do.	Penetiyaana	do.	42	1 35

Upset price,—Rs. 50 an acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No 1,148, s. P.

වම් 1901 ක්වූ මක්කෝම්බු මස 1 වෙනි දින කොළඹ
මහසෙනෙකාරීජලන්තාන්සේගේ කන්තෝරුවේදීය.

මාතර දිසාවේ උපළුපත්කරනනාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1901 ක්වූ නොවැම්බු මස 28 වෙනි දිනවූ මුහස්සතින්ද දවල් එකට මාතර ස.වි.විජේදී වෙනදේසිකර විකුණනට යෙදෙනවා ඇත.

මාතර දිසාවේ දකුණු පලාතේ වැල්ලමකෝරලේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 3ක්.

නො.	ඉඩමේ නම.	පිහිටීම 1,870.		අන්දම.	මහස.	
		ගම.			අ. රු. ප.	
4405	තොරතොලොගොඩකැලේ	හේනේගම	කැලේ	13	0 38	
4406	එම	තොරතොඩ	එම	13	1 35	
4407	එම	පැනැපිගහ	එම	42	1 35	

තක්සේරු මිල රුපියල් 50 ක බැගින්.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේචර්ජනරුජලන්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා මාතර ආණ්ඩුවේ උපළුපත්කරනනාන්සේගෙන්ද දැනගනට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්වගන්සේගේ ආඥාව ලෙස,
බ්ලිස්සු. පී. ටේලර්,
වැඩබලන මහසෙනෙකාරීජ මම්හ.

No. 1,149, s. P.

Colonial Secretary's Office,
Colombo, October 5, 1901.

ON Tuesday, December 3, 1901, at 12 noon, the Government Agent for the Southern Province will put up to auction, at the Imaduwa Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirteen allotments of land situated in the Talpe pattu division of the Galle District of the Southern Province.
Preliminary plan 4,931.—Talpe pattu.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A. R. P.		
14155	Nabadawa	Punchidola or Mirishena	Hilly land	0	3 15	20
Preliminary plan 4,966.						
14335	Mipe	Mutugaltuduwa or Maligatenna	Garden	0	2 2	10
14336	Do.	do.	do.	0	2 16	10
Preliminary plan 651.						
J 238	Angulugaha	Palgahadeniya	Owita	0	1 15	10
Q 238	Do.	Mangwilawattaowita	do.	0	1 16	10
T 238	Do.	Pallewatta	Garden	1	0 0	10
V 238	Do.	Mangwilawattaduwa	do.	1	0 21	10
X 238	Do.	Mangwilawattaumulla	Field	0	2 29	80
G 239	Do.	Kalupahanowita	Owita	0	1 28	10
H 239	Do.	Kalupahanwatta	Garden	2	2 7	10
Preliminary plan 1,699.						
J 98	Angulugaha	Kajugahawatta	Jungle	1	0 0	10
K 98	Do.	Pahalagalpawaudumullawatta	do.	0	3 13	10
2548	Do.	Kanatumwageudumulladeniya	Deniya	0	1 24	10

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,149, S. P.

වර්ෂ 1901 ක්වු මක්කෝම්බු මස 5 වෙනි දින කොළඹ

මහසෙනෙවුගාර්ස්ට්වනසාන්සේගේ කන්කෝරුවේදියා.

දකුණු දිසාවේ මහළුපත්තලත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ කැණවැවල ප්‍රකාරයට වර්ෂ 1901 ක්වු දෙසැම්බර් මස 3 වෙනි දිනවු අඟහරුවාදා දවල් 12ට ඉමදුව තානාය මෙදී වෙන්දේසිකර එකුණුවට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ ගාඵ පලාතේ තල්පේපත්තු කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 13ක්.

සිතියම 4,931. තල්පේ පත්තුව.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	අක්කර මහත. යක මිල.
			ආ. රු. ප. රු.	
14155	නබදව	පුත්තියදෙල නොහොත් මිරිස්සේන සිතියම 4,966.	කඳුසහිත ඉඩම	0 3 15 20
14335	මයිපේ	වුතුගල්ලුව නොහොත් මාලිතානාන්ත එම	වත්ත එම	0 2 2 10
14336	එම	එම	එම	0 2 16 10
සිතියම 651.				
J 238	අත්ගුඵහත	පොල්තගදෙහිය	ඕව්ව	0 1 15 10
Q 238	එම	මන්වලවත්තඕව්ව	එම	0 1 16 10
T 238	එම	පල්ලිවත්ත	වත්ත	1 0 0 10
V 238	එම	මන්වලවත්තදුව	එම	1 0 21 10
X 238	එම	මන්වලවත්තවුමුල්ල	වෙල	0 2 29 80
Q 239	එම	කඵහතඕව්ව	ඕව්ව	0 1 28 10
H 239	එම	එම වත්ත	වත්ත	2 2 7 10
සිතියම 1,699.				
J 98	එම	කජුතකවත්ත	කැලේ	1 0 0 10
K 98	එම	පහලගල්පාව වුමුමුල්ලවත්ත	එම	0 3 13 10
2548	එම	කනතුමනේවුමුමුල්ලදෙහිය	දෙහිය	0 1 24 10

මෙම ඉඩම් කැබලිවලට අයිතිවාසිකම් කීරුණු සම්පූර්ණ අයුරු අදාළව මෙහි මිනිසුන් දිනෙදී ඊට අයිතිවාසිකම් කීරා තිබෙන බස්සු සහාය දකුණු පලාතේ මහළුපත්තලත්තාන්සේට පෙන්වා සිටින්නට මිනිසුන්.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ස්කරුල්ලත්තාන්සේගෙන්ද, මිනිසුන් කොන්දේසි ගැණ කාරණා දකුණු පලාතේ ඵ්පත්තලත්තාන්සේගෙන්ද දුකගන්ට පුළුවන.

ගරුගර ආණ්ඩුකාර උතුමානවතන්සේගේ ආඥාවලය,
බිඹිල්ලු. ටී. මේලර්,
වැඩබලන මහසෙනෙවුගාර්ස් වම්හ.

No. 1,150, S. P.

Colonial Secretary's Office,
Colombo, October 4, 1901.

ON Thursday, November 21, 1901, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up to auction, at his office in Matara Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-six allotments of land situated in the Gangaboda pattu division of the Matara District of the Southern Province.

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
12552	Pallegamahena	Kirinda	Abandoned old citronella	3 2 3
Preliminary plan 4,548.				
V 489	Dawatadeniya	Wilpita	Paddy field	3 1 30
12657	Uruhenedeniya	do.	Swamp	0 2 39
12658	Do.	do.	do.	1 0 19
W 489	Gamagewatta	do.	Citronella	0 3 22
X 489	Delgahawilagoda	do.	do.	0 3 31
Preliminary plan 4,108.				
10408	Nakandagoda	Ullala	Citronella	1 1 0
10409	Do.	do.	do.	0 0 16
10415	Wattagawadeniya	do.	Abandoned old citronella	1 1 23
Preliminary plan 5,472.				
12624	Dehigahadeniya-atmaga	Pahala Witiyala	Citronella	1 2 34
12625	Delugahadeniya	do.	Deniya	0 0 11
12626	Kospelakanatta alias Kankanangedeniya-atmaga	do.	Citronella	1 3 5
12627	Gegawakumbura-atmaga	do.	do.	1 3 17
12628	Do.	do.	do.	0 2 28
12629	Gegawakumbura-atmaga and Kospelakanatta	do.	do.	0 0 11
Preliminary plan 5,481.				
12693	Kongahaudamullehena	Pahala Witiyala	Chena and low jungle	0 2 7
12694	Do.	do.	Citronella	4 0 16
12695	Diganellehena-atmaga	do.	do.	3 2 31
12696	Arambegaha Udumulleatmaga	do.	Citronella	1 1 36
12697	Do.	do.	do.	0 0 34
12698	Ganagahakanata-atmaga	do.	Citronella and jak	0 3 13
12699	Udupitiyahena alias Mahapoknehena	do.	do.	0 3 14
12700	Gonagahakanatta-atmaga	do.	do.	0 3 33

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
Preliminary plan 4,092.				
10312	Nellumpokuna	Owitagama	Paddy	0 0 37
10313	Haterigehenaowita	do.	do.	0 1 0
10314	Thumbegodella	do.	Sweet potatoes	3 1 21
10315	Katerigehena	do.	Citronella	3 2 12
10316	Welipotehenadeniya	do.	Paddy	0 3 37
10317	Welipotehena	do.	Citronella	11 0 26
10318	Welipotehenadeniya	Ullala	Paddy	0 0 35
10319	Welipotehena	do.	Citronella	0 1 11
10320	Katerigehenaokanda	Owitagama	Paddy	0 1 17
10321	Ketagalagahahena	do.	Citronella	0 3 24
10322	Galketideniya-atmaga	do.	do.	3 0 33
10323	Do.	do.	Jungle	0 0 29
10324	Do.	do.	Chena	0 0 13
Q 452	Galketideniya	do.	Paddy	1 2 15
R 452	Do.	do.	do.	0 1 13
10325	Galketideniya-atmaga	do.	Jungle	0 0 14
10326	Do.	do.	Citronella	0 1 31
10327	Godellahenadeniya	do.	Deniya	0 1 16
Preliminary plan 4,112.				
G 453	Batadeladeniya	Kirinda	Deniya	2 1 27
10434	Tundoladeniya	do.	do.	0 1 13
10435	Ido.	do.	do.	0 1 13
10436	Naidamullahena	do.	Chena	3 2 37
10437	Ihaladeniya-atmaga	do.	do.	3 0 12

Upset price,—Rs. 10 to Rs. 100 an acre, according to the nature of land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,150, S. P.

වර්ෂ 1901 ජනවාරි මස 4 වෙනි දින කොළඹ
මහලේකම්වරයාගේ කටයුතු වේදිකාවේ

දකුණු දිසාවේ මාතර දුප්පත්තරුන්ගේ මිසිස් මෙහි පහත සඳහන්වන ආශ්වාමි සත්කම ඉඩම් ආශ්වාමි සත්කම සේවාවල ප්‍රකාරයට වර්ෂ 1901 ජනවාරි මස 21 වෙනි දින වූ මුස්තකිස් දවස 1 වන මාතර කවුච්චියේදී වෙන්දේසිකර විකුණනු ලබන සේවාව ආදිය.

දකුණු දිසාවේ මාතර පලාතේ ගහබඩපත්තරුන්ගේ කොට්ඨාසයේ පිහිටා තිබෙන විවිධ කොටස් 50.
සිතියම 4,548.

නො.	ඉඩමේ නම.	මම.	අත්දම.	මහත. අ. ර. ප.
252	පල්ලේගමගේන	කිරිපද සිතියම 4,594.	පරණ පැහිරි වවාය	3 2 3
Y 489	දඹවදෙනිය	පල්ලිව	කුඹුර	3 2 3
12656	වලුවෙකුඩුලුරුගේන සහ මහලුරුගේන	එම	කැලේ	83 1 9
12657	ලුරුගේනදෙනිය	එම	ඇල	0 2 39
12658	එම	එම	එම	1 0 19
W489	ගමගෙවත්ත	එම	පැහිරි වවාය	0 3 22
X 489	දෙල්ගහකොඩවල	එම	එම	0 3 31
10408	නාකන්දේගොඩ	ලල්ලු	පැහිරි වවාය	1 1 0
10409	එම	එම	එම	0 0 16
10415	වත්තේගාව දෙනිය	එම	පරණ පැහිරි වවාය	1 1 23
U 593	පුවත්තපත්තරුන්ගේ වත්ත	සිතියම 4,108. ඉහලවිවරු	වත්ත	0 1 5
12785	පුවත්තපත්තරුන්ගේ අත්මග	එම	පැහිරි වවාය	1 3 9
12786	කීන්ඉරිකන්දේ අත්මග	එම	එම	4 0 17
12627	ගෙගාවකුඹුරේ අත්මග	සිතියම 5,490. පහලවිවරු	එම	1 3 17
12628	එම	එම	එම	0 2 28
12629	ගෙගාවකුඹුරේ අත්මග සහ කොස්පැලේ කහත්ත	එම	එම	0 0 11
12693	කොහුගහලඹවල්ලේගේන	සිතියම 5,472. පහලවිවරු	ගේන කොහොත් කැලේ	0 2 7
12694	එම	එම	පැහිරි වවාය	4 0 16
12695	දිගකැල්ලේගේන අත්මග	එම	එම	3 2 31
12696	අරඹිකහලඹවල්ලේ අත්මග	එම	එම	1 1 36
12697	එම	සිතියම 5,481. පහලවිවරු	එම	0 0 34
12698	ගමගහකහත්තේ අත්මග	එම	එම	0 3 13
12699	ලඹුපිටියේගේන කොහොත් මහ පොකුණේ ගේන	එම	එම	0 3 14
12700	ගොනගහකහත්තේ අත්මග	එම	එම	0 3 33

නො.	ඉඩමේ නම.	භම.	අක්ෂම.	මහත. අ. රු. ප.
		සිතියම 4,092.		
10312	කෙලුක්කොකුන	මිහිචියම	අඹුර	0 0 37
10313	කතිරිගේගොඩ මිහිචිය	එම	එම	0 1 0
10314	තුංඛකොඩැල්ල	එම	වහල වවාපු	3 1 21
10315	කතිරිගේගොඩ	එම	පැහිරි වවාපු	3 2 12
10316	වැලිපොත්තේගොඩ දෙකිය	එම	අඹුර	0 3 37
10317	වැලිපොත්තේ ගෙන	එම	පැහිරි වව පු	11 0 26
10318	වැලිපොත්තේ ගේගොඩ දෙකිය	උල්ලල	අඹුර	0 0 35
10319	වැලිපොත්තේගෙන	එම	පැහිරිවවාපු	0 1 11
10320	කතිරිගේගොඩ මිහිචිය	මිහිචියම	අඹුර	0 1 17
10321	කැටකැලගොඩ	එම	පැහිරි වවාපු	0 3 24
10322	ගල්කැටියේ දෙකියේ අත්මග	එම	එම	3 0 33
10323	එම	එම	කැලේ	0 0 29
10324	එම	එම	ගෙන	0 0 13
Q 452	ගල්කැටියේ දෙකිය	එම	අඹුර	1 2 15
R 452	එම	එම	එම	0 1 13
10325	ගල්කැටියේ දෙකියේ අත්මග	එම	කැලේ	0 0 14
10326	එම	එම	පැහිරි වවාපු	0 1 31
10327	ගොඩැල්ලේගෙන දෙකිය	එම	දෙකිය	0 1 16
		සිතියම 4,112.		
C 453	බවදුල්ලදෙකිය	කිරිඳි	එම	2 1 27
10434	තුන්දෙල්ලදෙකිය	එම	එම	0 1 13
10435	එම	එම	එම	0 1 13
10436	නයිදමුල්ලේගෙන	එම	ගෙන	3 2 37
10437	ඉහලදෙකියේ අත්මග	එම	එම	3 0 12

කක්කේරු මිල අත්කරුව රුපියල් 10 හිට 100 දක්වා ඉඩාම් ගැලියට.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්ෂකරුල්ලන්තාත්සේගෙයින්, විනිනියම් කොන්දේසි ගැණ කාරණා මාතර අණසුවේ උපවිජයකරුන්තාත්සේගෙයින් දැනගනව පුළුවන.

ගරුකර අණවුකාර උතුමාගන්වනසේගේ අඤ්චලය,

ඩබ්ල්. ඩී. චේලර්,
වැඩබලන මහජනකාර්ය වමන.

No. 1,151, S. P.

Colonial Secretary's Office,
Colombo, October 6, 1901.

ON Tuesday, November 26, 1901, at 12 noon, the Government Agent for the Southern Province will put up to auction, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-one allotments of land situated in the Hinidum and Gangaboda pattu divisions of the Galle District of the Southern Province.

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
13095	Panangala	Pillelangegodella	Patana	0 3 26	10
		Preliminary plan 5,536.—Hinidum pattu. Applicant—Pangalaheindeniyege Babun.			
13253	Epala	Bata-attekoratuwa	Chena	3 1 8	10
		Applicant—Nil.			
Q 527	Epala	Bata-attekoratuwa	Chena	0 0 35	10
R 527	Do.	Pelassawatta	do.	0 0 20	10
		Preliminary plan 646.—Hinidum pattu. Applicant—Nil.			
4983	Koralegama	Galpottogoda	Rocky jungle	0 1 26	10
4986	Do.	Halvitigelanda	Garden	0 0 14	10
		Preliminary plan 5,530.—Hinidum pattu. Applicant—Coralagehawage Appu de Silva			
13029	Wirapana	Suwendavelipothadeniya	Suitable for paddy	2 1 8	10
		Applicant—Nil.			
L 524	Wirapana	Suwendavelipothawatta	Garden	1 0 6	10
		Applicant—Coralagehawage Appu de Silva.			
13031	Wirapana	Suwendavelipothagodella	Chena	0 3 26	10
		Applicant—Nil.			
N 524	Wirapana	Suwendavelipothagodella	Chena	0 1 29	10
R 524	Do.	Halpillegodellawatta	Garden	0 1 8	10
T 524	Do.	do.	do.	0 2 16	10
V 524	Do.	Lavulugahagodellawatta	do.	0 0 36	10
X 524	Do.	do.	do.	0 0 37	10
		Preliminary plan 5,579.—Hinidum pattu. Applicant—D. B. Samarasinghe.			
13307	Opatha	Munangalegodella	Chena	3 1 2	10
		Applicant—Nil.			
13308	Opatha	Munangaladeniyakumbura	Field	0 1 4	10

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price per Acre. Rs.	
				A.	R. P.		
13027	Opatha	Preliminary plan 5,529.—Hinidum pattu. Applicant—D. B. de Silva Samarasinghe. Mahapanvilekumbura-addarahena	Chena	2	0 24	10	
K 594	Opatha	Applicant—Nil. Mahapanwilaihalakumbura	Paddy field	0	0 12	10	
3008	Baddegama	Mahagodakanda	Jungle	3	2 10	10	
3009			Garden and jungle	2	3 0	10	
3016	Baddegama	Applicant—Jobanis Madanayake, Division Officer. Mahagodakanda	Garden	2	1 32	10	
4009	Baddegama	Anasigalahena	Jungle	1	2 12	10	
4010			Do.	Deniya	2	1 24	10
11356	Ganegama	Preliminary plan 5,232.—Gangaboda pattu. Applicant—N. T. Nikulas and another. Horagodamukalana	Old chena	1	2 21	20	
11357			Do.	Garden	0	2 12	30
11358			Do.	do.	0	2 21	30
11359			Do.	do.	1	1 8	30
11360			Do.	do.	0	1 12	30
11361			Do.	do.	0	2 20	30
11362			Do.	do.	1	3 14	20
11363			Do.	do.	Garden	0	1 21

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,151, S. P.

වම් 1901 ක්වු මකතෝවර් මස 6 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්තෝරුවෙහි.

දකුණු දිසාවේ මහළුපත්තරුන්ගේ පිසිත් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්පාක ඉඩම් ආණ්ඩුවේ කිසිදු ප්‍රකාරයට වම් 1901 ක්වු තොරු මවර් මස 26 වෙනි දිනවු අගනරුවා දවල් 12ට ගාල්ලේ කම් වෙරියේදී වෙන්දේසිකර විකුණනව දෙදෙනවා ඇත.

දකුණු දිසාවේ ගැට පලාතේ හිනිදුම් සහ ගහබඩපත්තු කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 31ක් සිතියම 5,536. හිනිදුම්පත්තුව. ගම—පහන්ගල. අක්කර

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහස. සක මිල.		
				අ. රු. ප.	රු.	
13095	පිල්ලලගොඩාල්ල	පහන්ගලහිත්දෙණියගේ බඩුන් සිතියම 5,561. ගම—ඇපල.	පහන	0	3 26	10
13253	බවඅත්තකොරවුව	පහන්ගලලියනගේ ලීරිස්අප්පු	හේන	3	1 8	10
Q 527	එම	—	එම	0	0 35	10
R 527	පැලැස්සවත්ත	—	එම	0	0 20	10
4983	ගල්පොත්තගොඩ	සිතියම 646. ගම—කොරලගම.	ගල් සහිත ඉඩම,			
4986	ගල්විවේලත්ත	—	කැලේ	0	1 26	10
13029	සුවදවැලිපොත්තදෙණිය	සිතියම 5,530. ගම—වීරපාන. කොරලගොඩගේ අප්පු ද පිල්ලා	වී වැපිරීමට සැ ගෙන ඉඩම	2	1 8	10
L 524	සුවදවැලිපොත්තවත්ත	—	වත්ත	1	0 6	10
13031	සුවදවැලිපොත්ත ගොඩාල්ල	—	—			
N 524	එම	එම	හේන	0	3 26	10
R 524	ගල්පිල්ලගොඩාල්ලවත්ත	—	එම	0	1 29	10
T 524	එම	—	වත්ත	0	1 8	10
V 524	ලැවුම්ගහගොඩාල්ලවත්ත	—	එම	0	2 16	10
X 524	එම	—	එම	0	0 36	10
13307	මුහන්ගලගොඩාල්ල	සිතියම 5,579. ගම—මිපාන.	හේන	3	1 2	10
13308	මුහන්ගලදෙණියකුඹුර	සී. සී. සමරසිංහ	වෙල	0	1 4	10
13027	මහපත්විලකුඹුරඅද්දර	සිතියම 5,529.	—			
K 594	මහපත්විලඉහලකුඹුර	සී. සී. සී. සිල්ලා සමරසිංහ	හේන කුඹුර	2	0 24	10
		—		0	0 12	10

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අත්දම.	අක්කර			
				මහක.	අක.	ප.	රූ.
		සිතියම 2,185. ගඟබොවටත්තුව. ගම—බද්දේගම.					
3008	මහතොටකන්ද	—	කැලේ	3	2	10	10
3009	එම	—	වත්ත සහ කැලේ	2	3	0	10
3016	එම	තේකානිස් මදනාසක සිතියම 1,815.	වත්ත	2	1	32	10
4009	අත්තාසිගලහේන	—	කැලේ	1	2	12	10
4010	නාගහදෙහියහේන	—	දෙහිය	2	1	24	10
		සිතියම 5,232. ගම—ගනේගම.					
11356	ගොරගොඩමුකලාන	ඇන්. පී. නිකුල් සහ නවත් කෙනෙක්	පරන හේන	1	2	21	20
11357	එම	එම	වත්ත	0	2	12	30
11358	එම	එම	එම	0	2	21	30
11359	එම	එම	එම	1	1	8	30
11360	එම	එම	එම	0	1	12	30
11361	එම	එම	එම	0	2	20	30
11362	එම	එම	පරන හේන	1	3	14	20
11363	එම	එම	වත්ත	0	1	21	30

මෙම ඉඩම් කැබලිවලට අයිතිවාසිකම් කියාහිටින යම් අයෙක් ඇත්නම් ඔහු විසින් මේ විකිණීමේ දිනේදී ඊට අයිතිවාසිකම් කියා තිබෙන ඔප්පු යොදා දකුණු පලාතේ මහජනතලාවතාත්සේව පෙන්නා සිටින බැවිනි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේඥවරයන්ගේ අනුමැතියෙන්, විකිණීමේ කොන්දේසි ගැණ කාරණා දකුණු පලාතේ ඒජන්තලාවතාත්සේවෙහි දැනගනව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරානවකන්දේහේ ආඥා ලෙස,
බිම්පු. පී. චේලර්,
වැඩබලන මහසෙකුකාරීස් වම්ස.

LAND SALES IN THE EASTERN PROVINCE.

No. 847, E. P.

Colonial Secretary's Office.
Colombo, September 26, 1901.

ON Thursday, November 21, 1901, and the following days, at noon, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.			Upset Price per Acre.	
				A.	R.	P.	Rs.	c.
7133	Palukamam	V. V. Periyatampi	Fit for paddy	16	2	22	10	0
Preliminary plan 2,156.—Porativu.								
8971d	Vellankiri	T. Akamatulevvai, defaulter	Fit for paddy	15	3	18	10	0
8971f	Do.	do.	do.	13	3	29	10	0
8971g	Do.	do.	do.	11	3	17	10	0
Preliminary plan 730.								
2648	Kokkaddicholai	N. S. Veluppillai	Andakkalvodai	9	3	20	10	0
2649	Do.	do.	do.	3	2	23	10	0
Preliminary plan 1,227.—Manmunai.								
76533	Putukkudyiruppu	K. Katirkamappodi	Vempukkadu	12	1	0	10	0
Preliminary plan 2,464.								
87157	Murakkoddanchenai	P. Kartikesu	Navaladikkadu	2	1	24	12	50
Preliminary plan 2,801.—Koralai.								
87221	Nintavur	M. Ratnapillai, &c.	Nedunchuriattuppumi	1	0	37	50	0
87222	Do.	do.	do.	1	1	34	15	0
Preliminary plan 2,833.—Nintavur.								
87212	Sadaiyantawala	V. Kasi	Puvaladivaddai	16	2	12	12	50
Preliminary plan 2,829.—Chammanturai.								
87213	Chavalakkadai	M. Muttanparikari	Nadunuttuchchenai	9	3	0	12	50
87214	Do.	S. Kali Muttan	do.	1	0	33	12	50
Preliminary plan 2,830.								
87217	Virakodai	M. Asanmarakkayar	Encroachment, Chinkalattivaddai	0	3	16	12	50
87218	Do.	do.	do.	3	1	21	12	50
87219	Do.	do.	do.	0	2	23	12	50
87220	Do.	do.	do.	2	1	9	12	50
Preliminary plan 2,832.								
87224	Chadaiyantawala	S. Tampimuttu	Tamaraimaduppumi	6	2	32	12	50
Preliminary plan 2,835.								

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs. c.
Preliminary plan 2,836.					
87225	Annamalai	K. Vinasittampi, &c.	Kanchurayivaddai	18 0 0	12 50
87226	Do.	P. Kartikesu, &c.	Ittiyativaddai	15 1 6	12 50
Preliminary plan 2,845.—Eravur.					
87241	Kidavadippallam	P. Miyatinvava	Fit for paddy	1 0 20	12 50
87242	Do.	do.	Munaitoddum	1 1 17	12 50
Preliminary plan 1,348.—Bintenna.					
3198	Pullumalai	T. S. Vetanayakam, defaulter ; Rappiel, applicant	Fit for paddy	4 3 14	10 0

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 847, E. P.

கொலோனியல் சர்க்கிற்றத்தார ஆபீசல்,
கொழும்பு, 1901 ம் ஆண்டு பிப்ரவரி 26-ந் த.

1901 ம் ஆண்டு கார்த்திகைமாதம் 21-ந் திகதியாகிய வியாழக்கிழமையிலு மதனையடுத்த நாட்களிலும் முற்பகல் கிழக்கே மா காணத்து கவற்சை மேந்து ஏசுன்றவாகன தனது ஆபீசல் இதனடியிற் சொலையபட்டிருக்கிற முடிக்கூரிய காணித்துணடுகளை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏதெதிற்கூறி விற்பார.

பட்டம் 2,156. போரதீவுபபற்று.

ஏக்க ரொன்

இல.	குறிச்சி.	கேள்விகாரணின பெயர்.	விபரம்.	விசாலம். அ. ரூ. ப.	றுக்கீ. ரூ. ச.
7133	பளுகாமம்	வ. வி. பெரிய தம்பி	வேளாண்மைக்காகியது	16 2 22	10 0
பட்டம் 730.					
8971d	வெலலங்கிரி	இ. அகமதுவெவவை (வாயிதா கட்டாதவன்)	வேளாண்மைக்காகியது	15 3 18	10 0
8971f	ஓடி	ஓடி	ஓடி	13 3 29	10 0
8971g	ஓடி	ஓடி	ஓடி	11 3 17	10 0
பட்டம் 1,227. மணமுனைப்பற்று.					
2648	கொக்கட்டிச்சேலை	நோ. சி. வேலுப்பிள்ளை	ஆண்டாகலவட்டை	9 3 20	10 0
2649	ஓடி	ஓடி	ஓடி	3 2 23	10 0
பட்டம் 2,464.					
76533	புதுக்குடியிருப்பு	க. கிராமப்போடி	வெம்புககாடு	12 1 0	10 0
பட்டம் 2,801. கோறளைப்பற்று.					
87157	முாக்கொட்டான சேலை	பீ. காத்திகேசு	நாவலடிக்காடு	2 1 24	12 50
பட்டம் 2,833. நிந்தலூர் பற்று.					
87221	நிந்தலூர்	மு. ரெடண்பிள்ளை	நெடுஞ்சுரியாற்றுப்பூமி	1 0 37	50 0
87222	ஓடி	ஓடி	ஓடி	1 1 34	15 0
பட்டம் 2,829. சம்மாந்தூரைப்பற்று.					
87212	சட்டையன தளவாய்	வி. காசி	பூவலடிவெட்டை	16 2 12	12 50
பட்டம் 2,830.					
87213	சவளக்கடை	மு. மூத்தான்பரிகாரி	நடுலுத்தூச்சேலை	9 3 0	12 50
87214	ஓடி	சி. காளிமுத்தன்	ஓடி	1 0 33	12 50
பட்டம் 2,832.					
87217	வீராகோடை	மீ. அசனமரைக்காரா	சிங்களத்திவட்டை	0 3 16	12 50
87218	ஓடி	(கட்டப்பிடித்தபூமி)	ஓடி	3 1 21	12 50
87219	ஓடி	மீ. அசனமரைக்காரா	ஓடி	0 2 23	12 50
87220	ஓடி	ஓடி	ஓடி	2 1 9	12 50
பட்டம் 2,835.					
87224	சட்டையன தளவாய்	சி. தம்பிமுத்து	தாமரைமடுப்பூமி	6 2 32	12 50
பட்டம் 2,836.					
87225	அன்னமலை	க. வ்னசித்தம்பியும மறு	காஞ்சூரையடிவட்டை	18 0 0	12 50
87226	ஓடி	ப. காத்திகேசும மறு	இத்தியடிவட்டை	15 1 6	12 50
பட்டம் 2,845. ஏறுலூர்பற்று.					
87242	கிடாவடிப்பள்ளம்	ப. மெய்யதின்வாசா	வேளாண்மைக்காகியது	1 0 20	12 50
87241	ஓடி	ஓடி	முனைத்தோட்டம்	1 1 17	12 50
பட்டம் 1,348. வீந்தனைப்பற்று.					
3198	புல்லுமலை	வேதநாயகம் நிலுவைக் காரண, நப்பியல கேள்வீக்காரன்	வேளாண்மைக்கேற்றது	4 3 14	10 0

இக்காணிகளைப்பற்றிய மேலதனமான விளம்பரங்களையும் விற்பனை வின கொந்தீசுகளைப்பற்றியும் மட்டகளைப்பு அரசாட்சி ஏசுனறுத்துரையவாகளிட்டு வ்னுவீ அறிந்துகொள்ளலாம்.

தேசாஜபதி மகோத்தமா அவர்களினது கட்டளையின்படி,

டப்ளியு. றீ. தேயிலர்,

இராசாங்க விஜிதரின் வேலைபார்ப்பவர்.

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,524, N.W. P.

Colonial Secretary's Office,
Colombo, October 5, 1901.

ON Tuesday, November 19, 1901, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Five allotments of land situated in the Dambadeni hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 1,376.

Lot.	Village.	Name of Land.	Description.	Extent.			Upset Price
				R.	A.	P.	per Acre.
7233	Wilgamuwa	Ralagekumbura	Paddy field	2	0	23	50
7234	Do.	Dangahakumbura	do.	1	1	19	50
7235	Do.	Dangahakumburapillewa	Chena and owita	1	1	30	20
Preliminary plan 1,656.							
8499	Wadugedara	Dalupotayaya	Field	0	1	28	25
F 702	Do.	do.	do.	0	0	33	25

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,524, N.W. P.

විෂි 1901 ක්වූ ඔක්තෝබර් මස 5 වෙනි දින කොළඹ මහසෙනෙවිගේ ආණ්ඩුකාරවරයාගේ කාර්යාලයේදී.

විෂම දිසාලේ ආණ්ඩුකාරවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාරයට විෂි 1901 ක්වූ නොවැම්බර් මස 19 වෙනි දින වූ අභ්‍යන්තර දැවල් 10 කුරුනෑගල කලීචේරියේදී වෙන්දේසිකර විකුණනු ලැබේ.

විෂම දිසාලේ කුරුනෑගල පලාතේ දමදෙනිහන්පත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන ඉඩම් කැබලි 5ක්.
සිතියම 1,376.

කො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත.		අක්කර යක මිල.	
				අ. රු. ප.	රු.		
7233	විල්ගමුව	රාලාගෙකුම්බුර	වි කුඹුර	2	0	23	50
7234	එම	දන්ගහකුඹුර	එම	1	1	19	50
7235	එම	දන්ගහකුඹුරේපිල්ලුව	භේන සහ ඔව්ට	1	1	30	20
සිතියම 1,656.							
8499	වඩුගෙදර	දළුපොත්තය	කුඹුර	0	1	28	25
F 702	එම	එම	එම	0	0	33	25

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේශ්වර්කර් ආණ්ඩුකාරවරයාගේ ද, විකිණීමේ කොන්දේසි ගැන කාරණා වැඩිදුර දිසාලේ ආණ්ඩුකාරවරයාගේ ද දැනගත්ව පුළුවන.

ගරුභර ආණ්ඩුකාර උතුමානන්දන්ගේ ආඥාව මුද්‍රා,
ඩබ්ලිව්. ටී. ටේලර්,
වැඩබලන මහසෙනෙවිගේ විමස.

No. 1,525, N.W. P.

Colonial Secretary's Office,
Colombo, October 8, 1901.

ON Monday, November 18, 1901, at 1 o'clock P.M., and on the following days, the Government Agent for the North-Western Province will put up for sale or settlement, at his office in the Nikaweratiya Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One hundred and seventy-two allotments of land situated in the Wannu hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 541. Village—Kumbakgolla.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price
				A.	R.	P.	per Acre.
3555	Paluwatthena	Tennekoonmudiyanselage Appuhamy, late Arachchi ; Tennekoonmudiyanselage Mudiyanse, late Vidane ; Tennekoonmudiyanselage Appuhamy Lekammahatmaya and others, all of Nikaweratiya	Chena	5	0	14	10 0
3556A	Telambugahamulahena	do.	do.	4	1	0	10 0
3556B	Do.	do.	do.	4	0	5	10 0
3557A	Diulghamulahena	do.	do.	3	1	30	10 0
3557B	Do.	do.	do.	3	1	21	10 0
3558A	Do.	do.	do.	3	0	36	10 0
3558B	Do.	do.	do.	2	3	15	10 0
3559A	Ibbawalavelpitiya-ihalahena	do.	do.	4	0	6	10 0
3559B	Do.	do.	do.	3	3	0	10 0
3560A	Ahatugahawalagawahena	do.	do.	4	2	34	10 0
3560B	Do.	do.	do.	4	3	26	10 0
3561A	Do.	do.	do.	4	1	0	10 0
3561B	Do.	do.	do.	4	0	0	10 0
3562	Do.	do.	do.	5	3	17	10 0

C 3*

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs. c.
3563	Siyambalagahawetiya-paulahena	Tennekoonmudiyanse-Appuhamy, late Arachchi; Tennekoonmudiyanse-late Vidane; Tennekoonmudiyanse-Appuhamy, Lekammahatmaya, and others, all of Nikaweratiya	Chena	5	0 14	10 0
3564A	Siyambalagahawetiya-ihalahena	do.	do.	3	0 30	10 0
3564B	Do.	do.	do.	3	2 0	10 0
3565	Dungalapokunehena	The Crown	Addanduwwa forest	5	1 2	11 50
3566	Paluwatthehena	The Crown	do.	4	0 6	11 50
3567	Bogahamulahena	do.	do.	4	2 30	11 50
3568	Do.	do.	do.	5	1 37	11 50
3569	Meegahamuladeniya-ihalahena	do.	do.	4	1 20	11 50
3570	Do.	do.	Chena	4	0 16	10 0
3571A	Siyambalagahawetiya-paulahena	Tennekoonmudiyanse-Appuhamy, late Arachchi; Tennekoonmudiyanse-late Vidane; Tennekoonmudiyanse-Appuhamy, Lekammahatmaya, and others, all of Nikaweratiya	Chena	4	2 12	10 0
3571B	Siyambalagahawetiya-paulahena	do.	do.	5	2 23	10 0
3572A	Siyambalagahawetiya-ihalahena	do.	do.	5	0 33	10 0
3572B	Do.	do.	do.	4	2 24	10 0
3573	Wewahena	The Crown	Addanduwwa forest	5	3 10	11 50
3574	Do.	do.	do.	6	2 24	11 50
3575	Mukalanapaulahena	do.	do.	6	3 15	11 50
3576	Migahamuladeniyaehalahena	do.	do.	5	2 19	11 50
3577	Nagakaliya	do.	Chena	5	1 32	10 0
3578A	Olukollawetiya-ihalahena	Tennekoonmudiyanse-Appuhamy, late Arachchi; Tennekoonmudiyanse-late Vidane; Tennekoonmudiyanse-Appuhamy, Lekammahatmaya, and others, all of Nikaweratiya	Chena	4	0 13	10 0
3578B	Do.	do.	do.	5	0 10	10 0
3579A	Medakandehena	do.	do.	3	3 20	10 0
3579B	Do.	do.	do.	3	3 6	10 0
3580	Nagakaliya	The Crown	Forest	6	0 31	11 50
3581	Nagakaliya	The Crown	Forest	6	2 23	11 50
3582	Do.	do.	do.	4	2 17	11 50
3583A	Do.	do.	do.	3	3 16	10 0
3583B	Do.	do.	do.	3	3 30	10 0
3584A	Timbiripokunapaulahena	Tennekoonmudiyanse-Appuhamy, late Arachchi; Tennekoonmudiyanse-late Vidane; Tennekoonmudiyanse-Appuhamy, Lekammahatmaya, and others, all of Nikaweratiya	Chena	5	3 2	10 0
3584B	Do.	do.	do.	5	1 26	10 0
3585A	Do.	do.	do.	3	2 16	10 0
3585B	Do.	do.	do.	4	0 34	10 0
3586	Nagakaliyakapulanda	The Crown	Addanduwwa or jungle	6	3 9	11 50
3587	Nagakaliyakapuhena	do.	do.	5	3 28	11 50
3588	Nagakaliyakapulanda	The Crown	Addanduwwa or jungle	5	3 18	11 50
3589A	Gawwelahena	do.	do.	4	1 35	11 50
3589B	Do.	do.	do.	4	2 10	11 50
3590	Kapuhenawewapaulahena	Tennekoonmudiyanse-Appuhamy, late Arachchi, and others, of Nikaweratiya	Chena	3	0 24	10 0

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre. Rs. c.
				A.	R.	P.	
3591	Kapuhenawewapaulahena	Tennekoonmudiyanselage Appuhamy, late Arachchi, and others, of Nikaweratiya	Chena	3	3	21	10 0
3592	Gonamaditehawewapaulahena.	do. Village—Ibbawala.	do.	2	2	8	10 0
3593	Nagakaliyakaphena	The Crown	Addanduwawa forest	5	3	27	11 50
3594	Do.	do.	do.	6	0	29	11 50
3595	Nagakaliyakapulanda	do. Village—Ibbawala and Magallegama.	do.	5	2	28	11 50
3596A	Obadagodellahena	The Crown	Addanduwawa forest	4	2	22	11 50
3596B	Do.	do. Village—Magallegama.	do.	4	0	15	11 50
3597	Otuyayahena	Ungarallegedara Elakirihamy, Bandirala, Panchirala, Bandirala, Panchirala, Ukkurala, Kanmenika, Bandirala, Pinhamy, Kiritana, Panchimenika, Ukkuhamy, Tikirala, and Kirihamy, late Arachchi, all of Magallegama	Chena	3	1	1	10 0
3598	Velanghamullawelalihalalanda	do.	do.	5	0	34	10 0
3599A	Do.	do.	do.	4	3	28	10 0
3599B	Do.	do.	do.	4	3	28	10 0
3600	Otuyayahena	do.	do.	4	3	15	10 0
3601	Do.	do.	do.	4	3	4	10 0
3602A	Welanghamulawelalihalalanda	do.	do.	3	0	20	10 0
3602B	Do.	do.	do.	3	2	10	10 0
3603A	Do.	do.	do.	4	2	10	10 0
3603B	Do.	do.	do.	4	3	4	10 0
3604A	Do.	do.	do.	3	0	31	10 0
3604B	Do.	do.	do.	5	2	0	10 0
3605	Millagodahena	do.	do.	3	2	29	10 0
3606	Otuyayahena	do.	do.	5	2	3	10 0
3607	Do.	do.	do.	4	2	22	10 0
3608	Do.	do.	do.	5	3	18	10 0
3409A	Kumbukgahumulahena	do.	do.	4	0	16	10 0
3609B	Do.	do.	do.	3	3	20	10 0
3610A	Do.	do.	do.	4	0	12	10 0
3610B	Do.	do.	do.	3	3	33	10 0
3611A	Do.	do.	do.	2	1	0	10 0
3611B	Do.	do.	do.	3	3	7	10 0
3612	Millagodahena or Kowulwewahena	do.	do.	7	0	12	10 0
3613	Millagodahena	do.	do.	4	1	5	10 0
3614	Do.	do.	do.	7	0	33	10 0
3615	Do.	do.	do.	5	1	26	10 0
3616A	Do.	do.	do.	3	2	33	10 0
3616B	Millagodahena	do.	do.	3	3	3	10 0
3617A	Horonelahena	do.	do.	4	1	32	10 0
3617B	Do.	do.	do.	4	1	32	10 0
3618A	Mahadenihena	do.	do.	4	1	26	10 0
3618B	Do.	do.	do.	4	2	14	10 0
3619A	Anodayayahena	do.	do.	3	0	38	10 0
3619B	Do.	do.	do.	3	1	22	10 0
3620	Do.	do.	do.	5	2	29	10 0
3621	Millagodahena	do.	do.	6	1	4	10 0
3622A	Do.	do.	do.	5	0	28	10 0
3622B	Do.	do.	do.	5	1	13	10 0
3623	Do.	do.	do.	7	1	12	10 0
3624A	Horonelahena	do.	do.	4	2	10	10 0
3624B	Do.	do.	do.	4	3	30	10 0
3625	Tanahena	do.	do.	6	3	0	10 0
3626B	Kumbukgashena	do.	do.	5	0	20	10 0
3627A	Ketimittipokunehena	do.	do.	6	1	12	10 0
3627B	Do.	do.	do.	6	0	0	10 0
3628A	Do.	do.	do.	6	1	35	10 0
3628B	Do.	do.	do.	6	0	30	10 0
3629A	Vanumirahena	do.	do.	5	0	3	10 0
3629B	Do.	do.	do.	4	3	14	10 0
3630A	Obodalanda	do.	do.	4	2	26	10 0
3630B	Do.	do.	do.	4	3	2	10 0
3631A	Millagodahena	do.	do.	5	3	0	10 0
3631B	Do.	do.	do.	3	1	10	10 0
3632A	Kongahumulahena	do.	do.	3	0	10	10 0
3632B	Do.	do.	do.	4	3	28	10 0
2633A	Horonelaliyaddahena	do.	do.	5	0	3	10 0

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs. c.
				A.	R. P.	
3633B	Horonelaliyaddahena	Ungurallegedera Elakirihamy, Bandirala, PUNCHIRALA, Bandi- rala, PUNCHIRALA, Ukkurala, Ranmenika, Bandirala, Pin- hamy, Kirietana, PUNCHIMENIKA, Ukkuhami, Tikirala, and Kiri- hamy, late Arachchi, all of Magallegama	Chena	3	0 26	10 0
3634	Do.	do.	do.	4	2 20	10 0
3635A	Paluwattahena	do.	do.	3	2 38	10 0
3635B	Do.	do.	do.	3	3 18	10 0
3635C	Do.	do.	do.	4	0 14	10 0
3636	Do.	do.	do.	6	0 28	10 0
3637	Ketimitipokunahena	do.	do.	8	1 33	10 0
3638A	Panawakapuhena	do.	do.	4	2 13	10 0
3638B	Do.	do.	do.	4	2 3	10 0
3638C	Do.	do.	do.	4	1 26	10 0
3639A	Divulpokunehena	do.	do.	4	2 20	10 0
3639B	Do.	do.	do.	4	2 0	10 0
3639C	Do.	do.	do.	4	1 35	10 0
3640A	Do.	do.	do.	3	2 24	10 0
3640B	Do.	do.	do.	3	2 24	10 0
3640C	Do.	do.	do.	3	2 24	10 0
3641A	Anodayahena	do.	do.	4	3 26	10 0
3641B	Do.	do.	do.	4	0 14	10 0
3642A	Vembuavelagawahena	do.	do.	4	0 10	10 0
3642B	Do.	do.	do.	4	0 10	10 0
3643A	Korakawelahena	do.	do.	5	2 1	10 0
3643B	Do.	do.	do.	5	2 30	10 0
3644A	Karambagahahena	do.	do.	5	1 38	10 0
3644B	Do.	do.	do.	5	1 6	10 0
3645A	Bulugahamulahena	do.	do.	6	1 10	10 0
3645B	Do.	do.	do.	4	0 10	10 0
3646	Vambuvelahena	do.	do.	4	3 11	10 0
3647A	Do.	do.	do.	3	3 6	10 0
3647B	Do.	do.	do.	4	3 20	10 0
3648A	Karambagahahena	do.	do.	5	3 0	10 0
3648B	Do.	do.	do.	6	3 29	10 0
3649A	Vembuavelapaulahena	do.	do.	4	3 0	10 0
3649B	Do.	do.	do.	3	0 36	10 0
3649C	Do.	do.	do.	2	3 28	10 0
2650A	Modaramullahena	do.	do.	4	2 32	10 0
3650B	Do.	do.	do.	4	2 34	10 0
3650C	Do.	do.	do.	4	2 18	10 0
3650D	Do.	do.	do.	3	2 4	10 0
3651	Do.	do.	do.	5	0 20	10 0
Z 186	Kulankattiasedduma	Sellappuge Ranmenika, Ungu- ralage Elakirihamy, Bandirala, PUNCHIRALA, Bandirala, PUNCHI- rala, Ukkurala, Ranmenika and others of Magallegama	do.	0	3 33	20 0
A 187	Meegahamulla	do.	do.	0	2 24	20 0
B 187	Horonelalindakumbura	do.	do.	0	3 33	20 0
C 187	Meegahamulla	do.	do.	0	1 33	20 0
D 187	Vembuavellapaula	do.	do.	1	0 11	20 0
E 187	Meegaha-assedduma	Tennekoonmudiyanse- lage Appuhamy, late Arachchi ; Tennekoonmudiyanse- lage Mudiyanse, late Vidane ; Tennekoonmudiyanse- lage Appuhamy, Lekammahatmaya, and others, all of Nikaweratiya	do.	1	0 21	20 0
		Village—Balagollegama.				
Y 154	Webodakumbura	Punchirala and another of Nika- weratiya	Paddy field	0	3 23	10 0
Z 154	Kumbukgahakumbura	Punchirala of Nikaweratiya	do.	0	3 23	10 0
A 155	Millagahakumbura	Ranhamy of Nikaweratiya	do.	1	0 11	10 0
B 155	Migahakumbura	Punchirala and Kirihamy of Nika- weratiya	do.	1	1 9	10 0
C 155	Do.	Meniketana and Punchirala of Nikaweratiya	do.	1	2 18	10 0
D 155	Panvela	Baiya of Viharagama	do.	0	1 25	10 0
E 155	Do.	do.	do.	0	1 25	10 0
F 155	Do.	do.	do.	0	1 28	10 0
G 155	Do.	do.	do.	0	2 9	10 0
H 155	Potana	D. B. Tammita and another of Nikaweratiya	do.	4	2 12	10 0
I 155	Do.	do.	Pillewa	0	3 9	10 0
J 155	Balagollegama Polwatta	Mudiyanse Vidane and Ranhamy of Nikaweratiya	Paddy field	4	2 20	10 0

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs. c.
L 155	Balagollegamachena	Meniketana and Punchirala of Nikaweratiya, Ukkuhamy of Palutimbiriyawa, and Baiya of Viharagama, D.B. Tammita and another of Nikaweratiya	Chena	13 0 18	10 0

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,525, N.W. P.

වම් 1901 ක්වු මක්කෝමු මස 8 වෙනි දින කොළඹ මහලොකාරිජල නිකායේ කන්කෝරුවේදිස.

වම් දිනවේ ආණ්ඩුවේ ඒජන්තලායෙන් මිසිත් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1901 ක්වු කොටුමු මස 18 වෙනි දිනවු සදුදු දවල් 10 සහ ඊට පසු දිනවලත් නිකවැරවියේ නායකවේදි වෙන්දේසිකර මිකුණත්ව නොහොත් කේරදෙත්ව යෙදෙනවා ඇත.

වම් දිනවේ කුරුණෑගල පලාතේ වත්ති හත්පත්තු කොට්ඨාසයේ පිහිටාතිමෙන බිම්කැබෙලි 172යි. සුනිකම 541. අයිතිකම කිසත්තා—තෙත්තකෝත් මුදියන්දේලාගේ අප්පුහාමි හිටපු ආරච්චි, එම මුදියන්දේ හිටපු වදනේ, එම අප්පුහාමි ලේකම් මහත්මයා සහ නිකවැරවියේ තවත් අය.

නො.	ගම.	ඉඩමේ නම.	අත්දම.	මහත. අ. රු. ප.	අක්කර යක මිල. රු. ශ.
3555	කුඹුක්කොල්ල	පාච්චන්දේසෙන	හේන	5 0 14	10 0
3556A	එම	කෙලමුගහමුලහේන	එම	4 1 0	10 0
3556B	එම	එම	එම	4 0 5	10 0
3557A	එම	දිවුල්ගහමුලහේන	එම	3 1 30	10 0
3557B	එම	එම	එම	3 1 21	10 0
3558A	එම	එම	එම	3 0 36	10 0
3558B	එම	එම	එම	2 3 15	10 0
3559A	එම	ඉඹිබාවල ඉවල්පිරියෙආභෑල හේන	එම	4 0 6	10 0
3559B	එම	එම	එම	3 3 0	10 0
3560A	එම	ආභෑලුගහවලගාවාහේන	එම	4 2 34	10 0
3560B	එම	එම	එම	4 3 26	10 0
3561A	එම	එම	එම	4 1 0	10 0
3561B	එම	එම	එම	4 0 0	10 0
3562	එම	එම	එම	5 3 17	10 0
3563	එම	සිංඹලාගහවැවියේපාමුලහේන	එම	5 0 14	10 0
3564A	එම	සිංඹලාගහවැවියේආභෑලහේන	එම	3 0 30	10 0
3564B	එම	එම	එම	3 2 0	10 0
අයිතිකම කිසත්තා—ආණ්ඩුව.					
3565	කුඹුක්කොල්ල සහ ඉඹිබාවල	දුත්තලපොකුණේහේන	අද්දඹුවාවකැලේ	5 1 2	11 50
3566	ඉඹිබාවල	පාච්චන්දේසෙන	එම	4 0 6	11 50
3567	එම	බෝගහමුලහේන	එම	4 2 30	11 50
3568	එම	එම	එම	5 1 37	11 50
3569	එම	මිහගමුලදෙතිංආආභෑලහේන	එම	4 1 20	11 50
3570	එම	එම	හේන	4 0 16	10 0
අයිතිකම කිසත්තා—තෙත්තකෝත් මුදියන්දේලාගේ අප්පුහාමි හිටපු ආරච්චි, එම මුදියන්දේ හිටපු වදනේ, එම අප්පුහාමි ලේකම් මහත්මයා සහ නිකවැරවියේ තවත් අය.					
3571A	කුඹුක්කොල්ල	සිංඹලාගහවැවියේපාමුල හේන	හේන	4 2 12	10 0
3571B	එම	එම	එම	5 2 23	10 0
3572A	එම	සිංඹලාගහවැවියේඉහලහේන	එම	5 0 33	10 0
3572B	එම	එම	එම	4 2 24	10 0
අයිතිකම කිසත්තා—ආණ්ඩුව.					
3573	ඉඹිබාවල	වැවේහේන	අද්දඹුවාව කැලේ	5 3 10	11 50
3574	එම	එම	එම	6 2 24	11 50
3575	එම	මුකලානපාමුලහේන	එම	6 3 15	11 50
3576	එම	මිහගමුලදෙතිංආ ආභෑලහේන	එම	5 2 19	11 50
3577	එම	පාංගකලිය	හේන	5 1 32	10 0
අයිතිකම කිසත්තා—තෙත්තකෝත් මුදියන්දේලාගේ අප්පුහාමි හිටපු ආරච්චි, එම මුදියන්දේ හිටපු වදනේ, එම අප්පුහාමි ලේකම් මහත්මයා සහ නිකවැරවියේ තවත් අය.					
3578A	කුඹුක්කොල්ල	බඵකොල්ලවැවියේආභෑලහේන	හේන	4 0 13	10 0
3578B	එම	එම	එම	5 0 10	10 0
3579A	එම	වැදකන්දේහේන	එම	3 3 20	10 0
3579B	එම	එම	එම	3 3 6	10 0

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහන. අ. රු. ප.	අක්කර යක මිල. රු. ශ.
අයිතිකම් කිසිත්තා—ආණ්ඩුව.					
3580	කුඹුක්ගොල්ල	නාගකලිය	කැලේ	6 0 31	11 50
3581	ඉඹිබාවල	එම	එම	6 2 23	11 50
3582	එම	එම	එම	4 2 17	11 50
3583A	එම	එම	එම	3 3 16	10 0
3583B	එම	එම	එම	3 3 30	10 0
අයිතිකම් කිසිත්තා—ගෙවනකෝන්වුදියන්සේලාගේ අප්පහාමි හිටපු ආරම්භ, එම මුදියන්සේ හිටපු විදුගේ එම අප්පහාමි ලේකම්වරයා සහ නිකවැරියේ තවත් අය.					
3584A	කුඹුක්ගොල්ල	තිඹිරිපොකුනපාටුලගේන	හේන	5 3 2	10 0
3584B	එම	එම	එම	5 1 26	10 0
3585A	එම	එම	එම	3 2 16	10 0
3585B	එම	එම	එම	4 0 34	10 0
අයිතිකම් කිසිත්තා—ආණ්ඩුව.					
3586	කුඹුක්ගොල්ල	නාගකලියකපුලන්ද	අද්දඹුවාව කැලේ	6 3 9	11 50
3587	එම	නාගකලියකපුලගේන	එම	5 3 28	11 50
3588	ඉඹිබාවල	නාගකලියකපුලන්ද	එම	5 3 18	11 50
3589A	එම	ගන්වෙලගේන	එම	4 1 35	11 50
3589B	එම	එම	එම	4 2 10	11 50
අයිතිකම් කිසිත්තා—නිකවැරියේ ගෙවනකෝන් මුදියන්සේලාගේ අප්පහාමි හිටපු ආරම්භ සහ තවත් අය.					
3590	කුඹුක්ගොල්ල	කපුගේන වැවපාටුලගේන	හේන	3 0 24	10 0
3591	එම	එම	එම	3 3 21	10 0
3592	එම	නෝතවද්විවාවපාටුලගේන	එම	2 2 8	10 0
අයිතිකම් කිසිත්තා—ආණ්ඩුව.					
3593	ඉඹිබාවල	නාගකලියකපුලගේන	අද්දඹුවාවකැලේ	5 3 27	11 50
3594	එම	එම	එම	6 0 29	11 50
3595	එම	නාගකලියකපුලන්ද	එම	5 2 28	11 50
3596A	ඉඹිබාවල සහ මාගල්ලේ	මිබඩගොඩැල්ලේගේන	එම	4 2 22	11 50
3596B	එම	එම	එම	4 0 15	11 50
අයිතිකම් කිසිත්තා—මාගල්ලේගම උන්ගුරුලාගේ ගෙදර එලකිරිකාමි, බන්හිරු, පුන්හිරු, බන්හිරු, පුන්හිරු, උක්කුරු, රත්මැනිකා, බන්හිරු, පිත්තාමි, කිරිඑතනා, පුන්විමැනිකා, උක්කුකාමි, විකිරු සහ කිරිකාමි.					
3597	මාගල්ලේබම	බදාගායේගේන	හේන	3 1 1	10 0
3598	එම	වෙලන්ගහමුලවෙල අංගුල	එම	5 0 34	10 0
3599A	එම	ලන්ද	එම	4 3 28	10 0
3599B	එම	එම	එම	4 3 28	10 0
3600	එම	බදාගායේගේන	එම	4 3 15	10 0
3601	එම	එම	එම	4 3 4	10 0
3602A	එම	වෙලන්ගහමුලවෙලඅංගුල	එම	3 0 20	10 0
3602B	එම	ලන්ද	එම	3 2 10	10 0
3603A	එම	එම	එම	4 2 10	10 0
3603B	එම	එම	එම	4 3 4	10 0
3604A	එම	එම	එම	3 0 31	10 0
3604B	එම	එම	එම	5 2 0	10 0
අයිතිකම් කිසිත්තා—මාගල්ලේගම උන්ගුරුලාගේගෙදර එලකිරිකාමි, බන්හිරු, පුන්හිරු, බන්හිරු, පුන්හිරු, උක්කුරු, රත්මැනිකා, බන්හිරු, පිත්තාමි, කිරිඑතනා, පුන්විමැනිකා, උක්කුකාමි, විකිරු, කිරිකාමි හිටපු ආරම්භ.					
3605	මාගල්ලේගම	මිල්ලගොඩගේන	හේන	3 2 29	10 0
3606	එම	බදාගායේගේන	එම	5 2 3	10 0
3607	එම	එම	එම	4 2 22	10 0
3608	එම	එම	එම	5 3 18	10 0
3609A	එම	කුඹුක්ගහමුලගේන	එම	4 0 16	10 0
3609B	එම	එම	එම	3 3 20	10 0
3610A	එම	එම	එම	4 0 12	10 0
3610B	එම	එම	එම	3 3 33	10 0
3611A	එම	එම	එම	2 1 0	10 0
3611B	එම	එම	එම	3 3 7	10 0
3612	එම	මිල්ලගොඩගේන හොහොන් කොටුල්වැව හේන	එම	7 0 12	10 0
3613	එම	මිල්ලගොඩගේන	එම	4 1 5	10 0
3614	එම	එම	එම	7 0 33	10 0
3615	එම	එම	එම	5 1 26	10 0
3616A	එම	එම	එම	3 2 33	10 0
3616B	එම	එම	එම	3 3 3	10 0
3617A	එම	හොරෙත්අංගුලගේන	එම	4 1 32	10 0
3617B	එම	එම	එම	4 1 32	10 0

නො.	ගම.	ඉඩමේ නම.	අක්ෂම	මහක.		අක්කර	
				අ.	රු. ප.	රු.	ශ.
3618A	මාගල්ලේගම	මහදෙව්ගේන	ගේන	4	1 26	10	0
3618B	එම	එම	එම	4	2 14	10	0
3619A	එම	අකෝදියගේන	එම	3	0 38	10	0
3619B	එම	එම	එම	3	1 22	10	0
3620	එම	එම	එම	5	2 29	10	0
3621	එම	මල්ලගොඩගේන	එම	6	1 4	10	0
3622A	එම	එම	එම	5	0 28	10	0
3622B	එම	එම	එම	5	1 13	10	0
3623	එම	එම	එම	7	1 12	10	0
3624A	එම	ගොරුන්ඇල ගේන	එම	4	2 10	10	0
3624B	එම	එම	එම	4	3 30	10	0
3625	එම	තනගේන	එම	6	3 0	10	0
3626B	එම	කුඹුක්ගස්ගේන	එම	5	0 20	10	0
3627A	එම	කැතිමිරිපොකුණේ ගේන	එම	6	1 12	10	0
3627B	එම	එම	එම	6	0 0	10	0
3628A	එම	එම	එම	6	1 35	10	0
3628B	එම	එම	එම	6	0 30	10	0
3629A	එම	වනුමිරගේන	එම	5	0 3	10	0
3929B	එම	එම	එම	4	3 14	10	0
3630A	එම	බිබොඩලන්ද	එම	4	2 26	10	0
3630B	එම	එම	එම	4	3 2	10	0
3631A	එම	මල්ලගොඩගේන	එම	5	3 0	10	0
3631B	එම	එම	එම	3	1 10	10	0
3632A	එම	කෝන්ගහමුලගේන	එම	3	0 10	10	0
3632B	එම	එම	එම	4	3 28	10	0
3633A	එම	ගොරුන්ඇලලීගද්දේගේන	එම	5	0 3	10	0
3633B	එම	එම	එම	3	0 26	10	0
3634	එම	එම	එම	4	2 20	10	0
3635A	එම	පාලුවන්ගේ ගේන	එම	3	2 38	10	0
3635B	එම	එම	එම	3	3 18	10	0
3635C	එම	එම	එම	4	0 14	10	0
3636	එම	එම	එම	6	0 28	10	0
3637	එම	කැතිමිරිපොකුණේ ගේන	එම	8	1 33	10	0
3638A	එම	පනවකපුගේන	එම	4	2 13	10	0
3638B	එම	එම	එම	4	2 3	10	0
3638C	එම	එම	එම	4	1 26	10	0
3639A	එම	දිවුල්පොකුණේගේන	එම	4	2 20	10	0
3639B	එම	එම	එම	4	2 0	10	0
3639C	එම	එම	එම	4	1 35	10	0
3640A	එම	එම	එම	3	2 24	10	0
3640B	එම	එම	එම	3	2 24	10	0
3640C	එම	දිවුල්පොකුණේගේන	එම	3	2 24	10	0
3641A	එම	අකෝදියගස්ගේන	එම	4	3 26	10	0
3641B	එම	එම	එම	4	0 14	10	0
3642A	එම	වැඹුවවෙලගාමාගේන	එම	4	0 10	10	0
3642B	එම	එම	එම	4	0 10	10	0
3443A	එම	කොරකාවෙලගේන	එම	5	2 1	10	0
3643B	එම	එම	එම	5	2 30	10	0
3644A	එම	කරඹගහගේන	එම	5	1 38	10	0
3644B	එම	එම	එම	5	1 6	10	0
3645A	එම	බුලුහහමුලගේන	එම	6	1 10	10	0
3645B	එම	එම	එම	4	0 10	10	0
3646	එම	වඹුවෙලගේන	එම	4	3 11	10	0
3647A	එම	එම	එම	3	3 6	10	0
3647B	එම	එම	එම	4	3 20	10	0
3648A	එම	කරඹගහගේන	එම	5	3 0	10	0
3648B	එම	එම	එම	6	3 29	10	0
3649A	එම	වැඹුවවෙලපාමුලගේන	එම	4	3 0	10	0
3649B	එම	එම	එම	3	0 36	10	0
3649C	එම	එම	එම	2	3 28	10	0
3650A	එම	මෝදරමුල්ලේගේන	එම	4	2 32	10	0
3650B	එම	එම	එම	4	2 34	10	0
3650C	එම	එම	එම	4	2 18	10	0
3650D	එම	එම	එම	3	2 4	10	0
3651	එම	එම	එම	5	0 20	10	0

අයිතිකම් කීට්තා—මාගල්ලේගම පෙල්ලපුගේ රත්මැනිකා, උත්තුරුගේ එලකිරිහාමි, බත්තිරු, පුත්තිරු, බත්තිරු, පුත්තිරු, උත්තුරු, රත්මැනිකා සහ තවත් අය.

Z 186	මාගල්ලේගම	කුලන්කවිඳිඅක්කරදිවු	ගේන	0	3 33	20	0
A 187	එම	භිතහමුල්ල	එම	0	2 24	20	0

නො.	ගම.	ඉඩමේ නම.	අත්දම.	මහස. අ. රු. ප.	අක්කර සහ මිල. රු. ස.
B 187	මාගල්ලේගම	හොරොන්ඇල ලීඳකුඹුර	සේන	0 3 33	20 0
C 187	එම	මිහනමුල්ල	එම	0 1 33	20 0
D 187	එම	වැඹුමවෙල පාඩුල	එම	1 0 11	20 0
අයිතිකම කියන්නා:—නිකවැරවිසේ තෙන්නකෝන් මුදියන්සේලාගේ අප්පුහාමි හිටපු ආරවිලිල, එම මුදියන්සේ හිටපු මිදුනේ, එම අප්පුහාමි ලේකම් මහත්මයා සහ තවත් අය.					
E 187	මාගල්ලේගම	මිහනඅස්වැදුම	සේන	1 0 21	20 0
සිතියම 378.					
අයිතිකම කියන්නා:—නිකවැරවිසේ පුත්තිරු සහ තවත් අයගේ.					
Y 154	බලගොල්ලේගම	වැඩොඩකුඹුර	කුඹුර	0 3 23	10 0
Z 154	එම	අයිතිකම කියන්නා:—නිකවැරවිසේ පුත්තිරු. කුඹුන්ගහකුඹුර	කුඹුර	0 3 23	10 0
A 155	එම	අයිතිකම කියන්නා:—නිකවැරවිසේ රත්නාමි. මිල්ලගහකුඹුර	කුඹුර	1 0 11	10 0
B 155	එම	අයිතිකම කියන්නා:—නිකවැරවිසේ පුත්තිරු සහ කිරිනාමි. මිහනකුඹුර	කුඹුර	1 1 9	10 0
C 155	එම	අයිතිකම කියන්නා:—නිකවැරවිසේ මැනින් එතනා සහ පුත්තිරු. මිහනකුඹුර	කුඹුර	1 2 18	10 0
D 155	එම	අයිතිකම කියන්නා:—පිහාරගම බයිසා. පත්වෙල	කුඹුර	0 1 25	10 0
E 155	එම	එම	එම	0 1 25	10 0
F 155	එම	එම	එම	0 1 28	10 0
G 155	එම	එම	එම	0 2 9	10 0
අයිතිකම කියන්නා:—නිකවැරවිසේ හි. බී. තමිමිට සහ තවත් අයගේ.					
H 155	එම	පොතාන	කුඹුර	4 2 12	10 0
I 155	එම	එම	පිල්ලුව	0 3 9	10 0
අයිතිකම කියන්නා:—නිකවැරවිසේ මුදියන්සේ මිදුනේ සහ රත්නාමි.					
J 155	එම	බලගල්ලේ ගම පොල්වත්ත	කුඹුර	4 2 20	10 0
අයිතිකම කියන්නා:—නිකවැරවිසේ මැනින් එතනා සහ පුත්තිරු, පාලුතිහිරිතාමේ උත්කුඹාමි, පිහාරගම බයිසා සහ නිකවැරවිසේ හි. බී. තමිමිට සහ තවත් අයගේ.					
L 155	බලගොල්ලේගම	බලගොල්ලේගම සේන	සේන	13 0 18	10 0

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේශර්පනරුලත්නාන්සේගෙන්ද, මිනිනිමේ කොන්දේසි ගැණ කාරණ වගබැඳියාමේ ආණ්ඩුවේ එපත්කරුන්නාන්සේගෙන්ද දැනගත්ව පුළුවන.

හරුහර ආණ්ඩුකාර උතුමානත්වකන්සේගේ ආඥාව ලෙස,
බබ්ලේසු. ටී. වේලර්,
වැඩබලන මහසෙකුකාරිස් වමක.

LAND SALES IN THE NORTH-CENTRAL PROVINCE.

No. 1,081, N.C. P. Colonial Secretary's Office
Colombo, October 4, 1901.

ON Tuesday, November 26, 1901, at 12 o'clock noon, the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Sixteen allotments of land situated in the Hurulupalata division of the Anuradhapura District of the North-Central Province.

Preliminary plan 147.—Uddiyankulama korale.
Claimant—Crown.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
399	Kumbukwewa	Kirihamige Kapurala and Silamburala, Vel-vidane	Forest and scrub fit for paddy	8 1 28	10
Preliminary plan 1,937.—Uddiyankulama korale. Claimant—Crown.					
5724	Kainattama	Appuralage Tikirala and others of Ihalakainattama	Jungle and chena fit for paddy	6 3 2	12
5725	Do.	—	Paddy field (encroachment by the shareholders)	0 0 22	15
5726	Do.	—	do.	0 2 10	15
5727	Do.	—	do.	0 3 33	15
5728	Do.	—	do.	0 3 19	15

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
		Preliminary plan 1,951.—Uddiyankulama korale. Claimant—Crown.				
5767	Tammannegoda	Kiriyaage Ganita of Migahadigiliya and others	Jungle fit for paddy	5	0 0	11
		Preliminary plan 2,002.—Uddiyankulama korale. Claimant—Crown.				
5935	Dhanakawewa	Ana Isupu Lebbe and others	Scrub and jungle fit for paddy	8	2 13	11
5936	Do.	do.	Paddy field (encroachment by Isupu Lebbe Vel-vidane)	4	1 16	20
		Preliminary plan 2,018.—Uddiyankulama korale. Claimant—Crown.				
5967	Tenkuttiyawa	K. Kapurala, peon	Jungle fit for paddy	10	0 20	11
		Preliminary plan 2,021.—Uddiyankulama korale. Claimant—Crown.				
5970	Kunugonewa	P. Udayare and another of Aspaya-bendiwewa	Jungle fit for paddy	2	2 17	10
		Preliminary plan 2,022.—Uddiyankulama korale. Claimant—Crown.				
5972	Getalewa	Kadira Welate Vel-vidane and others	Open land, which has been recently aswed-dumized by villagers	2	2 27	15
		Preliminary plan 1,907.—Kunjuttu korale. Claimant—Crown.				
5606½	Ihalawewa	S. Kirihami Korala and four others	Low jungle fit for paddy	5	2 36	20
		Preliminary plan 964.—Kunjuttu korale. Claimant—Crown.				
2827	Gonuheddenewa	Punchirala Vel-vidane and Kapurala, late Korala	Jungle and open land fit for paddy	6	0 0	10
		Preliminary plan 759.—Kalpe korale. Claimant—Crown and Kapurala, Ungurula, and others.				
2420	Rasnakawewa	Kowuralage Punchirala	Part improved land and part open land	4	1 1	15
		Preliminary plan 1,322.—Matumbuwa korale. Claimant—Crown and Horiwila Banda and others.				
A 125	Senadiriyagama	—	Field	3	3 38	30

Claimants to any of these lands must attend the sale and prove their title, if any.
Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,081, N.C. P.

වර්ෂ 1901 ක්වු මක්කෝම්බර් මස 4 වෙනි දින කොළඹ මහසෙනෙවරියාගේ කන්කෝරුවෙහිදී.

දැනට මාද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1901 ක්වු කොළඹ මාස 26 වෙනි දිනවු අගනරාමාද දවල් දෙරනව අනුරාධපුර කවචේරියේදී වෙස්දේසිකර විකුණන්නට හෝ බේරුන්කරන්නට යෙදෙනවා ඇත. උතුරුමාද දිසාවේ අනුරාධපුර පලාතේ හුරුවපලාතේ කිසිකොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 16ක්. සිතියම 147. උච්චිතක්කුලමකෝරලේ. අයිතිකම කියන්නා—ආණ්ඩුව.

කො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර යක මිල. රු.
399	කුඹුක්වැව	කිරිභාමියේ කපුරුල සහ සිරුමුරුල වෙල්විදානේ	මුකලාන සහ කවුපන් කැලේ වියට පුදුසුයි	8	1 28 10
5724	කසිනාවිටම	සිතියම 1,937. ඉහල කසිනාවිටමේ අප්පුරුල ගේ විකිරුල සහ නවත් අස	කැලේ සහ හේන වියට පුදුසුයි	6	3 2 12
5725	එම	—	කුඹුර පංඟකාරයෝ විසින් මැදිකරගණ් නිබෙන	0	0 22 15
5726	එම	—	එම	0	2 10 15
5727	එම	—	එම	0	3 33 15
5728	එම	—	එම	0	3 19 15
5767	තමිමන්කැගොඩ	සිතියම 1,951. මිහහපවිවියේ කිරිගාගේ ගනිනා සහ නවත් අස	කැලේ, වියට පුදුසුයි	5	0 0 11

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අක්ෂම.	අක්කර මහක. සක මිල රු. ප. රු.	අක්කර රු.
5935	දහනකමුව	සිතියම 2,002. ආනා ඉසුපු ලෙඹිමේ සහ තවත් අං	කටුපත්තැලේ, විසව සුදුසුයි	8	2 13 11
5936	එම	—	කුඹුර, ඊසුපු ලෙඹිමේ වෙල්විදුනේ විසින් මැදිකරගණ තිබේ නමුත්	4	1 16 20
5967	නේන්කුට්ටියාව	සිතියම 2,018. කේ. කපුරු පිසුන්	කැලේ, විසව සුදුසුයි	10	0 20 11
5970	කුනුගෝනුව	සිතියම 2,021. අස්පොඩ්දවැලේ පී. උඩ. යාපේ සහ තවත් කෙ නෙක්	කැලේ, විසව සුදුසුයි	2	2 17 10
5972	කැටුලාව	සිතියම 2,022. කදිරවෙලානේ වෙල්විදුනේ සහ තවත් කෙනෙක්	එලිමහන් ඉඩම, ගම්බු විසින් මැහ අස්වද්ද තිබෙන	2	2 27 15
5606½	ඉතලමුව	සිතියම 1,907. කුන්ටුවිටුකෝරලේ. ඇස්. කිරිතාමි කෝරල සහ තවත් කතරදෙනෙක්	විසව සුදුසු ලදකැලේ	5	2 36 20
2827	ගෝනුගද්දත්තුව	සිතියම 964. පුංචිරු වෙල්විදුනේ සහ කපුරු හිටපු කෝරල	විසව සුදුසු කැලේ සහ එලිමහන් බිම	6	0 0 10
2420	රජකමුව	සිතියම 759. කල්පේකෝරලේ. අයිතිකම් කියත්තා—ආණ්ඩුව සහ කපුරු, උතුරු සහ තවත් අං. කවිරුගේ පුංචිරු	කොටසක් මැහිදියුතු කරපු ඉඩම කොට සත් එලිමහන් ඉඩම	4	1 1 15
A 125	සෙනාදිරිතාගම	—	කුඹුර.	3	3 38 30

සිතියම 1,322. මාවලුලාකෝරලේ. අයිතිකම් කියත්තා—ආණ්ඩුව සහ හොරිලි බංඩා සහ තවත් අං.

මෙම ඉඩම කැබෙලි ගැණ අයිතිවාසිකම් කියා සිටින සම අං ඇත්නම් ඔවුන් විසින් විකිනීමේ දී පෙට් ටාම්න ඔවුන්ගේ අයිතිවාසිකම් ඔප්පුකරන්නට බැහැ.

මෙම ඉඩම ගැණ මැහිදුර කාරණා සර්වේචර්ජනරාජ්ජන්නාත්සේනෙත්තු, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා උතුරු මැදිසාමේ ආණ්ඩුවේ ඒජන්තරාජ්ජන්නාත්සේනෙත්තු දැනගන්නට පුළුවන.

ගරුභර ආණ්ඩුකාර උතුරානන්වතත්සේනේ ආඥාව ලෙස,
 ඩබ්ල්යු. පී. වෙලර්,
 වැඩබලන මහසෙක්රතාරීස් වමක.

No. 1,082, N.C. P. Colonial Secretary's Office, Colombo, October 4, 1901.

ON Friday, November 22, 1901, at 12.30 p.m., the Government Agent for the North-Central Province will put up to auction for sale and settlement, at his office in Anuradhapura, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Nuwaragampalata division of the Anuradhapura District of the North-Central Province.

Preliminary plan 440.—Nuwaragam korale.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
1677	Perimiyankulama	L. B. Bulankulama Ratemahatmaya and others	High jungle fit for paddy	17 1 26

Upset price,—Rs. 10 per acre.
 Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency the Governor's command.
 W. T. TAYLOR,
 Acting Colonial Secretary.

No. 1,082, N.C. P.

වස 1901 ක්වූ ඔක්තෝබර් මස 4 වෙනි දින කොළඹ මහසෙනෙකාරීස්ථානයේ කන්තෝරුවේදී.

උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේ විසින් වෛනි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වස 1901 ක්වූ නොවැම්බු මාසේ 22 වෙනි දිනවූ සිතුරුද දවල් දෙලක මාරට අනුරාධපුර කවිවේරියේදී වෙන්දේසිකර විකුණනව හෝ කේරුන්කරගනව යෙදෙනවා ඇත. උතුරුමැද දිසාවේ අනුරාධපුර පලාතේ නුවරගමපලාත කිසිත කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි එකක්.

සිතියම 440. නුවරගමකෝරලේ.

අක්කර මහත. සහ මිල. අ. රු. ප. රු.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	අ. රු. ප.	රු.
1677	පෙරිමියන්කුලම	ඇල්. ඩී. මුලන්කුලමේ රටේ මහත්මයා සහ තවත් සුදුසුයි	අද්දමුවා කැලේ, විසට සුදුසුයි	17	1 26 10

මෙම ඉඩම් කැබලිල ගැණ අයිතිවාසිකම් කියාසිටින සම් අය ඇත්නම් ඔවුන් විසින් විකිනීමේ දිනට පැමිණ ඔවුන්ගේ අයිතිවාසිකම් ඔප්පුකරනව බනාය.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණ සර්වේඥරජකරුලත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණ උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේගෙන්ද දැනගනව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වකන්සේගේ ආඥාව ලෙස,
 ධම්මල්ලු. ටී. වේලර්,
 වැඩබලන මහසෙනෙකාරීස්ථානයේ.

LAND SALES IN THE PROVINCE OF UVA.

No. 406, P. OF U.

Colonial Secretary's Office,
 Colombo, October 6, 1901.

ON Tuesday, November 19, 1901, at 1 P.M., the Government Agent for the Province of Uva will put up for sale or settlement, at his office in Badulla Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fourteen allotments of land situated in the Udukinda division of the Badulla District of the Province of Uva.

For sale or settlement.

Preliminary plan 972. Applicant—Nugagahakumburegedara Binduwa.
 Claimant—Crown.

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.	Upset Price Per Acre. Rs.
3332	Egodagama in Mahapalata korale	Wattehيريapatana	Patana	3 3 8	10
	Preliminary plan 974.	Applicant—Mahawattegedara PUNCHIRALA.			
		Claimant—Crown.			
3335	Ettalapitiya in Mahapalata korale	Bandarapitiya	Swampy land suitable for paddy	0 2 30	10
3336	Do.	Dambagahaulpotakumbura	Paddy field	1 0 34	20
	Preliminary plan 967.	Applicant—Ellegedara Badderera.			
		Claimant—Crown.			
3326	Ellegama in Gampaha korale	Millekumbura and Kalugalakandura-aswedduma	Paddy	1 3 20	15
		Applicant—Ellegedara Kiriwanta.			
		Claimant—Crown.			
3327	Ellegama in Gampaha korale	Paduarawwa	Paddy	1 1 11	15
	Preliminary plan 964.	Applicant—Udahagedara Mahime and Sodina.			
		Claimant—Crown.			
3307	Agampodigama in Udalapata korale	Purandugalapata	Patana	0 3 13	10
3309	Do.	do.	do.	0 1 21	10
		Preliminary plan 896.			
		Claimant—Crown.			
3115½	Perahettiya in Dehiwinnipalata korale	Enasalbeddekele	Forest	1 2 26	40
	Preliminary plan 953.	Applicant—Ratnayaka Mudiyanse Lage Banda Gamarala.			
		Claimant—Crown and Mahakumburegedara Dingiri Menika.			
3276	Idamegama in Dehiwinnipalata korale	Attubandiwakkakumbura	Paddy	2 3 14	15
		Claimant—Crown.			
3277	Idamegama in Dehiwinnipalata korale	Attubandiwakapata	Patana	0 0 17	15
	Preliminary plan 966.	Applicant—Mr. J. W. de Silva.			
		Claimant—Crown.			
3318	Moretota in Dehiwinnipalata korale of Udukinda	Hirimadapatana	Patana	87 2 0	10
3324	Do.	Pattiyegedaragodapatana	do.	30 0 0	10
3322	Do.	Tambajalapatana	do.	27 0 0	10
	Preliminary plan 934.	Applicant—Sinno Naide of Badulla.			
		Claimant—Crown and Ellegedara Badderera.			
3226	Ellegama in Gampaha korale	Niyakumbura	Paddy field	1 0 0	15

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency the Governor's command,
 W. T. TAYLOR,
 Acting Colonial Secretary.

No. 406, P. OF U.

වර්ෂ 1901 ක්වු ඔක්තෝබර් මස 6 වෙනි දින කොළඹ මහසෙනෙවිතුමාගේ කන්තෝරුවේදී.

ලංකා දිසාවේ ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාගේ විසින් මෙහි පහත සඳහන් වූ ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1901 ක්වු නොවැම්බර් මස 19 වෙනි දින ක්වු අගනරුවාදාට බදුම් කම්මේරියේදී වෙන්දේසිකර විකුණනු ලබන බිම් කොටස් වලට සේවකයන් වැනි.

ලංකා දිසාවේ බදුම් පලාතේ උඩුකිඳු කොමසාරිස් පිහිටා තිබෙන බිම්කැබලි 14 ක්. විකිනීමට නොහොත් කේරීමට.

සිතියම 972. ඉල්ලුම්කාරයා—නුගහනකුඹුරේ ගෙදර බිත්තිය. අක්කරයක් විකිනීමට පවත්වන මහත. න මුදල.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	අ. රු. ප. රු.	අක්කරයක් විකිනීමට පවත්වන මහත. න මුදල.
3332	මහපලාතකෝරලේ එගොඩගම	වන්නේතිරියේ පහත සිතියම 974. ඉල්ලුම්කාරයා—මහවත්තේගෙදර පුට්ටු.	පහත	3 3 8	10
3335	මහපලාතකෝරලේ ඇත්තල පිටියේ	බත්වරපිටිය	විගොවිකැනව සුසුදු වගුරුස හිත ඉඩම	0 2 30	10
3336	එම	දඹගහලපහකුඹුර	කුඹුර	1 0 34	20
3326	මහපහකෝරලේ ඇල්ලේගම	මිල්ලකුඹුර සහ කපහක කඳුර ඇස්වැද්දම	කුඹුර	1 3 20	15
3327	එම	ඉල්ලුම්කාරයා—ඇල්ලේගෙදර කිරිවත්තේ. පදුගුරුව	එම	1 1 11	15
3307	උඩපලාතකෝරලේ අගත් පොඩිගම	ඉල්ලුම්කාරයා—විගහගෙදර මහිමි සහ සොදිනි.			
3309	එම	පුරන්දමුහල පහත එම	පහත එම	0 3 13	10
		සිතියම 896. මෙම ඉඩමට ඉල්ලුම්කාරයෙක් නැත.		0 1 21	10
3115½	දෙහිවිනිපලාත කෝරලේ පෙර හෙවිටියේ	එනකැල්බැද්දේ කැලේ	කැලාව	1 2 26	40
		සිතියම 953. ඉල්ලුම්කාරයා—රත්නායක මුදියන්සේලාගේ බත්වා ගමරල. අයිතිකම කියන්නා—රජසන්තක සහ මහකුඹුරේ සිංග්‍රිවැනිකා.			
3276	දෙහිවිනිපලාතකෝරලේ ඉඩ මේගම	අතුබැද්වත්තේ කුඹුර	කුඹුර	2 3 14	15
		අයිතිකම කියන්නා—රජසන්තක. අත්තබැද්වක පහත	පහත	0 0 17	15
3318	උඩුකිඳු දෙහිවිනිපලාත කෝරලේ මොරේනොට	ඉල්ලුම්කාරයා—ඉඪ. බිම්ලීවු. ඩී. සිල්වා උත්තැනේ			
3324	එම	කිරිමඩ පහත	පහත	87 2 0	10
3322	එම	පට්ටියේගෙදර ගොඩපහත	එම	30 0 0	10
		කඹුරු පහත	එම	27 0 0	10
3226	මහපහකෝරලේ ඇල්ලේගම	සිතියම 934. ඉල්ලුම්කාරයා—බදුල්ලේ සිංකෝනසිද්දේ. අයිතිකම කියන්නා—රජසන්තක සහ ඇල්ලේගෙදර බද්දේරල. නායේකුඹුර	කුඹුර	1 0 0	15

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ජනරාජන්තාගේ සේවකයන්ගේ, විකිනීමේ කොන්දේසි ගැන ලංකා දිසාවේ ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාගේ සේවකයන්ගේ දැනගත හැකිය. ගරුගර ආණ්ඩුකාර උතුමානන්වතන්සේගේ ආඥාව ලෙස, බිම්ලේ. පී. මේලර්, වැඩබලන මහසෙනෙවිතුමා විසින්.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

No. 377, P. OF S. Colonial Secretary's Office, Colombo, September 27, 1901.

ON Tuesday, November 19, 1901, at 1 P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two hundred and eighteen allotments of land situated in the Nawadun korale of the Ratnapura District of the Province of Sabaragamuwa.

Preliminary plan 276. Village—Batugedara.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
X 40	Udaowita	Estate of Malhami Gan-arachchi	Garden	0 3 6	75
Y 40	Do.	do.	Owita	0 0 3	50
Z 40	Do.	do.	do.	1 0 22	50

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
A 41	Beligahawatta	Estate of Malhami Gan-arachchi	Garden	0	0 7	75
B 41	Udaowita	do.	Owita	0	0 15	50
B 41½	Gedumagahawatta	G. Rattrahami	Garden	0	0 1	100
C 41	Bomaluwewita	Estate of Malhami Gan-arachchi	Field	2	3 39	120
D 41	Do.	do.	Owita	0	0 3	30
E 41	Dombaghamullewatta	do.	Garden	0	0 9	50
E 41½	Totawatta	T. Mituruhami and others	do.	0	0 34	150
F 41	Dombaghamullewatta	Estate of Malhami Gan-arachchi	do.	0	2 6	60
G 41	Do.	do.	do.	0	0 5	60
H 41	Edandagawapahala-assedduma	D. P. Gunasekera and others	Field	0	2 1	150
I 41	Kampotahamigeowita	C. Gunatilaka	Owita	1	0 30	75
J 41	Edandagawaowita	G. Siman Perera	Garden	0	0 1	75
K 41	Kanattegederamuhandiramalage- owita	C. Gunatilaka	do.	0	0 12	100
L 41	Kampotahamigeowita	do.	do.	0	0 13	100
M 41	Kanattegederamuhandiramalage- owita	F. T. Ellawala Batemahatmaya	do.	0	0 24	75
N 41	Do.	do.	do.	0	0 10	75
O 41	Kolaboreowita	D. P. Gunasekera and others	Field	0	0 11	150
P 41	Do.	do.	do.	1	3 0	150
Q 41	Dimbulwitiyagekoratuwa	Estate of Malhami Gan-arachchi	do.	0	3 4	150
R 41	Kolaboreowita	D. H. Wickremasinghe and others	do.	1	1 14	150
S 41	Patirageowita	W. W. Ellawala	do.	2	1 31	150
T 41	Walakadaowita	D. P. Gunasekera	do.	0	2 1	100
U 41	Kampotahamigeasseddume- kumbura	C. Gunatilake	do.	0	3 21	150
W 41	Edandagawaowita	G. Siman Perera	Owita	0	3 26	50
X 41	Mahawatteowita	Estate of Andris Perera and others	do.	0	0 31	50
Y 41	Do.	do.	do.	1	1 1	50
Z 41	Totawatteowita	G. Siman Perera	Field	0	2 9	150
A 42	Kanattegederamuhandiramalage- owita	F. T. Ellawala Batemahatmaya	Owita	1	1 31	50
B 42	Do.	do.	Garden	0	0 26	100
C 42	Gamageowita	D. P. Gunasekera	do.	0	0 31	100
D 42	Do.	do.	Owita	0	2 36	50
E 42	Bakmiowita	G. Siman Perera and others	do.	0	1 26	50
F 42	Bakmigahawita	do.	Garden	0	0 24	75
G 42	Warakatotaowita	U. Mohottihami and others	do.	1	0 16	40
H 42	Gamageowita	B. Punchi Appuwa and others	Field	0	2 9	120
I 42	Do.	D. V. Serahami	do.	3	0 15	150
J 42	Patirageowita	Heirs of Ranhami, Muhandiram	do.	2	0 23	150
K 42	Udaha-asseddumekumbura	Heirs of D. Lokuhami	do.	1	1 33	200
L 42	Midellagahakumbura	U. Mudalihami and others	do.	1	2 20	200
M 42	Bakmigahakumbureowita	G. Siman Perera	do.	0	2 21	200
N 42	Patawalaowita	T. K. Kirimenika and others	do.	2	0 9	100
O 42	Demuathawatteowita	D. P. Gunasekera and others	do.	3	1 29	150
P 42	Dimbulwitiyageowita	Wickramasinghe	do.	1	2 35	150
Q 42	Galganageowita	A. Jiwath Hami	do.	1	1 29	120
R 42	Galowita	D. V. Serahami and others	do.	3	2 23	100
S 42	Ratambaleowita	F. T. Ellawala Batemahatmaya	do.	1	3 10	120
T 42	Patirageowita	P. Kirimenika and others	do.	2	0 9	120
U 42	Bomaluwagawatotawatteowita	D. P. Gunasekera	do.	0	1 12	120
V 42	Botalageowita	Adan Appu	do.	1	0 0	120
W 42	Do.	do.	Owita	0	1 22	30
X 42	Bomaluwagawatotawatteowita	D. P. Gunasekera	do.	1	0 25	30
Y 42	Warakatotaowita	W. Ellawala	do.	1	3 12	30
Z 42	Kudaowita	Estate of Dingirihami and others	do.	1	3 6	30
A 43	Ratadodangahaowita	K. A. Suduhami, Notary	Field	2	2 27	150
B 43	Kanateriyangodella	S. Kirimenika and others	Owita	1	0 34	50
C 43	Do.	do.	Field	1	3 8	150
D 43	Diyapimmeowita	Adan Appu	do.	1	3 9	150
E 43	Diyapimmewatteowita	P. Appuhami	do.	0	1 21	150
F 43	Kanuketi yakumbura	D. P. Gunasekera	do.	1	0 2	150
G 43	Palupegodella	do.	do.	3	0 21	120
H 43	Ganitayayaowita	Estate of Andris Perera	do.	0	2 19	120
I 43	Kola-atteowita	D. P. Gunasekera and others	do.	1	3 36	150
J 43	Kudaowita	do.	do.	1	1 34	150
K 43	Migahagawaowita	do.	do.	2	3 1	200
L 43	Bandaraowita	Nansoda Kattadiya	do.	2	1 0	200
M 43	Deraniyagalagegalowita	D. P. Gunasekera and others	do.	1	0 37	150
N 43	Galgodawatta	A. Jiwath Hami	Chena	0	1 38	20
O 43	Totawattegalowita	D. P. Gunasekera and others	Field	1	0 2	120
P 43	Pasdukorlageowita	P. Elandahami	do.	4	1 1	200
Q 43	Niriellayaowita	Heirs of Ranhami, Muhandiram	do.	0	1 30	120
R 43	Ganegodageowita	A. Jiwath Hami	do.	1	0 6	120
S 43	Potupitiyageowita	W. Ellawala	do.	0	2 21	150
T 43	Mahaowita	S. Wastuhami	do.	1	2 21	150
U 43	Pelividaneigeirawallaowita	W. Ellawala	do.	0	1 36	150
V 43	Do.	do.	Owita	0	1 28	50

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price	
				A.	R. P.	per Acre.	
						Rs.	
W 43	Mahaowita	S. Wastuhami	Owita	0	2 10	50	
X 43	Ankanuweowita	W. Ranhami and others	do.	1	0 22	50	
Y 43	Do.	do.	Field	1	0 29	150	
Z 43	Kanateriyangodella	S. Kirimenika and others	do.	0	2 16	150	
A 44	Udahakanateriyankumbura	do.	do.	2	2 3	200	
B 44	Egodahawatta	M. E. Edorishami	Garden	1	2 13	100	
C 44	Galagawaliyadda	W. Ellawala	Field	0	3 12	150	
D 44	Palupekumbura	D. P. Gunasekera and others	do.	2	2 26	150	
E 44	Gorokgahaliyadda	U. Siriwardenahami and others	do.	0	1 37	150	
F 44	Do.	D. P. Gunasekera and others	do.	1	0 5	150	
F 44½	Do.	Estate of Andris Perera	do.	0	0 9	150	
G 44	Galgodellakumbura	U. Mudalihami and others	do.	1	0 2	150	
H 44	Gorokgahagawaowita.	Estate of Andris Perera	do.	2	1 25	150	
H 44½	Do.	do.	Garden	0	0 6	100	
I 44	Galapitoyakumbura	Estate of W. Stewart	Field	1	1 9	200	
J 44	Gedarakumbura	G. Andrisa and others	do.	1	2 12	200	
K 44	Gedaraowita	do.	Owita	0	1 19	75	
L 44	Do.	do.	do.	0	0 38	75	
M 44	Do.	do.	do.	0	0 32	75	
N 44	Polwattekumbura	Angammana Vihare	Field	0	0 26	150	
O 44	Batuatteliyadda	D. Mudiyanse	do.	0	0 24	150	
P 44	Galbemmeihala-assedduma	O. V. Appuhami and others	do.	0	2 14	150	
Q 44	Galbemnepahala-assedduma	D. P. Gunasekera	do.	0	2 16	150	
Q 44½	Do.	do.	do.	0	0 1	150	
Q 44½	Do.	do.	do.	0	0 2	150	
R 44	Potupitiyaeowita	W. Ranhami and others	do.	1	0 9	200	
S 44	Puwakowita	B. Punchi Appu and others	do.	2	0 16	150	
T 44	Pillagawa-assedduma	D. Serahami and others	Owita	0	2 3	100	
U 44	Kanateriyangodella	S. Kirimenika and others	do.	0	0 29	100	
V 44	Kanuketiyegodella	B. Bastian	do.	0	0 38	40	
W 44	Botalagewatta	W. W. Ellawala	Garden	0	2 11	100	
X 44	Do.	do.	do.	1	0 0	100	
Y 44	Kanateriyangodella	S. Kirimenika and others	Chena	1	0 31	20	
Z 44	Pahalakanateriyankumbura	D. V. Appuhami and others	Field	3	1 11	200	
A 45	Lintotakumbura	S. K. Kirimenika and others	do.	0	2 34	200	
B 45	Lintotagoda	do.	Chena	0	3 3	30	
C 45	Delgahagodaetanahena	F. T. Ellawala Ratemahatmaya	Garden	0	2 27	50	
D 45	Pinhamigehena	S. K. Kirimenika	do.	1	2 28	60	
E 45	Witanaliyaddewatta	F. T. Ellawala Ratemahatmaya	do.	0	3 26	100	
F 45	Appuwidanelagewatta	W. V. Nandohami and others	do.	0	0 36	75	
G 45	Sewwandiyawatta	M. Kirimenika and others	do.	0	0 22	50	
H 45	Pusseliyaddawatta	K. Mudiyanse and others	do.	1	1 24	100	
I 45	Udahaweleliyadda	D. V. Serahami and others	Owita	0	0 21	25	
J 45	Garuhamigewatta	P. Malhami	Garden	0	3 30	120	
K 45	Udahawelaliyadda	S. V. Serahami and others	Low jungle	0	2 15	100	
L 45	Do.	do.	Field	1	1 39	200	
M 45	Pahalawelaliyadda	M. Rankirihami and others	do.	1	1 6	150	
N 45	Menikahitiyawatta	W. Pedro Appu	Garden	0	1 8	100	
O 45	Mulleiyekumbura	W. Ellawala	Field	1	2 27	120	
P 45	Menikahitiyawatta	W. Pedro Appu	Garden	0	0 9	100	
Q 45	Kalupahalakumbura	G. Andrisa and others	Field	1	2 25	120	
R 45	Niriellekumbura	P. Seribohami and others	do.	1	0 23	120	
S 45	Tunpelekumbura	Angammana Vihare	do.	1	1 8	100	
T 45	Gongalagekumbura	D. Kaluhami and others	do.	1	1 38	120	
U 45	Millagodella	Angammana Vihare and others	Chena	0	2 0	20	
U 45½	Do.	do.	do.	0	0 6	20	
V 45	Potupitiyagakumbura	A. Mudiyanse and others	Field	1	1 4	75	
W 45	Wilakumbura	Heirs of P. Mudalihami	do.	1	0 32	75	
X 45	Durayagodawatta	J. W. Maduwanwela	Rate-mahatmaya	Garden	0	0 4	100
Y 45	Pitamanageowita	W. Ranhami and others	Field	1	1 13	200	
Z 45	Totawattekanuketiyekumbura	do.	do.	2	1 16	200	
A 46	Mulleowita	do.	do.	3	3 29	200	
B 46	Kumbaloyakumbura	B. Rannaide and others	do.	1	1 30	200	
C 46	Botalegeowita	G. Peris Appu and others	do.	1	2 9	150	
D 46	Kumbaloyaliyadda	G. Rattranhami and others	do.	0	3 30	200	
E 46	Imbulgodaowita	S. K. Kirimenika	do.	1	1 33	150	
F 46	Mahabandaraowita	Estate of Ranhami, Muhandiram	do.	4	0 16	150	
G 46	Naranmulakumbura	Heirs of the late Mrs. J. P. Ellawala	do.	2	2 4	200	
H 46	Galahitiyakumbura	S. K. Kirimenika	Field.	2	2 29	200	
I 46	Uluhelaowita	W. Ellawala	do.	1	0 17	150	
J 46	Moragahaowita	S. K. Kirimenika	do.	2	1 5	150	
K 46	Witanaliyadda	Estate of Ranhami, Muhamdiram, and others	do.	0	2 20	200	
L 46	Pusseliyadda	W. Ellawala and others	do.	2	3 33	200	
M 46	Murutagahaowita	C. Gunatilleke and others	do.	2	0 33	150	
N 46	Pusseliddeassedduma	K. Mudiyanse and others.	do.	0	1 37	150	
O 46	Gamageowitakele	W. Babanchiya	do.	0	3 16	150	
P 46	Do.	D. V. Serahami and others	do.	1	0 5	120	

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
Q 46	Ganitayayeowita	G. Andrisa and others	Field	2 1 11	120
R 46	Durayayeowita	D. J. Abeyratne, Notary	do.	1 1 30	120
S 46	Vidanakumbura	P. K. Elandahami and others	do.	2 0 27	200
T 46	Kanuketiyekumbura	P. Dingirihami and others	do.	1 0 0	200
U 46	Tembilipataowita	C. Gunatilleke	do.	1 0 20	150
V 46	Siyambalagahaowita	D. K. Kaluhami and others	do.	0 3 26	150
W 46	Taniyamakanagekeleowita	E. Dingirihami	do.	0 3 0	150
X 46	Jambugahaowita	W. Ellawala	do.	5 0 4	150
Y 46	Elupmulleowita	W. Nandohami and others	do.	0 3 21	150
Z 46	Witanaowita	K. A. D. Paules	do.	0 2 17	150
A 47	Do.	do.	do.	1 1 21	150
B 47	Nirielleyekele	D. P. Gunasekera	do.	0 1 32	150
C 47	Walaowita	Estate of Andiris Baas and others	do.	0 2 31	120
D 47	Potupitiyagowita	C. Gunatilleke	do.	1 2 30	150
E 47	Gamageowitakelle	W. Babonchiya	Waste land	0 0 19	10
F 47	Bogahayatairawalleowita	Estate of Ranhami, Muhandiram, and others	Field	0 3 32	150
G 47	Patirageowita	M. Kirimenika and others	do.	0 3 23	150
H 47	Do.	M. Rankirihami	do.	0 1 20	150
I 47	Rangapulayaowita	D. P. Gunasekera and others	do.	2 0 35	150
J 47	Acharigeowita	A. Bala Naide	do.	0 3 35	150
K 47	Edandagawaowita	Estate of Ranhami Muhandiram	do.	0 1 0	150
L 47	Do.	Gamage Appuhami	do.	0 1 0	150
M 47	Annakaliyadda	P. Malhami and others	do.	2 0 9	200
N 47	Do.	do.	do.	0 0 18	200
O 47	Halgahadepeleowita	N. A. Perera	Garden	0 3 7	75
P 47	Edandagawaowita	Parusselle Unnanse	Field	2 0 21	150
Q 47	Patirageowita	G. Mudiyanse and others	do.	1 3 6	150
R 47	Walaowita	Andulagoda Unnanse	do.	2 1 15	200
S 47	Witaranaowita	Estate of Ranhami, Muhandiram, and others	do.	2 0 19	150
T 47	Dikowita	do.	do.	2 0 0	150
U 47	Migahawelleowita	Parusselle Unnanse	do.	1 1 16	150
V 47	Ganga-addarawatteowita	Peris Appuhami	do.	1 0 11	150
W 47	Ganga-addarawatteekumbura	Awadiappa Chetty	do.	0 2 30	150
X 47	Bogahaowita	Parusselle Unnanse	do.	1 3 28	150
Y 47	Bogahaowita-aturakele	do.	do.	0 1 36	150
Z 47	Witaranaowitaturakele	Ellawala Ratemahatmaya and others	do.	0 0 17	150
A 48	Halgahakumbura	W. Babanchiya	do.	0 3 32	150
B 48	Batamburegodella	Estate of Ranhami, Muhandiram, and others	do.	2 2 20	120
C 48	Kadigomuwegodella	D. P. Gunasekera	do.	0 1 9	120
D 48	Kadigomuweihalakele	do.	do.	1 2 16	120
E 48	Maddumagewatta	Estate of Ranhami, Muhandi- ram	Garden	0 2 17	100
F 48	Kapuradeniya	do.	Field	2 3 2	200
G 48	Tennewatta	D. P. Kirimenika	Garden	0 0 12	75
H 48	Diyapimmeowita.	N. A. Perera and others	Owita	0 2 0	100
I 48	Do.	Heirs of W. Stewart	do.	0 0 35	100
J 48	Do.	do.	Field	0 0 26	120
K 48	Kongaha-asseddumeowita	Estate of Ranhami, Muhandiram	do.	1 0 5	120
L 48	Dawatagahaowita	Heirs of S. Pedoris Fernando	do.	0 3 13	120
M 48	Dawatagahawatta	do.	Garden	0 3 11	100
N 48	Talagahawattebandara- assedduma	Parusselle Unnanse	Owita	0 1 35	100
O 48	Talagahawatta	J. P. Alice and others	Garden	0 0 27	200
P 48	Do.	Estate of Ranhami, Muhandiram	do.	0 1 21	200
Q 48	Talagahawattebandara- assedduma	Parusselle Unnanse and others	Owita	0 1 33	75
R 48	—	Estate of Ranhami, Muhandiram	House	0 0 4	400
S 48	—	do.	do.	0 0 4	400
T 48	—	Delkandure Banda and others	do.	0 0 2	400
U 48	Medaowita	W. W. Ellawala	Owita	1 1 6	100
V 48	Muwantennehenapatalawatta	J. Peris Appuhami	Garden	0 3 0	150
W 48	Gangeassedduma	Estate of Ranhami, Muhandiram	Field	1 3 26	200
X 48	Gangagodawichhiassedduma	Estate of Ranhami, Muhandiram, and others	do.	0 1 16	200
Y 48	Bandara-assedduma	Parusselle Unnanse	do.	1 1 5	200
Z 48	Gilimalageassedduma	K. A. Induhami, Notary	Field	0 3 21	200
A 49	Attagallakumbura	Parusselle Unnanse	Field.	4 0 15	200

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 377, P. OF S.

වර්ෂ 1901 ක්වු සැප්තැම්බ් 27 වෙනි දින කොළඹ මහසෙනෙකාරිප්ලාන්තාන්සේනේ කන්තෝරුවේදි.

සබරගමු දිසාවේ ඒජන්තලාන්තාන්සේ විසින් වෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1901 ක්වු නොවැම්බ් 19 වෙනි දිනවු අභ්‍යන්තරව පස්වරු 1 වරක් පුරු කවීමේදී වෙන්දේසිකර විකුණනව හෝ කෙරෙන්නව යෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ රන්හසුරේ පලාතේ නවදුක්කෝරලේ පිහිටාතිබෙන බිම්කැබලි 218ක්.

		සිතියම 276. ගම—බඩගෙදර.		මහත.		අක්කර
නො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අන්දම.	අ. රු. ප.	රු.	සක මිල.
X 40	ලඬබිච්ච	මල්හාමි ගම්ආරච්චිගේ බුදලේ	වත්ත	0 3 6		75
Y 40	එම	එම	බිච්ච	0 0 3		50
Z 40	එම	එම	එම	1 0 22		50
A 41	බෙලිගහවත්ත	එම	වත්ත	0 0 7		75
B 41	ලඬබිච්ච	එම	බිච්ච	0 0 15		50
B 41 1/2	ගැබුම්ගහවත්ත	ජී. රත්නරත්නාමි	වත්ත	0 0 1		100
C 41	බෝවළුවෙහිච්ච	මල්හාමි ගම්ආරච්චිගේ බුදලේ	කුඹුර	2 3 39		120
D 41	එම	එම	බිච්ච	0 0 3		30
E 41	දෙබ්බෙහමුල්ලේවත්ත	එම	වත්ත	0 0 9		50
E 41 1/2	තොටවත්ත	ටී. මතුරුහාමි සහ තවත්	එම	0 0 34		150
F 41	දෙබ්බෙහමුල්ලේවත්ත	මල්හාමි ගම්ආරච්චිගේ බුදලේ	එම	0 2 6		60
G 41	එම	එම	එම	0 0 5		60
H 41	ඒදුණකාලා පහලඅස් සැද්දම	ඩී. පී. ගුණසේකර සහ තවත්	කුඹුර	0 2 1		150
I 41	කම්පොතහාමිගේබිච්ච	සී. ගුණදීලක	බිච්ච	1 0 30		75
J 41	ඒදුණකාලාබිච්ච	ජී. සිමන් ප්‍රේරු	වත්ත	0 0 1		75
K 41	කනන්දේගෙදර මුහන් දීරමලායේ බිච්ච	සී. ගුණදීලක	එම	0 0 12		100
L 41	කම්පොතහාමිගේබිච්ච	එම	එම	0 0 13		100
M 41	කනන්දේගෙදරමුහන් දීරමලායේ බිච්ච	ඇඳ. පී. එල්ලාවල රචේමහන්මයා	එම	0 0 24		75
N 41	එම	එම	එම	0 0 10		75
O 41	කොලඹරේබිච්ච	ඩී. පී. ගුණසේකර සහ තවත්	කුඹුර	0 0 11		150
P 41	එම	එම	එම	1 3 0		150
Q 41	දිඹුල්ලිපියගේකොරවුව	මල්හාමි ගම්ආරච්චිගේ බුදලේ	එම	0 3 4		150
R 41	කොලඹරේබිච්ච	ඩී. එච්. වික්‍රමසිංහ සහ තවත්	එම	1 1 14		150
S 41	පහිරේගේබිච්ච	වනඳුරි. ඩබ්ලිව්. එල්ලාවල	එම	2 1 31		150
T 41	වලකඩබිච්ච	ඩී. පී. ගුණසේකර	එම	0 2 1		100
U 41	කම්පොතහාමිගේ අස් සැද්දමේ කුඹුර	සී. ගුණදීලක	එම	0 3 21		150
W 41	ඒදුණකාලාබිච්ච	ජී. සිමන් ප්‍රේරු	බිච්ච	0 3 26		50
X 41	මහවත්තේබිච්ච	අන්ද්‍රිස් ප්‍රේරුගේ බුදලේ සහ තවත්	එම	0 0 31		50
Y 41	එම	එම	එම	1 1 1		50
Z 41	තොටවත්තේබිච්ච	ජී. සිමන් ප්‍රේරු	කුඹුර	0 2 9		150
A 42	කනන්දේගෙදරමුහන් දීරමලායේ බිච්ච	ඇඳ. පී. එල්ලාවල රචේමහන්මයා	බිච්ච	1 1 31		50
B 42	එම	එම	වත්ත	0 0 26		100
C 42	ගමගේ බිච්ච	ඩී. පී. ගුණසේකර	එම	0 0 31		100
D 42	එම	එම	බිච්ච	0 2 36		50
E 42	බක්ඛිබිච්ච	ජී. සිමන් ප්‍රේරු සහ තවත්	එම	0 1 26		50
F 42	බක්ඛිගහබිච්ච	එම	වත්ත	0 0 24		75
G 42	වරකාතොට බිච්ච	සු. මොහොම්මාම් සහ තවත්	වත්ත	1 0 16		40
H 42	ගමගේ බිච්ච	ඩී. පුංචිඅද්දුමා සහ තවත්	කුඹුර	0 2 9		120
I 42	එම	ඩී. වි. සැරහාමි	එම	3 0 15		150
J 42	පහිරේගේ බිච්ච	රත්නාමි මුහන්දීරමගේ ලුරුමක් කාරයෝ	එම	2 0 23		150
K 42	ලඬහඅස්සැද්දමේ කුඹුර	ඩී. ලොකුහාමිගේ ලුරුමක්කාරයෝ	කුඹුර	1 1 33		200
L 42	මිදුල්ලහකකුඹුර	සු. මුදුල්ලාමි සහ තවත්	එම	1 2 20		200
M 42	බක්ඛිගහකුඹුරේ බිච්ච	ජී. සිමන් ප්‍රේරු	එම	0 2 21		200
N 42	පහලේවලබිච්ච	ටී. කේ. කිරිමැනිකේ සහ තවත්	එම	2 0 9		100
O 42	දෙබුවාගේ වත්තේබිච්ච	ඩී. පී. ගුණසේකර සහ තවත්	එම	3 1 29		150
P 42	දිඹුල්ලිපියගේ බිච්ච	වික්‍රමසිංහ	එම	1 2 35		150
Q 42	ගල්හාතගේ බිච්ච	ඒ. ඒවත්තාමි	එම	1 1 29		120
R 42	ගල්බිච්ච	ඩී. වි. සැරහාමි සහ තවත්	එම	3 2 23		100
S 42	රහඹලේබිච්ච	ඇඳ. පී. එල්ලාවල රචේමහන්මයා	එම	1 3 10		120
T 42	පහිරේගේ බිච්ච	ටී. කිරිමැනිකේ සහ තවත්	එම	2 0 9		120
U 42	බෝවළුවකාලා තොටවත්තේ බිච්ච	ඩී. පී. ගුණසේකර	එම	0 1 12		120
V 42	බෝවළුවගේ බිච්ච	අද්ද්‍රිස් ප්‍රේරු	එම	1 0 0		120
W 42	එම	එම	බිච්ච	0 1 22		30

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියත්තා.	අන්දම.	මහක. අ. ර. ප.	අක්කර ගකමරු.
X 42	බෝවම්වගාවා තොවවත් තේ බිම්ප	ඩී. පී. ගුනසේකර	කුඹුර	1 0 25	30
Y 42	වරකාතොට බිම්ප	ඩබ්ලිව්. එල්ලාවල	එම	1 3 12	30
Z 42	කුඩාබිම්ප	ඩී. ගිරිමානසේ බුදුලේ සහ තවත්	එම	1 3 6	30
A 43	රවදෙවත්ගකබිම්ප	කේ. ඒ. ඉන්දුකාමි තොතාරිස්	කුඹුර	2 2 27	150
B 43	කනකෙරියත්ගොඩැල්ල	ඇස්. කිරිමැනිකේ සහ තවත්	බිම්ප	1 0 34	50
C 43	එම	එම	කුඹුර	1 3 8	150
D 43	දියපිව්වේ බිම්ප	අදන්අප්පු	එම	1 3 9	150
E 43	දියපිව්වේවත්තේ බිම්ප	පී. අප්පුහාමි	එම	0 1 21	150
F 43	කනුකැවියේ කුඹුර	ඩී. පී. ගුණසේකර	එම	1 0 2	150
G 43	පාඵපේගොඩැල්ල	එම	එම	3 0 21	120
H 43	ගනිකායෙ බිම්ප	අන්දිරිස් ප්‍රෙරුගේ බුදුලේ	එම	0 2 19	120
I 43	කොලාන්තේ බිම්ප	ඩී. පී. ගුනසේකර සහ තවත්	එම	1 3 36	150
J 43	කුඩාබිම්ප	එම	එම	1 1 34	150
K 43	මීගහගාවාබිම්ප	එම	එම	2 3 1	200
L 43	බංඩාරබිම්ප	කංසොදු කට්ටාසියා	එම	2 1 0	200
M 43	දුරනිගලගේ ගල්බිම්ප	ඩී. පී. ගුනසේකර සහ තවත්	එම	1 0 37	150
N 43	ගල්ගොඩේවත්ත	ඒ. ජීවත්තාමි	සේන	0 1 38	20
O 43	තොවවත්තේ ගල්බිම්ප	ඩී. පී. ගුනසේකර සහ තවත්	කුඹුර	1 0 2	120
P 43	පස්දුන්කෝරලේගේබිම්ප	පී. එල්ලාමි	එම	4 1 1	200
Q 43	නිරිඇල්ලසේබිම්ප	රත්නාමිබ්‍රහ්මන්දිරමගේ උරුමක්			
		කාරයෝ	කුඹුර	0 1 30	120
R 43	ගනේගොඩගේබිම්ප	ඒ. ජීවත්තාමි	එම	1 0 6	120
S 43	පොකුපිටියෙගේබිම්ප	ඩබ්ලිව්. එල්ලාවල	එම	0 2 21	150
T 43	මකබිම්ප	ඇස්. වස්තුකාමි	එම	1 2 21	150
U 43	පේතිවිදුනෙලායෙ ඉර වල්ලේබිම්ප	ඩබ්ලිව්. එල්ලාවල	එම	0 1 36	150
V 43	එම	එම	බිම්ප	0 1 28	50
W 43	මකබිම්ප	ඇස්. වස්තුකාමි	එම	0 2 10	50
X 43	අත්කනුවේබිම්ප	ඩබ්ලිව්. රංගාමි සහ තවත් අය	එම	1 0 22	50
Y 43	එම	එම	කුඹුර	1 0 29	150
Z 43	කනකෙරියත්ගොඩැල්ල	ඇස්. කිරිමැනිකේ සහ තවත් අය	එම	0 2 16	150
A 44	උඩගකනකෙරියත්කුඹුර	එම	එම	2 2 3	200
B 44	එගොඩකවත්ත	ඇම්. ජී. එදෙරිස්කාමි	වත්ත	1 2 13	100
C 44	ගලකාවාලියද්ද	ඩබ්ලිව්. එල්ලාවල	කුඹුර	0 3 12	150
D 44	පාඵපේකුඹුර	ඩී. පී. ගුනසේකර සහ තවත් අය	එම	2 2 26	150
E 44	ගොරොත්ගහලියද්ද	පු. සිරිවර්ධනකාමි සහ තවත් අය	එම	0 1 37	150
F 44	එම	ඩී. පී. ගුනසේකර සහ තවත් අය	එම	1 0 5	150
F 44½	එම	අන්දිරිස් ප්‍රෙරුගේ බුදුලේ	එම	0 0 9	150
G 44	ගල්ගොඩැල්ලේකුඹුර	පු. බුදුලියාමි සහ තවත් අය	එම	1 0 2	150
H 44	ගොරොත්ගහගාවාබිම්ප	අන්දිරිස් ප්‍රෙරුගේ බුදුලේ	එම	2 1 25	150
H 44½	එම	එම	වත්ත	0 0 6	100
I 44	ගලපිටියාකුඹුර	ඩබ්ලිව්. ස්ටුවාට්ගේ බුදුලේ	කුඹුර	1 1 9	200
J 44	ගෙදරකුඹුර	ඒ. අන්දිරිස් සහ තවත් අය	එම	1 2 12	200
K 44	ගෙදරබිම්ප	එම	බිම්ප	0 1 19	75
L 44	එම	එම	එම	0 0 38	75
M 44	එම	එම	එම	0 0 32	75
N 44	පොල්වත්තේකුඹුර	අංගම්මනපිහාරේ	කුඹුර	0 0 26	150
O 44	බටඅත්තේලියද්ද	ඩී. බුදියන්සේ	එම	0 0 24	150
P 44	ගල්බැමිමේ ඉහල අස් සැද්දම	බී. ඒ. අප්පුහාමි සහ තවත් අය	එම	0 2 14	150
Q 44	ගල්බැමිමේ පහල අස් සැද්දම	ඩී. පී. ගුණසේකර	එම	0 2 16	150
Q 44½	එම	එම	එම	0 0 1	150
Q 44½	එම	එම	එම	0 0 2	150
R 44	පොකුපිටියාසේබිම්ප	ඩබ්ලිව්. රංගාමි සහ තවත් අය	එම	1 0 9	200
S 44	පුවක්බිම්ප	ඩී. පුංචිඅප්පු සහ තවත් අය	කුඹුර	2 0 16	150
T 44	පිල්ලකාවාඅස්සැද්දම	ඩී. සැරගාමි සහ තවත් අය	බිම්ප	0 2 3	100
U 44	කනකෙරියත්ගොඩැල්ල	ඇස්. කිරිමැනිකේ සහ තවත් අය	එම	0 0 29	100
V 44	කනුකැවියේගොඩැල්ල	ඩී. බස්නියන්	එම	0 0 38	40
W 44	බෝතලේගේ වත්ත	ඩබ්ලිව්. ඩබ්ලිව්. එල්ලාවල	වත්ත	0 2 11	100
X 44	එම	එම	එම	1 0 0	100
Y 44	කනකෙරියත්ගොඩැල්ල	ඇස්. කිරිමැනිකේ සහ තවත්	සේන	1 0 31	20
Z 44	පහලකනකෙරියත් කුඹුර	ඩී. ඒ. අප්පුහාමි සහ තවත්	කුඹුර	3 1 11	200
A 45	ලීන්තොට කුඹුර	ඇස්. කේ. කිරිමැනිකේ සහ තවත්	එම	0 2 34	200
B 45	ලීන්තොටගොඩ	එම	සේන	0 3 3	30
C 45	දෙල්ගහගොඩේ ඇත්තත් තේ සේන	ඇස්. පී. එල්ලාවල රබේමහත්මයා වත්ත			
D 45	පිත්තාමිගේ සේන	ඇස්. කේ. කිරිමැනිකේ	එම	0 2 27	50
				1 2 28	60

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අන්දම.	මහත.		අක්කර
				අ.	රු. ප.	රු.
E 45	විනානලියද්දේ වත්ත	ඇෆ්. ටී. එල්ලාවල රවේමහත්මයා	හේන	0	3 26	100
F 45	අප්පුමදුනෙලායේ වත්ත	ඩබ්ලිව්. ඩී. කන්දෙහාමි සහ තවත්	එම	0	0 36	75
G 45	සෙව්වන්දියා වත්ත	ඇම්. කිරිමැනිකේ සහ තවත්	එම	0	0 22	50
H 45	පුස්සැල්ලියද්දේ වත්ත	කේ. මුදියන්සේ සහ තවත්	එම	1	1 24	100
I 45	රුබකවෙලලියද්ද	ඩී. ඩී. සැරතාමි සහ තවත්	බිච්ච	0	0 21	25
J 45	ගරුතාමිගේවත්ත	පී. මල්ලාමි	වත්ත	0	3 30	120
K 45	රුබකලවෙලලියද්ද	ඩී. ඩී. සැරතාමි සහ තවත්	—	0	2 15	100
L 45	එම	එම	කුඹුර	1	1 39	200
M 45	පහලවෙලලියද්ද	ඇම්. රත්කිරිගාමි සහ තවත්	එම	1	1 6	150
N 45	මැනිකාකිරිවත්ත	ඩබ්ලිව්. ජේදුරුඅප්පු	වත්ත	0	1 8	100
O 45	මුල්ලොයායේකුඹුර	ඩබ්ලිව්. එල්ලාවල	කුඹුර	1	2 27	120
P 45	මැනිකාකිරිවත්ත	ඩබ්ලිව්. ජේදුරුඅප්පු	වත්ත	0	0 9	100
Q 45	කඵපහලකුඹුර	ඒ. අන්දිසා සහ තවත්	කුඹුර	1	2 25	120
R 45	නිරිඇල්ලේකුඹුර	පී. සිරිබොහාමි සහ තවත්	එම	1	0 23	120
S 45	ගුන්දැල්ලේකුඹුර	අංගම්මන විහාරේ	එම	1	1 8	100
T 45	ගොත්ගලගේකුඹුර	ඩී. කඵතාමි සහ තවත්	එම	1	1 38	120
U 45	මුල්ලොයාඩැල්ල	අංගම්මන විහාරේ සහ තවත්	හේන	0	2 0	20
U 45½	එම	එම	එම	0	0 6	20
V 45	පොතුපිටියායේකුඹුර	ඒ. මුදියන්සේ සහ තවත්	කුඹුර	1	1 4	75
W 45	විලේකුඹුර	පී. මුදලියාමිගේ උරුමක්කාරයෝ	එම	1	0 32	75
X 45	දුරයාගොඩවත්ත	ජේ. ඩබ්ලිව්. මඩුවන්වල රවේ	වත්ත	0	0 4	100
Y 45	පිට්ටනගේ බිච්ච	ඩබ්ලිව්. රංගාමි සහ තවත්	කුඹුර	1	1 13	200
Z 45	තොටවත්තේ කනුකැටි	එම	එම	2	1 16	200
A 46	මුල්ලේ බිච්ච	එම	එම	3	3 29	200
B 46	කුඹුල්ලේකුඹුර	ඩී. රත්නසිද්දේ සහ තවත්	එම	1	1 30	200
C 46	බෝගලේගේබිච්ච	ඒ. පිරිස්අප්පු සහ තවත්	එම	1	2 9	150
D 46	කුඹුල්ලේලියද්ද	ඒ. රත්තරංගාමි සහ තවත්	එම	0	3 30	200
E 46	ඉඹුල්ලොඩබ්ලිව්	ඇස්. කේ. කිරිමැනිකේ	එම	1	1 33	150
F 46	මහබිකේචාරබිච්ච	රංගාමි මුහම්දිරමේගේ බුදලේ	කුඹුර	4	0 16	150
G 46	නාරත්මුල්ලේකුඹුර	ජේ. පී. එල්ලාවල කුමාරිහාමිගේ	එම	2	2 4	200
H 46	ගලකිරිසේකුඹුර	උරුමක්කාරයෝ	එම	2	2 29	200
I 46	රුබකලබිච්ච	ඇස්. කේ. කිරිමැනිකේ	එම	2	2 29	200
J 46	මොරගහබිච්ච	ඩබ්ලිව්. එල්ලාවල	එම	1	0 17	150
K 46	විනානලියාද්ද	ඇස්. කේ. කිරිමැනිකේ	එම	2	1 5	150
L 46	පුස්සැල්ලියද	රංගාමි මුහම්දිරමේගේ බුදලේ සහ	එම	0	2 20	200
M 46	මුරුතගහබිච්ච	තවත්අංශ	එම	2	3 33	200
N 46	පුස්සැල්ලියද්දේඅස්සැද්දුම	ඩබ්ලිව්. එල්ලාවල සහ තවත්අංශ	එම	2	3 33	200
O 46	ගමගේබිච්චේකැල්ල	සී. ගුණතිලක සහ තවත්අංශ	එම	2	0 33	150
P 46	එම	කේ. මුදියන්සේ සහ තවත්අංශ	එම	0	1 37	150
Q 46	ගනිතයාගේබිච්ච	ඩබ්ලිව්. බබන්විතා	එම	0	3 16	150
R 46	දුරයාගේබිච්ච	ඩී. ඩී. සැරතාමි සහ තවත්අංශ	එම	1	0 5	120
S 46	විදුනාකුඹුර	ඒ. අන්දිසා සහ තවත්අංශ	එම	2	1 11	120
T 46	කනුකැටිගේකුඹුර	ඩී. ජේ. අබ්බරත්න ගොකාරිස්	එම	1	1 30	120
U 46	කැබ්ලිපානබිච්ච	පී. කේ. එලදගාමි සහ තවත්අංශ	එම	2	0 27	200
V 46	සියම්ලාගහබිච්ච	පී. හිත්තිරිගාමි සහ තවත්අංශ	එම	1	0 0	200
W 46	කතිගෙමකගේකැල්ලේ	සී. ගුණතිලක	එම	1	0 20	150
X 46	බිච්ච	ඩී. කේ. කඵතාමි සහ තවත්අංශ	එම	0	3 26	150
Y 46	ජම්බුගහබිච්ච	ඒ. හිත්තිරිගාමි	එම	0	3 0	150
Z 46	ඉඵක්මුල්ලේබිච්ච	ඩබ්ලිව්. එල්ලාවල	එම	5	0 4	150
A 47	විනානබිච්ච	ඩබ්ලිව්. කන්දෙහාමි සහ තවත්අංශ	එම	0	3 21	150
B 47	එම	කේ. ඒ. ඩී. පවුලිස්	එම	0	2 17	150
C 47	නිරිඇල්ලායේකැල්ල	එම	එම	1	1 21	150
D 47	වලබිච්ච	ඩී. පී. ගුණසේකර	එම	0	1 32	150
E 47	පොතුපිටියාගේබිච්ච	අන්දිරිස්සාගේ බුදලේ සහ තවත්	එම	0	2 31	120
F 47	ගමගේබිච්චේකැල්ල	සී. ගුණතිලක	කුඹුර	1	2 30	150
G 47	බෝගහසවඉරවල්ලේ	ඩබ්ලිව්. බබන්විතා	මුඩුබිම	0	0 19	10
H 47	එම	රංගාමි මුහම්දිරමේගේබුදලේ සහ	කුඹුර	0	3 32	150
I 47	එම	තවත්	එම	0	3 23	150
J 47	එම	ඇම්. කිරිමැනිකේ සහ තවත්අංශ	එම	0	3 23	150
K 47	එම	ඇම්. රංකිරිගාමි	එම	0	1 20	150
L 47	එම	ඩී. පී. ගුණසේකර සහ තවත්අංශ	එම	2	0 35	150
M 47	එම	ඒ. බාලනසිද්දේ	එම	0	3 35	150
N 47	එම	රංගාමි මුහම්දිරමේගේ බුදලේ	එම	0	1 0	150
		ගමගේ අප්පුගාමි	එම	0	1 0	150
		පී. මල්ලාමි සහ තවත්අංශ	එම	2	0 9	200
		එම	එම	0	0 18	200

නො.	ඉඩමේ නම.	අයිතිකම් කීයන්හා.	අත්දම.	මහක.		අක්කර සහ මිල.
				අ. රු. ප.	රු.	
O 47	හල්ගහදොලේඕව	ඇන්. ඒ. ප්‍රෙරු	වත්ත	0	3	75
P 47	ඒදන්ඩගාමා ඕව	පරුස්සාලේලේ උත්තාන්සේ	කුඹුර	2	0	21
Q 47	පතිරෙගෙඕව	ඒ. මුදිගන්සේ සහ තවත්	එම	1	3	6
R 47	වලඕව	අඳුලෙගොඩඋත්තාන්සේ	එම	2	1	15
S 47	විහාරකඕව	රංහාමි මුහන්දිරමේගේ බුදුලේ සහ තවත්	එම	2	0	19
T 47	දික්ඕව	එම	එම	2	0	0
U 47	මිහකවැල්ලේ ඕව	පරුස්සාලේලේ උත්තාන්සේ	එම	1	1	16
V 47	ගහඅද්දරවත්තේ ඕව	පිරිස්අප්පුහාමි	එම	1	0	11
W 47	ගහඅද්දරවත්තේ කුඹුර	අමඹිඅප්පසෙව්ව	එම	0	2	30
X 47	බෝගහඕව	පරුස්සාලේලේ උත්තාන්සේ	එම	1	3	28
Y 47	බෝගහඕවට අතුර					
Z 47	කැල්ල විහාරකඕවට අතුර	එම	එම	0	1	36
A 47	කැල්ල	එල්ලාවල රවේමහන්මසා සහ තවත්	එම	0	0	17
B 48	හල්ගහකුඹුර	බිඹිලිව. බිඹිලිව.	එම	0	3	32
B 48	බිහඹුරේගොඩැල්ල	රංහාමි මුහන්දිරමේගේ බුදුලේ සහ තවත්	එම	2	2	20
C 48	කහිගොවුටේ ගොඩැල්ල	ඩී. පී. ගුණසේකර	එම	0	1	9
D 48	කහිගොවුටේ ඉහලකැල්ල	එම	එම	1	2	16
E 48	මද්දුමාගේ වත්ත	රංහාමි මුහන්දිරමේගේ බුදුලේ	වත්ත	0	2	17
F 48	කපුරදෙනික	එම	කුඹුර	2	3	2
G 48	කැත්තේවත්ත	ඩී. පී. කිරිමැනිකේ	වත්ත	0	0	12
H 48	දිගපිම්මේ ඕව	ඇල්. ඒ. ප්‍රෙරු සහ තවත්	ඕව	0	2	0
I 48	එම	බිඹිලිව. විවොච්චේ උරුමක් කාරගේ	එම	0	0	35
J 48	එම	එම	කුඹුර	0	0	26
K 48	කෝත්තහඳස්සැද්දුමේ ඕව	රංහාමි මුහන්දිරමේගේ බුදුලේ	එම	1	0	5
L 48	දව්වගහඕව	ඇස්. පෙරේරාස් ප්‍රධාන්දුගේ උරුමක් කාරගේ	එම	0	3	13
M 48	දව්වගහවත්ත	එම	වත්ත	0	3	11
N 48	කලගහවත්තේබන්ඩාර අස්සැද්දුම	පරුස්සාලේලේ උත්තාන්සේ	ඕව	0	1	35
O 48	කලගහවත්ත	ජේ. පී. ඇලිස් සහ තවත්	වත්ත	0	0	27
P 48	එම	රංහාමි මුහන්දිරමේගේ බුදුලේ	එම	0	1	21
Q 48	කලගහවත්තේබන්ඩාර අස්සැද්දුම	පරුස්සාලේලේ උත්තාන්සේ සහ තවත්	ඕව	0	1	33
R 48	—	රංහාමි මුහන්දිරමේගේ බුදුලේ	ගේ	0	0	4
S 48	—	එම	එම	0	0	4
T 48	—	දුල්කඳුරේ බන්ඩා සහ තවත්	එම	0	0	2
U 48	මැදඕව	බිඹිලිව. බිඹිලිව. එල්ලාවල	ඕව	1	1	6
V 48	මුවත්තැත්තේසේනේ පහලවත්ත	පිරිස්අප්පුහාමි	වත්ත	0	3	0
W 48	ගගේඅස්සැද්දුම	රංහාමි මුහන්දිරමේගේ බුදුලේ	කුඹුර	1	3	26
X 48	ගගගොඩවෙච්චි අස්සැද්දුම	එම සහ තවත්	එම	0	1	16
Y 48	බන්ඩාරඅස්සැද්දුම	පරුස්සාලේලේ උත්තාන්සේ	එම	1	1	5
Z 48	ගීනිමලේගේ අස්සැද්දුම	කේ. ඒ. ඉන්ද්‍රහාමි නොනාරිස්	කුඹුර	0	3	21
A 49	අතහල්ලේකුඹුර	පරුස්සාලේලේ උත්තාන්සේ	එම	4	0	15

මෙම ඉඩම්වලට අයිතිවාසිකම් කීබෙන අය සියළු මස්සු හෝ වෙන ලියකියමන් ඇතුළු විකුණුම් දිනේදී එජන්තලන්තාන්සේ ඉදිරිපිට පෙනීසිටින හැටිකව මෙයින් දැනගත යුතුයි.

මේ ඉඩම් ගැණ වැඩිදුර කාරණා මිනිස්සුරු දොපාර්ත මේන්තුවේ ප්‍රධානතුමාගෙන්ද, විකිනීමේ කොන් දේසි සම්බන්ධ කාරණා සබරගමු දිසාවේ එජන්තලන්තාන්සේගෙන්ද දැනගතව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වකන්සේගේ ආඥාව ලෙස,
බිඹිලිපු. ටී. චේලර්,
වැඩබලන මහසෙකපාරිස් මමිහ.

LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for the bund of Siyambalagastenna Uda-ela, to wit:—

Preliminary plan 4,935. Village—Motamure.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
A 818	Kaluwage Bogahamulla-aswedduma	Paddy field, said to have been uncultivated for 18 months; contains a few jak, cocoanut, and arecanut trees	M. Kaluwa	1 2 19

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at Kandy Kacheheri on November 2, 1901, at 2 o'clock P.M., and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kacheheri,
October 4, 1901.

H. WACE,
Government Agent.

වි 1876 ක්වු අවු 4,935 දේ තොමුවර 3 වේ ආඥාපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, ඒ නමි:—සියම්ලාගස්තැන්නේ උඩඇලේ චේලට ගැණීම පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "වි 1876 දේ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ" හවෙනි කාණ්ඩේ කරතිවෙන පංගාර්තුල ප්‍රකාරයට කාරක මන්ත්‍රිසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානත්වයෙන් නිසිආකාරයට අණලාභි තිබේ, ඒ ඉඩම නමි:—

සිතියම 4,935. ගම—මෝටාමුරේ.

නො.	ඉඩමේ නම.	අත්දම.	අයිතිකම කියවියා.	මහත. අ. රු. ප.
A 818	කඵවගේබෝගහමුල අස්වැද්දම	දකආවමාසේකින් වැඩකලේ හැත කිහිප කුඹුර, කොස්, පොල්, පුවක්ගස් කිහිපයක් එහි තිබේ	ඇම්. කඵවා	1 2 19

එබැවින් ඉඩම අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනතාව දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ බිහිකර තිබෙන හැටියට මෙයින් දැනුම් දෙමි.

ඉහත කී ඉඩමට අයිතිවාසිකම් ඇත්තාවූ සැමදෙනම තමන්ගේ නොගොස් තමන් වෙනුවට ක්‍රියාකරණ අංශ වූ 1901 ක්වු නොවැම්බර් මස 2 වෙනි දින පස්වරු දෙකේ කැනියමට මහනුවර කවිවේරියේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොයිඅන්දමේ අයිතිවාසිකම්ද කියා කියා සිටින්නට බිහිවූ සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් ඊට ඇත්තාවූ තමන්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටින්නට බිහිවූ මෙයින් දැනග යුතුයි.

වෂි 1901 ක්වු මක්කෝමු මස 4 වෙනි දින මහනුවර කවිවේරියේදී.

එම්. චේස්,
ආණ්ඩුවේ ඒජන්ත මහත.

1876 ම (බ්‍ර) - ක්වු 3 ම මුලකසේප්පාදක කිසිතු 7 ම පිරිවින පිරකාරම ස්‍රියමපනකසුදෙන්නෙ උදෙසා ආණ්ඩු මුහුණතකින් කැඩුණු ආණ්ඩු පතිරාභිකෂේතවෙකු වෙණදියතාන පිඤ්ඤාසංසොලපාදම කාණිය, අමාත්‍යවරු:—

පිරාමපාදක මුලකසම 4,935. මුහුණත—මොලාමුරේ.

මුහුණත.	කාණියින මුහුණත.	විවාරය.	උරුමකරුගේ නම.	වි. රු. ප.
A 818	කණුවාකේපොකකාමුල අස්වෙත මුහුණත	18 මාසකලාකසේ සේපකපන ප්‍රපාදක වයල මෙහෙයු, පලා මෙහෙයු මුහුණත සිල මුහුණත	ම. කණුවා	1 2 19

එම මුහුණතකලාකසේපකපන මුහුණත 1876 ම (බ්‍ර) - ක්වු 3 ම මුලකසේප්පාදක කිසිතු 7 ම පිරිවින පිරකාරම ස්‍රියමපනකසුදෙන්නෙ උදෙසා ආණ්ඩු මුහුණතකින් කැඩුණු ආණ්ඩු පතිරාභිකෂේතවෙකු වෙණදියතාන පිඤ්ඤාසංසොලපාදම කාණිය, අමාත්‍යවරු:—

මෙහි මුහුණතකලාකසේපකපන මුහුණත 1876 ම (බ්‍ර) - ක්වු 3 ම මුලකසේප්පාදක කිසිතු 7 ම පිරිවින පිරකාරම ස්‍රියමපනකසුදෙන්නෙ උදෙසා ආණ්ඩු මුහුණතකින් කැඩුණු ආණ්ඩු පතිරාභිකෂේතවෙකු වෙණදියතාන පිඤ්ඤාසංසොලපාදම කාණිය, අමාත්‍යවරු:—

මුහුණත කසේපක,
1901 ම (බ්‍ර) මුහුණත 4 ම ම.

ම. චේස්,
ආණ්ඩුවේ ඒජන්ත මහත.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for constructing houses for the Railway Staff at Hatton, to wit :—

Preliminary plan 5,041. Village—Town of Hatton.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
P 833	Hatton estate	Tea	Proprietors of Hatton estate	0 2 19

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at Kandy Kachcheri on November 2, 1901, at 2 o'clock P.M., and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri,
October 3, 1901.

H. WACE,
Government Agent.

විෂි 1876 ක්ව අවුරුද්දේ කොමර් 3 වේ අඤ්චනයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට අඤ්චනයේ කටයුත්තකට, එනම්:— හැටන් එස්ටේට් දුම්රිය දෙපාර්තමේන්තුවේ නතුරුවලට පත්වී සිටින අයවන්තයන්ට ගෙවල් සාදන පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "විෂි 1876 වේ ඉඩම් ලබාගැනීමේ අඤ්චනයේ" හවෙති කාණ්ඩයේ කරනිවන පාරාධිපති ප්‍රකාරයට කාරකමන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානවහන්සේගෙන් නිසිප්‍රකාරයට අඤ්චනයේ, එ ඉඩමකට :—

සිතියම 5,041. ගම්—හැටන්තරයේ.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම් නිසන්තා.	මහත. අ. රු. ප.
P 833	හැටන්වත්ත	හත්	හැටන්වත්ත අයිතිකාරයා	0 2 19

එවැනි ඉඩම අයිතිකර ගැනීමට අඤ්චනයේ කල්පනාව තිබෙන බව පොදුජනසාධ දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකාරයින්ට හැටන්ට මෙහි දැනුම්දෙමි.

ඉහතකී ඉඩමට අයිතිවාසිකම් ඇත්නම් සෑමදෙනම තමන්ට නොහොත් තමන් වෙනුවට ක්‍රියාකරණ අය විෂි 1901 ක්ව නොවැරදිව මස 2 වෙනි දින පස්වරු 2 වන කැනියමට මහනුවර කම්බේරියේදී මා ඉදිරිපිටට පැමිණ එ කොසිඳුන් දමේ අයිතිවාසි කම්ද කියා කියා සිටිනට ඕනෑවා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් ඊට ඇත්නම් ආදායම් අයිතිකම් ධාරාධිපති කියාසිටිනට ඕනෑවට මෙහි දැනගත යුතුයි.

විෂි 1901 ක්ව ඔක්තෝබර් මස 5 වෙනි දින මහනුවර කම්බේරියේදී.

එච්. චේස්,
අඤ්චනයේ එජන්ත වමස.

1876 ම් (බ්‍ර) - තු 3 ම ඉලකසේසඳුප්පුපු 7 ම පිරිවින පිරකාරය ක්‍රමවත් පුකරතරාණුව උත්ති ජෙයාත්තා වැටුප්පු වේලිසනෙද්දි තුරු ආණ්ඩු පතිරාභ්‍යවේසය ජෙයාණ්ඩුපුපුපු පිණිස සාදන පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "විෂි 1876 වේ ඉඩම් ලබාගැනීමේ අඤ්චනයේ" හවෙති කාණ්ඩයේ කරනිවන පාරාධිපති ප්‍රකාරයට කාරකමන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානවහන්සේගෙන් නිසිප්‍රකාරයට අඤ්චනයේ, එ ඉඩමකට :—

පිරිවින පුපුපු ඉලකසම 5,041. ශ්‍රීසිංහ—ක්‍රමවත් පුපුපු.

තුණම.	කාණ්ඩයේ නම.	වේලය.	උරුමකරුගේ නම.	විෂාලය. අ. රු. ප.
P 833	ක්‍රමවත් පුපුපු	තු	ක්‍රමවත් පුපුපු ආදායම්කරු	0 2 19

ඉඩමට අයිතිකර ගැනීමට අඤ්චනයේ කල්පනාව තිබෙන බව පොදුජනසාධ දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකාරයින්ට හැටන්ට මෙහි දැනුම්දෙමි.

ඉහතකී ඉඩමට අයිතිවාසිකම් ඇත්නම් සෑමදෙනම තමන්ට නොහොත් තමන් වෙනුවට ක්‍රියාකරණ අය විෂි 1901 ක්ව නොවැරදිව මස 2 වෙනි දින පස්වරු 2 වන කැනියමට මහනුවර කම්බේරියේදී මා ඉදිරිපිටට පැමිණ එ කොසිඳුන් දමේ අයිතිවාසි කම්ද කියා කියා සිටිනට ඕනෑවා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණනක් ඊට ඇත්නම් ආදායම් අයිතිකම් ධාරාධිපති කියාසිටිනට ඕනෑවට මෙහි දැනගත යුතුයි.

ක්‍රමවත් පුපුපු ඉලකසම 5,041. ශ්‍රීසිංහ—ක්‍රමවත් පුපුපු.

ච්. චේස්,
අඤ්චනයේ එජන්ත වමස.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for erecting overseer's quarters at the 25th milepost on the Teldeniya-Rangalla road, to wit :—

Preliminary plan 5,044. Village—Teldeniya.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
R 833	Duckwari estate	Tea	Mr. Spence	0 0 36
S 833	Do.	do.	do.	0 0 2

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Kandy Kachcheri on November 2, 1901, at 2 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Kandy Kachcheri,
October 4, 1901.

H. WACE,
Government Agent.

NOTICE is hereby given that on Wednesday, October 30, 1901, at 1 P.M., will be put up for re-sale at the Kandy Kachcheri, at the risk of the original purchasers, the under-mentioned Toll Rents of the Central Province from November 1 to December 31, 1901, the original purchasers of which may have failed on or before that date to pay the instalment for the month of September, 1901.

The purchasers at the re-sale will be required to deposit one month's purchase amount on the day of sale.

Further conditions will be read and explained on the day of sale.

Description of Rents.

- 1. Gampola bridge toll.
2. Pupuesssa road toll.
3. Kadawala road toll.
4. Nalanda bridge toll.
5. Aluwihare and Weragama tolls.
6. Pannaloya bridge toll.
7. Balakaduwa road toll.
8. Gampola and Kadugannawa road tolls.
9. Gondennawa toll.
10. Bambarakelle Kodigaha toll.
11. Weragantota toll.
12. Ramboda and Tawalantenna.
13. Bowwagama bridge.
14. Peradeniya bridge and Iriyagama road toll.
15. Talatu-oya bridge and Gonawatta ferry.
16. Kaluda-ela Perabahutenna.
17. Katugastota.
18. Dambulla and Galewela tolls.

Kandy Kachcheri, October 9, 1901.

R. FESTING, for Government Agent.

මෙහි පහත සඳහන්වන මධ්‍යම දිසාවේ නොවුපල් පාලම් රේන්දවලට, වම් 1901 ක්වු සැප්තැම්බු මාසට වාරගණනේ ගෙවියයුතු මුදල් වම් 1901 ක්වු ඔක්තෝබර් මස 30 වෙනි දින දෙවන දිනට මත්තෙන් ප්‍රථම ගැණුම්කාරයෝ විසින් ගෙවන්නට නොගෙදුනේ නම්, නැවත විකිණීමෙන් වෙන්ව ගෙදෙන්නාවූ යම් අලාභයකට ඔවුන් වගකිවට යටත්කර, වම් 1901 ක්වු නොවැම්බු මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා එවැනි රේන්ද, ඉහතකී ඔක්තෝබර් මස 30 වෙනි බදාදා පස්වරු 1ට මහනුවර කවිචේරියේදී නැවත විකුණනට ගෙදෙන වග මෙහි දැනුම්දෙමි.

නැවත විකිණීමේදී ඉල්ලාත්තා අගවළුන් විසින් එසේ ඉල්ලාගන්නාලද ගණනෙන් එකමාසෙක මුදල විකුණු දවසේදී මුදලෙන් බැඳවබන්ට ඕනෑම.

වැඩිදුර කොන්දේසි විකුණන දවසේදී කියවා තේරුම්කර දෙනුලැබේ.

විකිණීමට තිබෙන රේන්ද නම්:

- 1. ගම්පල පාලම් රේන්දය.
2. පුපුරුසේ පාරේ රේන්දය.
3. කඩවල පාරේ රේන්දය.
4. නාලන්දේ පාලම් රේන්දය.
5. අළුවිහාරේ සහ මේරගම රේන්දය.
6. පන්නල්ලියේ පාලම් රේන්දය.
7. බලකඩුවේ පාරේ රේන්දය.
8. ගම්පල සහ කඩුගන්නාවේ පාරේ රේන්දය.
9. ගොන්දෙන්නාවේ රේන්දය.
10. බමරකැලේ කොඩිගහරේන්දය.
11. මේරගන්නාවේ රේන්දය.
12. රංබඩ සහ තවලුන්නාන්තේ රේන්දය.
13. බම්බාගම පාලම් රේන්දය.
14. ජේරදෙනියේ පාලම් සහ ඊරියගම පාරේ රේන්දය.
15. නලාකුමය සහ ගොන්නාවන්තේ රේන්දය.
16. කඵදාලු පෙරබහුන්න.
17. කඩුගන්නාව.
18. දඹුල්ල සහ ගල්වල රේන්දය.

ආර්. පැස්ටින්, ආණ්ඩුවේ ඒජන්තවරුන්ගේ වෙනුවට.

වම් 1901 ක්වු ඔක්තෝබර් මස 9 වෙනි දින මහනුවර කවිචේරියේදී.

NOTICE is hereby given that the following Toll Rent of the Puttalam District for the year ending December 31, 1902, will be sold by public auction at the Puttalam Kachcheri on Saturday, October 19, 1901, at 1 P.M.

The purchaser will be required to deposit 10 per cent. in cash on the purchase amount on the day of sale and complete the necessary securities within thirty days of the receipt by him of His Excellency the Governor's acceptance of his offer.

Ferry.—Etalai.

Kurunegala Kachcheri, September 28, 1901. C. A. MURRAY, Government Agent.

වම් 1902 ක්වු දෙසැම්බු මස 31 වෙනි දින අවසානවෙන් නාවු අධිරාජ්‍යේ මෙහි පහත සඳහන්වන පුත්තලම් දිස්ත්‍රික්කවල නොවුපල් රේන්දේ වම් 1901 ක්වු ඔක්තෝබර් මස 19 වෙනි දින සෙනසුරුදා 1ට පුත්තලම් කවිචේරියේදී ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණනබව මෙහි දැනුම්දෙනු ඇත. ගැණුම්කාරයා විසින් රේන්දය ගත් දිනේදීම රේන්දය ගත් මුදලෙන් සියයට දහය බැගින් මුදල් අත්පිට බද්දක්කට ඕනෑමා පමනකුත් නොව ඔහුගේ ඉල්ලීම ගරුකර ආණ්ඩුකාර උග්‍රමානන්වනසේ බාරගෙන විකුණුම්කාරයාට දැනුම්දුන් දිනේ සිට මාසයක් ඇතුලතදී ඕනෑකරනකාට අප සම්පූර්ණකරන්නටත් ඕනෑම.

නොවුපල් රේන්ද.

එතැනේ.

සී. ඒ. මරේ, ආණ්ඩුවේ ඒජන්ත.

වම් 1901 ක්වු සැප්තැම්බු මස 28 වෙනි දින කුරුමාගල කවිචේරියේදී.

இதன் கீழ் கண்டிருக்கிற புத்தளம் டிஸ்ட்ரிக்டின் 1902 ம் ஆண்டு மார்ச்சுமாதம் 31 ன் தேதி முடிவாகும் வருட ஆயக் குத்தகையை 1901 ம் ஆண்டு ஐப்பசிமாதம் 19 ன் திகதி சனிக்கிழமை பின்னேரம் 1 மணிக்குப் புத்தளம் கச்சேரியில் பிரசுத்த வலத்திற்குறி விற்கப் படும்.

கொள்வனவுகாரன் தான் கொண்ட கொள்வியின் பத்திலொரு பங்கு ரொக்கம் விற்பனவுத் தேதியன்று கட்டி கொள்வனவுகாரனின் கேள்வியை மகோத்தமக தேசாதிபதியவர்கள் ஏற்றுக்கொண்ட நாள் துவங்கி முப்பது நாட்களுக்கிடையில் தேள்வையான பிணைகொடுத்தும் முடித்துக்கொள்ளவேண்டியது.

தூறைக்குத்தலை—ஏத்தலை.

சீ. ஏ. மறே, அரசாட்சி ஏசண்டி.

குருணாகல் கச்சேரி, 1901 ம் (ஸ்) புரட்டாசிமீ 28 ன் உ.

NOTICE is hereby given that the licenses to retail opium from January 1 to December 31, 1902, at each of the under-mentioned places in the Colombo, Kalutara, and Negombo Districts, will be sold by public auction on Thursday, October 17, 1901, at 2 P.M., at the Colombo Kachcheri, in terms of section 8 of Ordinance No. 5 of 1899, under the following conditions :-

Colombo District.

- 1. Moratuwa | 4. Ambatalenpahala
2. Mampe | 5. Hanwella
3. Ratmalana

Kalutara District.

- 6. Panadure | 7. Horana

Negombo District.

- 8. Kochchikada | 9. Siduwa

CONDITIONS.

- 1. No opium shall be sold between the hours of 8 at night and 6 in the morning.
2. The quantity to be sold at any one time to any individual, except to a licensed retail vendor, shall not exceed 180 grains.

- 3. Opium shall not be consumed on the premises.
- 4. Opium offered for sale shall not be adulterated or deteriorated in any way.
- 5. Opium shall not be sold to any individual apparently under the age of 15 years.
- 6. Wearing apparel or other goods shall not be received in barter for opium.
- 7. Daily accounts shall be kept in a form to be prescribed by the Government Agent of the quantities of opium received, sold, and remaining on hand at the end of each day.
- 8. That the licensee shall cause to be painted and affixed in some conspicuous part of his shop a board with his name, the number of the shop, and the words "Licensed to Sell Opium by Retail."
- 9. That no person other than the licensee shall sell or expose for sale any opium under his license either as agent or servant of such licensee, unless the name of such agent or servant be registered in the Colombo Kachcheri with the sanction of the Government Agent.
- 10. That the place licensed shall be restricted to the sale of opium and cigars only, and shall be closed at 8 P.M.

F. R. ELLIS,
Government Agent.

The Kachcheri,
Colombo, October 7, 1901.

විෂි 1899යේ නොම්බර 5 දරණ ආඥාපනතේ 8 වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන ප්‍රකාර යට වෂි 1902 ක්වූ ජනවාරි මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා මෙහි පහත සඳහන්වෙන එක එක ස්ථානයේ අඛිත් විකිනීමට අවසරය ප්‍රසිද්ධ වෙන්දේසියේ කොලඹ කවිචේරියේදී වෂි 1901 ක්වූ ඔක්තෝබර් මස 17 වෙනි බ්‍රහස්පතින්දා දවල් 2කේ කනිසමට මෙහි පහත සඳහන්වෙන කොන්දේසිපිට විකුනවට යෙදේ.

ස්ථානය.

කොලඹ දිස්ත්‍රික්කයේ.

- | | |
|-------------|----------------|
| 1. මොරටුව. | 4. අඹතලෙන්පහල. |
| 2. මාමපේ. | 5. හන්වැල්ල. |
| 3. රත්මලාන. | |

කළුතර දිස්ත්‍රික්කයේ.

- | | |
|-------------|----------|
| 6. පානදුරේ. | 7. හොරන. |
|-------------|----------|

මහලු දිස්ත්‍රික්කයේ.

- | | |
|---------------|-----------|
| 8. කොච්චිකඩේ. | 9. සිදුව. |
|---------------|-----------|

කොන්දේසි.

- 1. රුපිය 8 සිට උදේ 6 වනතුරු අඛිත් විකිනීම තහනමය.
- 2. ග්‍රෙත්ස් 180කට වැඩියෙන් එක වරකට බෙදා විකිනීමට බලය ලත් අයෙකුට මිස වෙන අයෙකුට විකිනීම තහනමය.
- 3. විකුනුමපලේදී අඛිත් පාවිච්චිකිරීම තහනමය.
- 4. කලවන්කරනලද හෝ මොන අන්දමකින් හෝ බාලකරනලද අඛිත් විකිනීම තහනමය.
- 5. අවුරුදු 15කට වඩා බාල වයස පෙනෙත් නාවූ කෙනෙකුට අඛිත් විකිනීම තහනමය.
- 6. ඇඳුන් ආසිත්තන් හෝ වෙන බඩු බාහිර දිය අඛිත් වෙනුවට හුවමාරු කිරීම තහනමය.
- 7. ලැබුණාද, විකුනුණාද, ඉතිරිද, අඛිත් වල ප්‍රමාණ ගනන එස්න්තලන්තාන්සේ විසින් නියමකරන අන්දමට දවස්පතා තබන්ඩි ඕනෑය.
- 8. අවසරලත් අයවිසින් ඔහුගේ කඩේ නිතරම පෙනෙන ස්ථානයක තමාගේ නමද, ගෙසි නොම්බරයද, අඛිත් විකිනීමට අවසරලත් ස්ථානය වෙන ද පැහැදිලිලෙස ලියනලද ලේලියක් එල්ලා තබන්ටත් ඕනෑය.

- 9. අවසරලත් අයට මිස වෙන ඔහු වෙනුවට ක්‍රියාකරන කෙනෙකුට හෝ, වැඩසාරයෙකුට හෝ අඛිත් විකිනීම තහනමය. අවසරලත් අය වෙනුවට ක්‍රියාකරන අයගේ හෝ වැඩසාරයාගේ නම කොලඹ කවිචේරියේ එස්න්තලන්තාන්සේගේ අවසරය ඇතුළු උන්තාන්සේගේ කන්තෝරුවේ ලියා පදිංචිකලොත් ඒ අයවචනට විකිනීම කරන්ට පුළුවන.
- 10. අවසරලත් ස්ථානයේ අඛිත් සහ සුරුවවු. විකිනීමට පමනක්ය. එම ස්ථානය සවස 8ට වසන්ට ඕනෑය.

ඇජ්. ආර්. ඇලිස්,
ආණ්ඩුවේ එස්න්තලන්තාන.

වෂි 1901 ක්වූ ඔක්තෝබර් මස 7
වෙනි දින කොලඹ කවිචේරියේදීය.

1899 ම් වරුගුණතින් 5 ම් ඉලක්ක ක්ට්ටුනේස් ස්ට්ටුතින් 8 ම් පිරිබින්නපාදි ජිග්‍රේ සොල්ලප්පට්ටිම පොරුත් තඹ්පලුක්කමය 1902 ම් වරුගුණ ක්කේමරාම 1 ම් තිකති තුවඹ්චි මාර්පුම්මාම 31 ම් තිකති වරුගුණත් කොලුම්පු, කලුත්තලා, ලීර්කොලුම්පු ආණ්ඩුතිරිච්චුකලිඳු ආණ්ඩු සිල්ලමෙයාය් වර්ක උත්තරාච්චුකලි 1901 ම් ජුනුම්බ්‍රහ්ප්පමාම 17 ම් තිකති වියාමුත්තමෙය පිණ්ඤාම 2 මණිච්චු කොලුම්පු ක්ප්පේරියම් පිරිසිත්ත ගලත්තිම් කැති වර්කප්පට්ටිමෙණ්ඳු ඉත්තරාම් අතිවිකිනීමට සිටුම.

කොලුම්පු ආණ්ඩුතිරිච්චු.

- | | |
|-------------|-----------------|
| 1. මොරටුව. | 4. අම්පතලන්පහල. |
| 2. මාමපේ. | 5. කන්චල. |
| 3. රත්මලාන. | |

කලුත්තලා ආණ්ඩුතිරිච්චු.

- | | |
|--------------|----------|
| 6. පාණත්තලා. | 7. කොරණ. |
|--------------|----------|

ලීර්කොලුම්පු ආණ්ඩුතිරිච්චු.

- | | |
|---------------|-------------|
| 8. කොච්චිකඩේ. | 9. ජිග්‍රේ. |
|---------------|-------------|

පොරුත්තඹ්චුකලාණ.

- 1. ඉරා ආණ්ඩු මණිච්චු පිණ්ඤාම කාලමෙ ජුග්‍රා මණිච්චු මුණ්ඤාම අපිණ් වර්කප්පට්ටාම.
- 2. සිල්ලමෙ වර්පනච්චුත් තත්තුවම්පෙර්වරුක් කලාම මර්ත වෙරුත්තම ඉරේ සමයත්තිම් 180 කිලෙණ්සච්චු අතිකප්පට්ට වර්කප්පට්ටාම.
- 3. අපිණ් වර්කම ඉඳ්තිම්ච්චාණේ අපිණ් ආප්පිඳ්කප්පට්ටාම.
- 4. වර්කප්පට්ට වෙත්තිරුත්තම අපිණ් කප්පුප්පේය්ව තිලුම් අල්ලාම වේඳු ආණ්ඩුතිරිච්චුම් අප්පට්ටාම.
- 5. පාර්වෙත්තම 15 වයුත්තමුක් කීම්ප්පට්ටවර්කලුක් අපිණ් වර්කප්පට්ටාම.
- 6. උඳ්තිරුත්තම උඳ්පුච්චු අල්ලාම වේඳු ආණ්ඩුතිරිච්චුම් අපිණ් මාර්තකප්පට්ටාම.
- 7. ආප්පට්ටිත්තමෙයාණ් කාඳ්පට්ටම පිරිකාරම් තාණ්චොමම් වර්පනච්චු මුච්චුම්පොම අපිණ් ආණ්ඩුතිරිච්චුම් වර්කප්පට්ටාම, ආණ්ඩුතිරිච්චුම් වර්කප්පට්ටාම, ආණ්ඩුතිරිච්චුම් කෙයිරුපු ආණ්ඩුතිරිච්චුම් ආණ්ඩුතිරිච්චුම් වෙණ්චුච්චු.
- 8. තත්තුවම්පෙර්වරු තණ්චාණ් පාර්විම් වෙණ්චුච්චු මකරාම සලරාමම් කාණ්ඩුතිරිච්චුම් පෙයරෙයුම් ආණ්ඩුතිරිච්චුම් කොමපරෙයුම් "අපිණ් සිල්ලමෙයාණ් වර්ප තරුත් තත්තුවම්පෙර්වරු" රොණ්චුම් ඉර් පලකෙයම් ආණ්ඩුතිරිච්චුම් ආණ්ඩුතිරිච්චුම් වෙණ්චුච්චු.
- 9. තත්තුවම්පෙර්වරු ජුණ් අල්ලාමම් වේඳු ඉරුචුම් අවණුච්චු කාරියකාරණාණ්චුත්තාණ් සච්චු, අල්ලාම වේඳු කාරණාණ්චුත්තාණ් සච්චු, අප්පට්ටාම වෙණ්චු කාරණාණ් අල්ලාම කාරියකාරණාණ් කොලුම්පු ක්ප්පේරියම්

யில் அரசாட்சி ஏசண்டரின் அனுமதிப்படி பதியப்பட்ட டா ல்லாமல், யாதாமொரு அபின் அவனுடைய உத்தரவின் கீழ் விற்க அல்லது விற்கும்படி வைத்திருக்கக் கூடாது.

10. தத்துவம்பெற்ற இடத்தில் அபினும் சுறுட்டு மல்லாமல் வேறொன்றும் விற்கக்கூடாது. அவ்விடம் இரா 8 மணிக்கு மூட்டப்படவேண்டும்.

எப். ஆர். எலிஸ்,
அரசாட்சி ஏசண்டு.

கொழும்பு கச்சேரி,
1901 ம் வரு ஐப்பசிமீ 7 ந் உ.

IN accordance with the requirements of section 8 of Ordinance No. 5 of 1899, I hereby give notice that the licenses for the sale by retail of opium within the limits of the Local Board of Kalutara for the year commencing January 1, 1902, will be three in number.

The said licenses will be put up for sale by public auction at the Colombo Kachcheri at 2 P.M. on Thursday, October 17, 1901, and they will be issued in accordance with the provisions of the aforesaid Ordinance, and under the following conditions, viz. :-

1. No opium shall be sold between the hours of 8, at night and 6 in the morning.
2. The quantity to be sold at any one time to any individual, except to a licensed retail vendor, shall not exceed 180 grains.
3. Opium shall not be consumed on the premises.
4. Opium offered for sale shall not be adulterated or deteriorated in any way.
5. Opium shall not be sold to any individual apparently under the age of 15 years.
6. Wearing apparel or other goods shall not be received in barter for opium.
7. Daily accounts to be kept in a form to be prescribed by the proper authority of the quantities of opium received, sold, and remaining on hand at the end of each day.
8. The licensee shall affix in some conspicuous part of his shop a board with his name, the number of the shop, and the words "Licensed to Sell Opium by Retail" painted on it.
9. No person other than the licensee shall sell or expose for sale any opium under his license either as agent or servant of the licensee, unless the name of such agent or servant be first registered in the Local Board Office, Kalutara, with the sanction of the Chairman.
10. That the place licensed shall be restricted to the sale of opium and cigars only, and shall be closed at 8 P.M.

Colombo Kachcheri,
October 7, 1901.

F. R. ELLIS,
Chairman.

இ 1899 ஆம் ஆண்டு 5 ஆவது பிரதமம் 8 ஆவது பிரதமம் 1902 ஆம் ஆண்டு 1 ஆவது பிரதமம் 1902 ஆம் ஆண்டு 1 ஆவது பிரதமம் "ரெகல்ட் ரெகல்ட்" என்ற பெயர் கொண்ட ஒரு சிலைகளை விற்கும்படி அனுமதி வழங்கியது. அந்த சிலைகளை விற்கும்படி அனுமதி வழங்கியது. அந்த சிலைகளை விற்கும்படி அனுமதி வழங்கியது.

கவலை உடைய ஒரு சிலைகளை விற்கும்படி அனுமதி வழங்கியது. அந்த சிலைகளை விற்கும்படி அனுமதி வழங்கியது. அந்த சிலைகளை விற்கும்படி அனுமதி வழங்கியது.

1. ரூபி 8 லிருந்து 6 வரையிலான அபின் விற்கும்படி அனுமதி வழங்கியது.
2. ஒரு சிலை 180 கிராம் அளவிற்கு வரையிலான அபின் விற்கும்படி அனுமதி வழங்கியது.
3. அபின் விற்கும்படி அனுமதி வழங்கியது.
4. அபின் விற்கும்படி அனுமதி வழங்கியது.
5. அபின் விற்கும்படி அனுமதி வழங்கியது.
6. அபின் விற்கும்படி அனுமதி வழங்கியது.
7. அபின் விற்கும்படி அனுமதி வழங்கியது.

8. அபின் விற்கும்படி அனுமதி வழங்கியது. அந்த சிலைகளை விற்கும்படி அனுமதி வழங்கியது. அந்த சிலைகளை விற்கும்படி அனுமதி வழங்கியது.

9. அபின் விற்கும்படி அனுமதி வழங்கியது. அந்த சிலைகளை விற்கும்படி அனுமதி வழங்கியது. அந்த சிலைகளை விற்கும்படி அனுமதி வழங்கியது.

அபின் விற்கும்படி அனுமதி வழங்கியது. அந்த சிலைகளை விற்கும்படி அனுமதி வழங்கியது. அந்த சிலைகளை விற்கும்படி அனுமதி வழங்கியது.

அபின் விற்கும்படி அனுமதி வழங்கியது. அந்த சிலைகளை விற்கும்படி அனுமதி வழங்கியது. அந்த சிலைகளை விற்கும்படி அனுமதி வழங்கியது.

ஏ. ச. ஓ. ஏ. சி.,
பிரதமம்.

இ 1901 ஆம் ஆண்டு அக்டோபர் 7 ஆவது
நாள் அனுமதி வழங்கியது.

1899 ம் வருஷத்தின் 5 ம் இலக்கக் கட்டளைச் சட்டத்தின் 8 ம் பிரிவுக்கமைய கருத்துரைப்பட்டனத்தின் 1902 ம் வருஷம் ஜனவரிமாதம் 1 ந் திகதி துவக்கம் ஒரு வருஷத்திற்கு அபின் விற்கும்படி அனுமதி வழங்கியது. அந்த சிலைகளை விற்கும்படி அனுமதி வழங்கியது. அந்த சிலைகளை விற்கும்படி அனுமதி வழங்கியது.

பொருத்தங்களாவன.

1. இரா எட்டு மணிக்குப் பின்னும் காலமே ஆறு மணிக்கு முன்னும் அபின் விற்கக்கூடாது.
2. சிலைகளை விற்பனவுக்குத் தத்துவம்பெற்றவருக்கல்லாத மற்ற எவருக்கும் ஒரு சமயத்தில் 180 கிராம் அளவிற்கு அதிகப்பட விற்கக்கூடாது.
3. அபின் விற்கும் இடத்தில்தானே அபின் சாப்பிடக்கூடாது.
4. அபின் விற்கும்படி அனுமதி வழங்கியது. அந்த சிலைகளை விற்கும்படி அனுமதி வழங்கியது. அந்த சிலைகளை விற்கும்படி அனுமதி வழங்கியது.
5. பார்வைக்கு 15 வயதுக்குக் கீழ்ப்பட்டவர்களுக்கு அபின் விற்கக்கூடாது.
6. அபின் விற்கும்படி அனுமதி வழங்கியது. அந்த சிலைகளை விற்கும்படி அனுமதி வழங்கியது. அந்த சிலைகளை விற்கும்படி அனுமதி வழங்கியது.
7. அரசாட்சித்தலைவரால் காட்டப்படும் பிரகாரம் நாள்தோறும் விற்பனை முடியும்போது அபின் எவ்வளவு வரங்கப்பட்டதென்றும், எவ்வளவு விற்கப்பட்டதென்றும், எவ்வளவு கையிருப்பு என்றும் எழுதிவைக்க வேண்டியது.
8. தத்துவம்பெற்றவர் தனது சாயப்பில வெளியாங்கமாக சகலராலும் காணும்படி தனது பெயரையும் சாயப்பின் கொம்பையும் "அபின் சிலைகளில் விற்பனாக்குத் தத்துவம்பெற்றவர்" என்றும் ஓர் பலகையில் எழுதி வைக்கவேண்டியது.
9. தத்துவக்காரரின் காரியகாரன் அல்லாத வேலைகாரரின் பெயரை முதல் நகரங்கோட்டுக் கந்தோரில் பதிவுசெய்தால் அபின் விற்பனை தத்துவக்காரன் அல்லாமல் வேறு ஒருத்தரும் அபின் விற்கக்கூடாது.
10. தத்துவம்பெற்ற இடத்தில் அபினும் சுறுட்டு மல்லாமல் வேறொன்றும் விற்கக்கூடாது. அவ்விடம் இரா 8 மணிக்கு மூட்டப்படவேண்டும்.

எவ். ஆர். எலிஸ்,
சபாநாயகர்.

கொழும்பு கச்சேரி
1901 ம் வரு ஐப்பசிமீ 7 ந் உ.

IN accordance with the requirements of section 8 of Ordinance No. 5 of 1899, I hereby give notice that the licenses for the sale by retail of opium within the limits of the Local Board, Minuwangoda, for the year commencing January 1, 1902, will be one in number. The said license will be put up for sale by public auction at the Colombo Kachcheri at 2 P.M. on Thursday, October 17, 1901, and will be issued in accordance with the provisions of the said Ordinance, and under the following conditions, at an upset price of Rs. 535 :-

1. No opium shall be sold between the hours of 8 at night and 6 in the morning.
2. The quantity to be sold at any one time to any individual, except to licensed retail vendor, shall not exceed 180 grains.
3. Opium shall not be consumed on the premises.
4. Opium offered for sale shall not be adulterated or deteriorated in any way.
5. Opium shall not be sold to any individual apparently under the age of 15 years.
6. Wearing apparel or other goods shall not be received in barter for opium.
7. Daily accounts shall be kept in a form to be prescribed by the proper authority of the quantities of opium received, sold, and remaining on hand at the end of each day.
8. The licensee shall cause to be painted and affixed in some conspicuous part of his shop a board with his name, the number of the shop, and the words "Licensed to Sell Opium by Retail."
9. No person other than the licensee shall sell or expose for sale any opium under his license either as agent or servant of such licensee, unless the name of such agent or servant be registered in the office of the Local Board, Minuwangoda, with the sanction of the Chairman.
10. That the place licensed shall be restricted to the sale of opium and cigars only, and shall be closed at 8 P.M.

The Kachcheri,
Colombo, October 7, 1901.

F. R. ELLIS,
Chairman.

විෂි 1899 නවු නොමිලර 5 රෙකුලාසිලේ 8 වෙනි වන නියෝගය මතකර නියමන ප්‍රකාරයට වෂී 1902 නවු ජනවාරි මස 1 වෙනි දින පටන් ගන්නාවු පුර අවුරුද්දට විනුවන් ගොඩ "ලෝකල් බෝර්ඩ්" නගරයේ මාසින් ඇතුලත අතින් බෙදා විකිනීම පිණිස දෙනු ලබන අවසර පත්‍ර ගනන එකක් බව මෙහිත් දන්වමි. නවද එම අවසර පත්‍ර වෂී 1901 නවු ඔක්තෝබර් මස 17 වෙනි බ්‍රහස්පතින්දා දවල් 2ට කොළඹ කවිචේරියේදී ප්‍රසිද්ධ වෙන්දේසියේ රුපියල් 535 පටන් විකුනනවන් ඇර එම අවසර පත්‍ර ඉහතකී රෙකුලාසිලේ වනනහි වලට එකතව සහ මෙහි පහත පෙනෙන කොන්දේසිවලට යටත්ව දෙනු ලැබෙයි.

1. රාත්‍රී 8 ට දෙදි 6 වනතුරු අතින් විකිනීම තහනමයි.
2. ග්‍රෙත්ස් 180කට වැඩියෙන් එකවිකඩේ බෙදා විකිනීමට බලපලත් අයෙකුට මිස වෙන අයෙකුට විකිනීම තහනමයි.
3. විකුනුම්පලේදී අතින් පාවිච්චි කිරීම තහනමයි.
4. කලාවන්කරනලදු හෝ මොන අන්දමකින් හෝ බාල කරනලදු අතින් විකිනීම තහනමයි.
5. අවුරුදු 15කට වඩා බාල වයස පෙනෙන්නාවු කෙනෙකුට අතින් විකිනීම තහනමයි.
6. ඇදුන් ආසින්තන් හෝ වෙන බඩබාහිරයන් අතින් වෙනුවට හුවමාරු කෙරීම තහනමයි.
7. ලැබුනාවුද, විකුනුනාවුද, ඉතිරිවුද අතින්වල ප්‍රමාන ගනන් නිසි බලපලත් අය විසින් නියමකරන අන්දමට දවස් පහා තබන්නට හිතැය.
8. අවසරලත් අය විසින් තමාගේ නම සහ ස්ථානයේ නොමිලරයද "අතින් බෙදා විකිනීමට අවසර ලබා නිබෙහුස" යන වචන අඩංගු ලියවිලිලත් එම අය එම ස්ථානයේ හොඳු කාර පෙනෙන තැනක පින්තාරුකර එල්ලා තබන්නට හිතැය.
9. අවසරලත් අය මිස වෙනුවට ක්‍රියාකරන කෙනෙකුට හෝ වැඩකාරයෙකුට අතින් විකිනීම තහනමයි. අවසර ලත් අය වෙනුවට ක්‍රියාකරන අයගේ හෝ වැඩකාරයාගේ නම විනුවන්ගොඩ ලෝකල් බෝර්ඩ් සභාවේ ප්‍රධානතැන ගේ කැමැත්ත ඇතුළු ලිපිකරනවන්සේත් කන්තෝරුචේදී එම ක්‍රියාකරන අයගේ නොහොත් වැඩකාරයාගේ නම ලියා සටහන්කර එම අවස්ථාවට විකිනීම කරන්නට පුළුවන. අවසර ලත් ස්ථානයේ අතින් සහ පුරුලුව විකිනීමට පමණක්. එම ස්ථානය සවස 8ට වසන්නට හිතැය.

ඈළ. ආර්. ඇලීස්,
වෂී 1901 නවු සැප්තැම්බර් මස 16 වෙනි ප්‍රධානතැන. දින කොළඹ කවිචේරියේදීය.

1899 ම් වරුදත්තින් 5 ම් ඉලක්ක කැටයන්නසේදත්තින් 8 ම් පිරිචුක්කමය මිනුවාන්කොකලා ලෝරෙකල් පොර්ට් පැට්ට්නන්තින් ගම්බෙරුන් 1902 ම් වරුදත්තින් කතමාසම් 1 ම් නිකති තුකෙක්කම් ඉරු වරුදත්තුක්කු සිල්ලෙහයාය් අපින් විත්ත ඉරු ඉ-ත්තුක්කුත් තත්තවම් කොටික්කප්ටිම් ගණු ඉත්තලා විනම්පරම්පණ්ණුකි රේණ්. සොලෝප්පැට් තත්තවම් 1901 ම් වරුදත්ත ඉට්පිමාතම් 17 ම් නිකති පිම්පල 2 මණිකු කොලා පු කප්පෙරියිම් පිරිසිත්ත ගව්ත්තිල් 535 රුපාය් තුකම් කැබ් විත්තප්ටිමෙණ්ණම්, මෙණ්ටුම්ත කැටයන්නසේදත්තින් කිසයවුම් පින්තූල් සොලෝප්ටිම් පොරුත්තක්කුක් කිසයවුම් කොටික්කප්ටිම්.

පොරුත්තක්කලාවණ.

1. ඉරා ගැටි මණිකුට් පින්තූම් කාලමේ ඉරු මණිකුටු මුණ්ණම් අපින් විත්තකුකුකුකුකු.
2. සිල්ලෙහ විත්තප්ටිමෙණ්ණම් තත්තවම්පෙර්තවරුක් කල්ලාත මර්ත ගවරුකුකුම් ඉරු සමයත්තිල් 180 කිලේ මිනුකුටු අතිකප්ට්ට් විත්තකුකුකුකු.
3. අපින් විත්තකුකුම් ඉ-ත්තලා විනම්පරම්පණ්ණුකි ලක්කුකුකුකු.
4. විනම්කුටු කෙත්තිරුකුකුටු අපිනේ කල්පුස්සෙය් වතිතූල් අලොචු චේරු ගව්විත්තමායාකුගල් අසැරාක්කක් කුකුකුකු.
5. පාර්තවක්කු 15 වයතුක්කුකු කීම්පැට්ට්වරුකුටු අපින් විත්තකුකුකුකුකු.
6. ඉ-ත්තලාටුම් ඉ-ත්තලාටුකුටු අලොචු චේරු ගව්විත්තමායාකුගල් අපින් මාර්තකුකුකුකු.
7. ජාලිකර්ණ තත්තවරුකුකුගල් කැට්ට්ප්ටිම් පිරකාරම් නැණ්තොරුම් අපින් ගව්විත්ත ගව්කප්ට්ට් ලෙන්ණම්, ගව්විත්ත විත්තකප්ට්ට්ලෙන්ණම්, ඉව් වොරු නැණ්මුච්චිල් ගව්විත්ත කෙපිට්ට්පෙණ්ණම් කණකුටු කෙක්කෙවේණ්ණම්.
8. තත්තවම්පෙර්තවණ් තණනු ජාය්පිට්ට් ඉරු වෙගිහාරකමාන ඉ-ත්තලාටු තණනු පෙයරෙය්, ජාය්පිට්ට් ඉ-ත්තලාටුකුකුකුකුකු "අපින් සිල්ලෙහයාය් විත්තප්ට්ට් තත්තවම්පෙර්ත" ගණපතෙය් ඉරු පලකෙය්ට් ගැබුති තුක්කෙවේණ්ණම්.
9. තත්තවම්පෙර්ත ඉරු අලොමල් වේරේ ඉරුවරුම් අචණුකෙය් කාරිකාරණෙය් ජාලි අලොචු වේරේ කාරිකාරණෙය් මිනුවාන්කොකලා ලෝරෙකල් කල්පොර්ට් කණ්තොරිල් සපාතොකුකුකුකු අනුමතිප්ටි ප්‍රියාප්ට්ට්ට් ලෙණ්ණම් පාතොමොරු අපින් අචණුකෙය් ඉ-ත්තලාටුකුකුකුකු විත්තකුකුකුකුකු කෙව විත්තකුකුකුකුකුකුකු.
10. තත්තවම්පෙර්ත ඉ-ත්තලාටු අපිනුම් අචණුකෙය් මලොමල් වේරේණ්ණම් විත්තකුකුකුකුකු. අව්චිට්ට් ඉරා 8 මණිකුටු පුට්ට්ට්ට්වේණ්ණම්.

ගම්. ඉර්. ගව්වි,
සපාතොකුකුකු.

කොලොම පු කප්පෙරියි,
* 1901 ම් (බ්‍ර) ඉට්පිමා 7 ම් ව.

IN accordance with the requirements of section 8 of Ordinance No. 5 of 1899, I hereby give notice that the licenses for the sale by retail of opium within the limits of the Local Board, Negombo, for the year commencing January 1, 1902, will be three in number. The said licenses will be put up for sale by public auction at the Local Board Office, Negombo, at 12 o'clock noon on Saturday, November 2, 1901, at an upset price of Rs. 3,000, and they will be issued in accordance with the provisions of the aforesaid Ordinance, and under the following conditions :-

- (a) No opium shall be sold between the hours of 8 at night and 6 in the morning.
- (b) The quantity to be sold at any one time to any individual, except to a licensed retail vendor, shall not exceed 180 grains.

- (c) Opium shall not be consumed on the premises.
- (d) Opium offered for sale shall not be adulterated or deteriorated in any way.
- (e) Opium shall not be sold to any individual apparently under the age of 15 years.
- (f) Wearing apparel or other goods shall not be received in barter for opium.
- (g) Daily accounts shall be kept in a form to be prescribed by the proper authority of the quantities of opium received, sold, and remaining on hand at the end of each day.
- (h) That the place licensed shall be subject to inspection, and that no riotous or disorderly conduct be allowed to occur therein.
- (i) The licensee shall cause to be painted and affixed in some conspicuous part of his shop a board with his name, the number of his shop, and the words "Licensed to sell Opium by Retail."
- (j) That no person other than the licensee shall sell or expose for sale any opium under the license either as agent or servant of such licensee, unless the name of such agent or servant be registered in the office of the Local Board, Negombo, with the sanction of the Chairman.

E. F. HOPKINS,
Chairman.

Local Board Office,
Negombo, September 24, 1901.

විෂි 1899යේ නොවැම්බර් 5 දරණ ආඥාවෙන් 8 වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන ප්‍රකාරයට විෂි 1902 නව පනවාර් මස 1 දින පටන්ගන්නාවූ පුර ආවුරුද්දට මියොළු මේ "ලෝකල් බෝර්ඩ්" නම් නගරයේ මාසිම් ඇතුළත අතින් බෙදා විකුනන පිහිස දෙනු ලබන අවසර පත්‍ර ගතකර තුන් බව මෙසින් දන්වමි.

නවද එම අවසර පත්‍ර විෂි 1901 නව නොවැම්බර් මස 2 වෙනි දින දැනට දරණ සෙනසුරුදු දින දවල් 12ගේ කනිස මට මියොළු සහිත දිවුහුකරණ සහාකාරීන්ගේ රුමේදි රුපියල් 3,000 සිට පටන්ගෙන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුනනවන් ඇර එම අවසර පත්‍ර මෙහි පහත පෙනෙන වගන්තිවලට යටත්ව දෙනුලැබේ.

1. රුපියල් 8වේ සිට ලදේ 6 වනතුරු අතින් විකිණීම නහනමි.
2. ග්‍රෙන්ස් 180කට වැඩියෙන් එකවරකට බෙදා විකිණීමට බලයලත් අයකුට මිස විකිණීම නහනමි.
3. විකිණුම්පලේදී අතින් පාවිච්චිකෙරීම නහනමි.
4. කලවත්තරණලද හෝ වෙන අන්දමකින් බලකරණ ලද අතින් විකිණීම නහනමි.
5. අවුරුදු 15කට වඩා බලවයස්ව පෙනෙන්නාවූ කෙනකුට අතින් විකිණීම නහනමි.
6. ඇඳුන් ආසින්තම් හෝ වෙන බඩු බාහිරදිය අතින් වෙනුවට හුවමාරු කෙරීම නහනමි.
7. ලැබුණුදි, විකුණුණුදි, ඉතිරිදි, අතින්වල ප්‍රමාණ ගනන් නිසි බලයලත් තැනැත්තා විසින් නිමකරණ අන්දමට දවස්පතා තබන්නට නීතූය.
8. අතින් විකිණීමට අවසරලත් සාහස සෝදිසිකර බැලීමට යටත්වනු ලැබේ. නවද එහිතුල කොලොනියාල සහිතවූ හෝ නොකටයුතු ක්‍රියාවන් හෝ සිදුවෙන්ට ඉඩදීම නහනමි.
9. අවසරලත් අය විසින් ඔහුගේ කබේ හොඳකාර පෙනෙන සාහසක නමාගේ නමද, කබේ නොමැරයද, අතින් බෙදා විකිණීමට අවසරලත් සාහස යන වචන ලැල්ලක පින්තාරුකර එම එල්ලා තබන්නට නීතූය.
10. අවසර ලබන අයට හැර වෙන කොසිතම් කෙනෙකුට වත් ඔහුගේ අවසර පත්‍ර පිට ඔහුගේ එජන්ත කෙනෙක් හැපියට හෝ වැඩකාර කෙනෙක් හැපියට හෝ විකිණීම හෝ විකුනන්නට නැතිම නහනමි. එසේ කෙරීම නීතූනම් මියොළු "ලෝකල් බෝර්ඩ්" හි සහාමේ ප්‍රධානතැනගේ කැමැත්ත ඇතුළු එම කන්තෝරුවේදී එජන්ත නොහොත් වැඩකරුවාගේ නම ලියා පදිත්ති කරන්නට නීතූය.

ඊ. ඇස්. හොප්කින්ස්,
සහාමේ ප්‍රධානතැන.

විෂි 1901 නව පැප්තුවම්බර් මස 24 වෙනි දින සහිතදිවුහුකරන සහාකාරී කන්තෝරුවේදී.

1899 ම් வருஷத்தின் 5 ம் இலக்கக் கட்டளைச்சட்டத்தின் 8 ம பிரிவுக்கமைய நீர்கொழும்பு லோக்கல்போர்ட் பட்டணத்தின் எல்லைக்குள் 1902 ம் வருஷம் மை மாதம் 1 ந் திகதி துவக்கம் ஒரு வருஷத்துக்கு சில்லறையாய் அபின் விற்பதற்கு முன்று இடங்களுக்கு தத்

துவம் கொடுக்கப்படும். அத்தத்துவங்கள் 1901 ம் வருஷம் கார்த்திகைமாதம் 2 ந் திகதி சனிக்கிழமை 12 மணிக்கு நீர்கொழும்பு சவுக்கிய சபையில் பிரசித்த எலத்திற் ரூபா 3,000 துவங்கி கூறி விற்கப்படுமென்று ம், தத்துவங்கள் மேற்குறித்த கட்டளைச்சட்டத்துக் கிசையவும் பின்னாற் சொல்லப்படும் பொருத்தங்களுக் கமையவும் நடத்தப்படவேண்டுமென்று இத்தால் அறி விக்கிறேன்.

பொருத்தங்களாவன.

1. இரா எட்டு மணிக்குப் பின்னும் காலமே ஆறு மணிக்கு முன்னும் அபின் விற்கக்கூடாது.
2. சில்லறை விற்பனவுக்குத் தத்துவம்பெற்றவருக் கல்லாது மற்ற எவருக்கும் ஒரே சமயத்தில் 180 கிரே யினுக்கு அதிகப்பட விற்கக்கூடாது.
3. அபின் விற்கும் இடத்தில்தானே அபின் சாப்பிடக்கூடாது.
4. விளைக்கு வைத்திருக்கும் அபினைக் கலப்புச்செய் வதிலை அலலது வேறு எவ்வதமாயாகுதல் அசடாக்கக்கூடாது.
5. பார்வைக்கு 15 வயதுக்குக் கீழ்ப்பட்டவர்களுக்கு அபின் விற்கக்கூடாது.
6. உடுக்கும் உடுப்புக்கு அலலது வேறு ஏதும் சாமானுக்கு அபின் மாற்றக்கூடாது.
7. சரியான தத்துவமுடையவரால் காட்டப்படும் பிரகாரம் நாள்தோறும் அபின் எவ்வளவு வாங்கப்பட்டதென்றும், எவ்வளவு விற்கப்பட்டதென்றும், ஒவ்வொரு நாளும் முடிவில் எவ்வளவு கையிருப்பென்றும் கணக்குவைக்கவேண்டும்.
8. உத்தரவுகொடுக்கப்பட்ட இடம் சோதனைபண்ணப்பட்டத்தக்கதாகவும் யாதாமொரு அடிபடி அலலது குளப்படி இவ்விடத்தில் நடக்க இடங்கொடுக்கப்படாததாகவும் இருக்கவேண்டும்.
9. தத்துவம்பெற்றவன் தனது சாய்ப்பில் வெளியாங்கமாகச் சகலராலும் காணும்படி தனது பெயரையும் சாய்ப்பின் இலக்கத்தையும் "அபின் சில்லறையாய் விற்பதற்குத் தத்துவம்பெற்றது" என்பதையும் ஓர்பலகையில் எழுதி தூக்கிவைக்கவேண்டும்.
10. தத்துவம்பெற்ற ஆள் அல்லாமல வேறே ஒருவரும் அவனுடைய காரியகாரனாயிருந்தாலும் சரி அலலது வேலைக்காரனாயிருந்தாலும் சரி அப்படிப்பட்ட வேலைக்காரனாயிருந்தாலும் சரி அப்படி வேலைக்காரன் அலலது காரியகாரன் லோக்கல்போர்ட் கந்தோரில் சபாநாயகருடைய அனுமதிப்படி பதியப்பட்டால் அல்லாமல யாதாமொரு அபின் அவருடைய உத்தரவின் கீழ் விற்க அலலது விற்கும்படி வைத்திருக்கக்கூடாது.

இ. எம். ஹொப்பிங்ஸ்,
சவுக்கியசபை அக்கிராசனர்.

நீர்கொழும்பு சவுக்கிய சபை,
1901 ம் (வ்) அற்பசிஷா 24 ந் உ.

IN terms of section 8 of the Ordinance No. 5 of 1899, notice is hereby given that a license, as enumerated below, for the retail sale of opium at Tangalla for the year commencing January 1, 1902, will be put up for sale by public auction by the Assistant Government Agent, Hambantota, at his office at Tangalla, at 12 o'clock noon on October 22, 1901:—

One license to retail opium at a place to be approved by the Government Agent at Tangalla.

The following are the conditions of sale:—

1. No opium shall be sold between the hours of 8 at night and 6 in the morning.
2. The quantity to be sold at any one time to any individual, except to a licensed retail vendor, shall not exceed 180 grains.
3. Opium shall not be consumed on the premises.
4. Opium offered for sale shall not be adulterated or deteriorated in any way.
5. Opium shall not be sold to any individual apparently under the age of fifteen years.

10. The licensee shall cause to be painted or affixed in some conspicuous part of his shop his name, the number of the premises, and the words "Licensed to Retail Opium."

11. The highest bidder on being declared the purchaser shall forthwith pay down the whole amount of his bid.

HARRY E. BEVEN,
for G. M. FOWLER,
Government Agent.

Galle, September 28, 1901.

විෂි 1899 සේ නොම්බර 5 දරණ ආදාපණයේ 8 වෙනි වගන්තියෙන් බිහිකර තිබෙන ප්‍රකාරයට වෂි 1902 ක්‍රිස්තු වසරේ මස 1 වෙනි දින පටන්ගන්නාවූ පුරු අවුරුද්දට මෙහි පහත සඳහන් කරන අන්දමට ගම්බත්තොට අතින් බෙදා විකුනන පිණිස දෙනු ලබන අවසරපත්‍රය වෂි 1901 ක්‍රිස්තු වසරේ මස 18 වෙනි දින ගම්බත්තොට කවිවෙරියේදී දවල් 12 සේ කතිස මට විකුනනට යෙදෙන බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

ආණ්ඩුවේ ඒජන්ත උත්තරයන්ගේ කාර්යාලය දෙස සාහසික අතින් බෙදා විකිනීමට ගම්බත්තොටට එක අවසරපත්‍රයක් ද දෙනු ලැබේ.

විකිනීමේ කොන්දේසි මෙහි පහත දක්වනු ලැබේ.

1. රුහි 8 වේ සිට උදේ 6 වෙනතුරු අතින් විකිනීම තහනම්ය.
2. ග්‍රෙස්ස් 180 කට වැඩියෙන් එකවරකට බෙදා විකිනීමට බලය ලත් අයෙකුට මිස අනිකෙකුට විකිනීම තහනම්ය.
3. විකිනීම ප්‍රථම අතින් පාවිච්චිකිරීම තහනම්ය.
4. කවුලක්කරනලද හෝ වෙන අන්දමකින් බාල කරනලද අතින් විකිනීම තහනම්ය.
5. අවුරුදු 15 කට වඩා බාල වයස්ව පෙනෙන්නාවූ කෙනෙකුට අතින් විකිනීම තහනම්ය.
6. ඇඳුම් ආසින්නම් හෝ වෙන බඩු බාහිරුදික අතින් වෙනුවට හුවමාරු කෙරීම තහනම්ය.
7. ලැබුණාටුද, විකුණුණාටුද, ඉතිරිවූද, අතින්වල ප්‍රමාණ ගනන ඒජන්ත උත්තරයන්ගේ විසින් නියම කරන අන්දමට දවස්පතා තබනට බිහිකර.
8. අතින් විකිනීමට අවසරලත් අය ලඟ රුහික් 50 කට වැඩිකරමක් අතින් තබාගනවට අවසර නැත.
9. අවසරලත් අයට මිස වෙන බහු වෙනුවට ක්‍රියා කරන කෙනෙකුට හෝ, වැඩකාරයෙකුට අතින් විකිනීම තහනම්ය. අවසරලත් අය වෙනුවට ක්‍රියාකරන අයවරයන්ගේ හෝ වැඩකාරයින්ගේ නම් ගම්බත්තොට කවිවෙරියේ ලියා පදිංචිවිකලොත් ඒ අයවරයන්ට විකිනීම කිරීමට ප්‍රථමය.
10. අවසරලත් අය විසින් බහුගේ කඩේ නිකර පෙතෙහි සාහසික තමාගේ නමද, ගෙයි නොම්බරයද, "අතින් විකිනීමට අවසරලත් සාහසික" යන වචනද පැහැදිලි වශයෙන් ලියාකලද ලැල්ලක් එල්ලා තබනට බිහිකර.
11. වැඩි ගනනකට වෙන්දේසියෙන් ගත් අය විසින් සම්පූර්ණ වූද එවලේම ඒජන්ත උත්තරයන්ගේට ගෙවනට බිහිකර.

හැරී ජී. බුවන්,
ආණ්ඩුවේ ඒජන්ත උත්තරයන්ගේ වෙනුවට.
වෂි 1901 ක්‍රිස්තු වසරේ මස 28 වෙනි දින ගාල්ලේ කවිවෙරියේදීය.

1899 ම් වරුණන්තින් 5 ම් ඉලක්ක කද්දකින් ජ්ජ්ජ්ජ් කද්දකින් 8 ම් පිරිවුස්සකයා අම්පාර්තොද්දා පලුකියිල් ඉතින් කීම් සොලොප්පටිම් ඉද්දකින් 1902 ම් ජුනි 0 ක්කමාතම 1 ඊ් දේති තවස්සම මාර්ජ්ජ්ජ්ජ් 31 ඊ් දේති වරෙස්සම අපිස් සිල්ලෙහි පාර්ව්තරු තත්තවම් පිස්වරුම් කොර්ජිසලුක් කමතලාක 1901 ම් ජුනි 0 අද්පිකමාතම 18 ඊ් තිකති අම්පාර්තොද්දා පිල් මත්තියානම් 12 මණික්කු අම්පාර්තොද්දා ඉද්දකින් ඉස්සන්දවර්කන් පිරිසිත්ත වෙල්ලිල් කුති විර්පාර්.

අම්පාර්තොද්දා කද්දකින් ඉරු තත්තවම් කොවර්ණමේ ඊ් ඉස්සන්දවර් පිරිව්ප්පට්ට ඉද්දකින් අපිස් සිල්ලෙහි පාර්ව්තරු කොර්ජිසලුම්.

පොරුත්තකිලාවන.

1. ඉරා 8 මණික්කුට් පිස්නම් කාලමේ 6 මණික්කු මුණ්ණම් අපිස් විර්කක්කදාත.
2. සිල්ලෙහි විර්පනවුස්සුත් තත්තවම්පෙර්තර්ක ඉල්ලාත මර්ත වෙරුස්සම ඉරේ සමයත්තිල 180 කිතේ ඉස්සක්කු අතිකප්පට් විර්කක්කදාත.
3. අපිස් විර්තම ඉද්දකින් තොරේ අපිස් ජාප්පිට් කද්දාත.
4. විකිනීමට කවත්තිරුස්සම අපිස් කලප්ප්පෙස් වතිලුල් අලලත වෙරු ඉස්විත්තිලුම් අස්සාක්ක කද්දාත.
5. පාර්ව්තරු 15 වයස්කද්දකින් කීම්පට්ටවර්කලු අපිස් විර්කක්කදාත.
6. ඉද්දකින් අලලත වෙරු ඉද්දකින් මාර්තකද්දාත.
7. අර්ජාද්දි තිලවරාල් කාද්දට්ටම් පිර්කරම් ඊ් තොරුම් විර්පන මුද්දම්පොත ඉස්වච්චු වාක්කප්පට්ටෙත්තම ඉස්වච්චු විර්කප්පට්ටෙත්තම ඉස්වච්චු කෙයිරුප්පෙත්තම ඉරුතිකවස්සවෙත්තම යත.
8. තත්තවම්පෙර්තර් තනතු ජාප්පිල් වෙහිපාර් ක්කමාක ජකලරුම් කාණුම්පදි තනතු පෙයරෙයුම්, ජාප්පිස් තම්පරෙයුම් අපිස් සිල්ලෙහි විර්කත් තත්තවම්පෙර්තරුත්තම ඉර් පලකෙයිලේ ඉරුති තාක්කි කවස්සවෙත්තම යත.
9. තත්තවස්සකර්නිස් කාරිපකාර්න අලලත වෙරු කාර්නිස් පෙයරෙ මුත්තම් අම්පාර්තොද්දා ක්ජ්ජේ පිල් පතිවුස්සෙත්තම් අන්ති මර්තමපදි තත්තවස්සකර්න අල්ලාමල් වෙරු ඉරුත්තරුම් අපිස් විකිනීමකද්දාත අලලත විර්කක්කදාත.

ඉරි ජී. පෙවන්,
ඉ. ඉ. පවුලුරුක්කක,
අර්ජාද්දි ඉස්සන්ද.

කාලි ක්ජ්ජේ,
1901 ම් ඉරු පුර්ද්දාකිම් 28 ඊ් ඉ.

IN terms of section 8 of Ordinance No. 5 of 1899, notice is hereby given that licenses, as enumerated below, for the retail sale of opium for the year commencing January 1, 1902, will be put up for sale by public auction at the Matara Kachcheri on Saturday, November 2, 1901, at 2 o'clock P.M., and they will be issued in accordance with the provisions of the said Ordinance :-

- (1) License to retail opium at a place to be approved by the Chairman ... Kādaweedia
- (2) License to retail opium at a place to be approved by the Chairman ... Kotūwegoda

Conditions of Sale.

1. That no opium shall be sold between the hours of 8 at night and 6 in the morning.
2. That the place licensed shall be subject to inspection, and that no disorderly conduct be permitted therein.
3. That the place licensed shall always be kept clean.
4. That the quantity to be sold at any one time to any individual, except to a licensed retail vendor, shall not exceed 180 grains.
5. That no opium be sold to any individual apparently under the age of 15 years.
6. That opium shall not be consumed on the premises.
7. That opium offered for sale shall not be adulterated or deteriorated in any way.
8. That wearing apparel or other goods shall not be received in barter for opium.
9. That the licensee shall affix in some conspicuous place of his shop a board with his name, the number of the shop, and the words "Licensed to Sell Opium by Retail" painted on it.
10. That no person other than the licensee shall sell or expose for sale any opium under his license either as agent or servant of the licensee, unless the name of such agent or servant be first registered in the Local Board Office.

Conditions of Sale.

1. No opium shall be sold between the hours of 8 at night and 6 in the morning.
2. The quantity to be sold at any one time to any individual, except to a licensed retail vendor, shall not exceed 180 grains.
3. Opium shall not be consumed on the premises.
4. Opium offered for sale shall not be adulterated or deteriorated in any way.
5. Opium shall not be sold to any individual apparently under the age of fifteen years.
6. Wearing apparel or other goods shall not be received in barter for opium.
7. Daily accounts shall be kept in a form to be prescribed by the proper authority of the quantities of opium received, sold, and remaining on hand at the end of each day.
8. That the place licensed be always kept clean.
9. That the licensee shall cause to be painted or affixed in some conspicuous part of his shop his name, the number of the shop, and the words "Licensed to Sell Opium by Retail."
10. That no person other than the licensee shall sell or expose for sale any opium under his license either as agent or servant of such licensee, unless the name of such agent or servant be registered in the office of the Local Board, Kurunegala, with the sanction of the Chairman.
11. The purchaser of each retail license must take out a wholesale license, and no wholesale licenses will be issued to any but retail dealers.

C. A. MURRAY,
Chairman.

Local Board Office,
Kurunegala September 30, 1901.

විෂි 1899යේ නොමමර 5යේ රෙකුලාසියේ 8 වෙනි වගන්තියේ මතකාර නිබෙන ප්‍රකාරයට විෂි 1902 ක්වු ජන වාරිය 1 වෙනි දින සටන් ගනවත්තාඩු දෙසැම්බ් මස 31 වෙනි දින දක්වා පලමු සහ අන්තිම දවස් දෙක ඇතුළුව කුරුනෑගල "ලෝකල් බෝර්ඩ්" නගරයේ මාසිත්තු ල අතින් බෙදා විකිනීම පිනිස දෙනුලබන අවසරපත්‍ර ගනන කුනක් බව ඔයෙින් දන්වමි.

තවද එම අවසරපත්‍ර විෂි 1901 ක්වු මක්කෝටු මස 28 වෙනි සඳු දින දවල් කුරුනෑගල කවිචේරියේ ප්‍රසිධ වෙන්දේසියේ විකුනන්ට ඔයෙදි.

විකිනීමේ කොන්දේසි.

1. රතු 8 සිට ලදේ 6 වනතුරු අතින් විකිනීම තහනම්ය.
2. ලොක්ස් 180 කට වැඩිමයන් එකවිටකදී බෙදා විකිනීමට බලලත් අයෙකුට මස වෙන අයෙකුට විකිනීම තහනම්ය.
3. කවලන් කරනලද හෝ වෙන අන්දමකින් බාලකරන ලද අතින් විකිනීම තහනම්ය.
4. විකුනුමිපොලේදී අතින් පාවිච්චි කිරීම තහනම්ය.
5. අවුරුදු 15කට වඩා බාල වයස පෙනෙන්නාඩු කෙනෙකුට අතින් විකිනීම තහනම්ය.
6. ඇඳුම් අසිංහන් හෝ වෙන බඩුබාහිරදිය අතින් දිනෙවට හුවමාරු කෙරීම තහනම්ය.
7. ලැබුණාඩුද, විකුනුණාඩුද, ඉතිරිවුද අතින්වල ප්‍රමාන ගනන් ගිසි බලලත් අය විසින් නිසම කරන අන්දමට දවස් පයා තබන්නට මිනෑය.
8. අතින් විකුනන සානස සුබ පවිත්‍රව තබාගන්ට මිනෑය.
9. අවසරලත් අය විසින් නමාගත් නම සහ සානසයේ නොමමරයේ "අතින් බෙදා විකිනීමට අවසර ලබා තිබෙනුයේ" යන විවන අඩංගු ලියවිල්ලක් එම අය එම සානසයේ හොඳු කාර පෙනෙන තැනක පින්තාරුකර එල්ලා තබන්නට මිනෑය.
10. අවසරලත් අයම මස වෙනුවට ක්‍රියාකරන කෙනෙකුට හෝ වැඩකරයෙකුට අතින් විකිනීම තහනම්ය. අවසරලත් අය වෙනුවට ක්‍රියාකරණ අයගේ හෝ වැඩකරයාගේ නම කුරුනෑගල ලෝකල් බෝර්ඩ් සභාවේ ප්‍රධාන තැනගේ කැමැත්ත ඇතුළු ලත්කාන්සේරන් කන්තෝරු වෙදි එදි ක්‍රියාකරන අයගේ නොහොත් වැඩකරයාගේ නම ලියා සටහන්කර එ අවළුන්ට විකිනීම කරන්නට දුළුවන.
11. වෙන් වසරයන් බෙදා විකුනගන්නාඩු ගැනුම් කාරණා විසින් අවසරපත්‍ර සේරෝම එකවිචේ ගන්ට මිනෑය. තවද බෙදා විකුනගන්න අයට ජීස පිට අයට, අවසරපත්‍ර සියල්ල කොපිකුනු ලැබේ.

සී. ඒ. මරේ,
ප්‍රධානතැන.

විෂි 1901 ක්වු සැන්තැම්බර් මස 30 වෙනි දින කුරුනෑගල ලෝකල් බෝර්ඩ් සභාවෙදි.

IN accordance with the requirements of section 8 of the Opium and Bhang Ordinance, No. 5 of 1899, I hereby give notice that the license for the sale by retail of opium within the limits of the Local Board of the town of Puttalam for the year commencing January 1, 1902, will be one in number.

The said license will be put up for sale by public auction at the Puttalam Kachcheri on Monday, December 2, 1901, at 1 P.M. :-

Conditions of Sale.

1. That the place licensed shall not be opened to the public before 6 A.M. or after 9 P.M.
2. That the place licensed shall be subject to inspection, and that no disorderly conduct be permitted therein.
3. That the place be always kept clean.
4. That the licensee shall affix in some conspicuous part of his shop a board with his name, and the words "Licensed to Sell Opium by Retail."
5. That no person other than the licensee shall sell or expose for sale any opium under his license either as agent or servant of the licensee, unless the name of such agent or servant of the licensee be first registered in the Local Board Office.
6. That the purchaser of the license for the sale of opium by retail will also be required to purchase a license for the sale of the drug by wholesale.
7. That the sale will be for ready money.

H. W. BRODHURST,
Chairman.

Local Board Office,
Puttalam, October 3, 1901.

IN accordance with the requirements of section 8 of "The Opium Ordinance, 1899," I hereby give notice that the licenses for the sale by retail of opium within the limits of the Local Board of the town of Chilaw for the year commencing January 1, 1902, will be two in number.

The said licenses will be put up for sale by public auction at the Chilaw Kachcheri on Monday, November 18, 1901, at 1 o'clock P.M. :-

Conditions of Sale.

1. That the place licensed shall not be open to the public before 6 A.M. or after 8 P.M.
2. The quantity to be sold at any one time to any individual, except to a licensed retail vendor, shall not exceed 180 grains.
3. Opium shall not be consumed on the premises.
4. Opium offered for sale shall not be adulterated or deteriorated in any way.
5. That the place licensed shall be subject to inspection, and that no disorderly conduct be permitted therein.
6. That the place licensed be always kept clean.
7. That no opium be sold to any woman or any individual apparently under the age of fifteen years, or to any intoxicated person.
8. That the licensee shall affix in some conspicuous part of his shop a board with his name, and the words "Licensed to Sell Opium by Retail."
9. Wearing apparel or other goods shall not be received in barter for opium.
10. That no person other than the licensee shall sell or expose for sale any opium under his license either as agent or servant of the licensee, unless the name of such agent or servant be first registered in the Local Board.
11. Daily account shall be kept in a form to be prescribed by me of the quantities of opium received, sold, and remaining on hand at the end of each day.

Local Board Office,
Chilaw, October 3, 1901.

J. H. LEAK,
Chairman.

NOTICE is hereby given that the licenses to retail opium from January 1 to December 31, 1902, at each of the under-mentioned places in the Province of Sabaragamuwa, will be sold by public auction on Tuesday, October 22, 1901, at 2 P.M., at the Kegalla Kachcheri, in terms of section 9 of Ordinance No. 5 of 1899, under the following conditions, at an upset price of Rs. 100 each:—

KEGALLA DISTRICT.

- | | |
|----------------|---------------|
| 1. Dehiowita | 3. Panawitiya |
| 2. Yatiyantota | 4. Rambukkana |

Conditions.

1. No opium shall be sold between the hours of 8 at night and 6 in the morning.
2. The quantity to be sold at any one time to any individual, except to a licensed retail vendor, shall not exceed 180 grains.
3. Opium shall not be consumed on the premises.
4. Opium offered for sale shall not be adulterated or deteriorated in any way.
5. Opium shall not be sold to any individual apparently under the age of 15 years.

6. Wearing apparel or other goods shall not be received in barter for opium.

7. Daily accounts shall be kept in the form to be prescribed by the Government Agent of the quantities of opium received, sold, and remaining on hand at the end of each day.

8. The quantity of opium possessed by the licensee at any one time shall not exceed fifty pounds in weight.

9. No person other than the licensee shall sell or expose for sale any opium under his license either as agent or servant of the licensee, unless the names of such agent or servant be first registered in the Ratnapura Kachcheri.

10. The licensee shall cause to be painted or affixed in some conspicuous part of his shop his name, the number of the premises, and the words "Licensed to Retail Opium."

11. The highest bidder on being declared the purchaser shall forthwith pay down the whole amount of his bid.

E. T. NOYES,
Assistant Government Agent.

Kegalla Kachcheri.
October 3, 1901.

MISCELLANEOUS NOTICES.

THE Ruanwella-Veyangoda road will be closed to traffic at the 18th mile from the 1st to the 10th November next, during the renewal of the platform of the Morali-oya bridge.

F. W. JOHNSON,
for Director of Public Works.
Public Works Department,
Colombo, October 4, 1901.

IN terms of clause 7 of the Ordinance No. 9 of 1893, notice is hereby given that the licenses issued to Kanthappar Bastianpillai and Anthonippillai Philippu-

pillai, both of Karaiur, on January 9 and 11, 1901, respectively, for the purpose of carrying on the trade of butchers at Jaffna during the year 1901, have been this day withdrawn by me, the said Bastianpillai and Philippu-pillai having failed to carry on the said trade in conformity with the conditions stipulated in the licenses issued to them.

R. W. IEVERS,
Government Agent, Northern
Province, and Proper Authority under
Ordinance 9 of 1893.


NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Land to be Crown Property.

In the matter of land commonly called and known as Mahintennemukalana, situate in the village of Kaudaulla in the Kinigoda korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named land, and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, the Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in him in that behalf by section 2 of the said Ordinances, do hereby on this 30th day of August, 1901, order and declare that the said land, commonly called and known as Mahintennemukalana, situate in the village of Kaudaulla in the Kinigoda korale, in the Province of Sabaragamuwa, and shown as lot 4,136 in preliminary plan No. 7,726 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 6 acres 3 roods and 26 perches, and bounded as follows: on the north by Mahintenne-

mukalana (P. P. $\frac{7,726}{4,135}$) claimed by the Crown ; on the east by Tennapitahena claimed by Ebitta, Halugehena claimed by Baba, and Alupotaelahena claimed by Ukku Naide ; on the south by a portion of Alupotaulla-



Situation : Kaudaulla village in Deyaladahamuna pattu of Kinigoda korale.

Lot.	Name of Land.	Extent. A. R. P.
4135	Mahintennemukalana	29 3 7
4136	Do.	6 3 26
572	Narangahamullehena	1 2 20

Surveyor-General's Office,
Colombo, September 25, 1900.

S. J. C. MORE,
for Surveyor-General.

kumbura claimed by Kaluwa ; on the west by Alupotaullakumbura claimed by Kaluwa, Harankawahena claimed by Kirihami, and Harankawahena claimed by Tikirihami—is the property of the Crown.

Kegalla Kachcheri,
August 30, 1901.

ALLAN BEVEN,
Assistant Government Agent.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Lands to the Crown Property.

In the matter of the land commonly called or known as Mahintennemukalana, situate in the village of Kaudaulla in the Kinigoda korale of the Kegalla District, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the Twenty-fourth day of January, One thousand Nine hundred and One, that if no claim to the land commonly called or known as Mahintennemukalana, situate in the village of Kaudaulla in the Kegalla District, in the Province of Sabaragamuwa, containing in extent 29 acres 3 roods and 7 perches, and shown as lot 4,135 in preliminary plan No. 7,726, as described in the annexed certified tracing therefrom, was made to the Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown :

And whereas Palandeniyalage *alias* Kumbaloluwalagegedara Punchi Naide of Kaudaulla made claim to a portion of the said lot 4,135 under the name of Rukgahamullehena *alias* Niyaraketiya-hena, in extent about 2 acres ; and whereas the said claimant has withdrawn his claim to the said portion of the said lot 4,135, the Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by virtue of


the powers vested in him in that behalf by section 4 of the said Ordinance No. 1 of 1899, do hereby on this 30th day of August, 1901, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said Mahintennemukalana (P. P. $\frac{7,726}{4,135}$), as more fully described herein below, is the property of the Crown.

Kegalla Kachcheri,
September 25, 1901.

ALLAN BEVEN,
Assistant Government Agent.

Description of the Land referred to.

Mahintennemukalana (P. P. $\frac{7,726}{4,135}$): bounded on the north by Ehela Depela claimed by Dingiri Menika, Vidanemuttettuwa claimed by Andrew Perera, Upasakakumbura claimed by Kirihami, Niriwaketiya-



Situation : Kaudaula village in Deyaladahamuna pattu of Kinigoda korale.

Lot.	Name of Land.	Extent. A. R. P.
4135	Mahintennemukalana	29 3 7
4136	do	6 3 26
572	Narangahamullehena	1 2 20

Surveyor-General's Office,
Colombo, September 25, 1900.

S. J. C. MORE,
for Surveyor-General.


kumbura claimed by Kauwa Yakaduraya, Demeddehena claimed by Attane Ratemahatmaya, Helakadahena claimed by Attanagoda Korala, Narangahamulahena (P. P. $\frac{266}{572}$) claimed by Punchi Naide; on the east by Pillawattahena claimed by Yakaduraya; on the south by Tennapitahena claimed by Ebitta, Mahintennemukalana (P. P. $\frac{7,726}{4,136}$) claimed by the Crown, Harankawahena claimed by Tikirihami; on the west by Hawanahena claimed by T. K. Hami; Moragalahena claimed by T. K. Hami, and Madinagekumbura claimed by K. D. Menika.

Proceedings under "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," relating to Claims to Forest, Chena, Waste, and Unoccupied Lands.

In the matter of the land commonly called or known as Narangahamullehena, situate in the village of Kaudaulla in the Kinigoda korale of the Kegalla District, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly declared and notified on the 24th day of January, One thousand Nine hundred and One, that if no claim to the land commonly called or known as Narangahamullehena, situate in the village of Kaudaulla in the Kegalla District, in the Province of Sabaragamuwa, was made to the Assistant Government Agent of the District of Kegalla within the period of three months from the date specified in such declaration and notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown:

And whereas Palandeniyalage *alias* Kumbaloluwalagedara Punchi Naide of Kaudaulla made claim thereto, and the Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, made



Situation: Kaudaulla village in Deyaladahamuna pattu in Kinigoda korale.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
4135	Mahintennemukalana	29	3	7
4136	Do.	6	3	26
572	Narangahamullehena	1	2	20

Surveyor-General's Office,
Colombo, September 25, 1900.

S. J. C. MORE,
for Surveyor-General.

due inquiry into such claim; and whereas he and the said claimant have come to an agreement in writing concerning the said land, under section 4, sub-section (1), of the said Ordinances:

And whereas it was ordered, in pursuance of the agreement afore-mentioned, that the said Palandeniyalage *alias* Kumbaloluwalagedara Punchi Naide do pay to the Assistant Government Agent at Kegalla on or before the 31st day of August, 1901, a sum of rupees thirty-eight (Rs. 38) as purchase amount for the said land, more fully described hereinafter:—Lot 572 in preliminary plan 266 called Narangahamullehena; containing in extent 1 acre 2 roods and 20 perches, as described in the annexed plan; and bounded on the north by Helakadahena claimed by Attanagoda Korala, on the east by Tennapitahena claimed by V. Ukkuhami, on the south and west by Mahintennemukalana ($\frac{P. P. 7,726}{4,135}$) claimed by the Crown:

And whereas the said Palandeniyalage *alias* Kumbaloluwalagedara Punchi Naide has duly paid this amount as agreed, the said claimant is hereby declared to be the purchaser of the said land as described above, with the consent of His Excellency the Governor obtained to the publication of such order.

Kegalla Kachcheri,
August 30, 1901.


ALLAN BEVEN,
Assistant Government Agent.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, 1900,"
declaring the Land to be Crown Property.

In the matter of the land commonly called or known as Kocklegmemukalana, situate in the village of Nugadanda in the Meda pattuwa of the Kuruwiti korale in the Ratnapura District, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 29th day of March, One thousand Nine hundred and One, that if no claim to the land commonly called or known as Kocklegmemukalana, situate in the village of Nugadanda in the Meda pattuwa of Kuruwiti korale, in the Province of Sabaragamuwa, containing in extent 25 acres 0 roods and 35 perches, and shown as lot 430 in preliminary plan No. 219, as described in the annexed certified tracing therefrom, was made to the Government Agent of the Province of Sabaragamuwa within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown :

And whereas Udagandurage Setuwa ; 2, Udagandurage Asanda ; 3, Udagandurage Lebuna, all of Nugadanda, made claim thereto ; and whereas the said claimants have withdrawn their claim to the said land called Kocklegmemukalana, which form lot 430 in preliminary plan No. 219, I, Evan Maberly Durand Byrde, Government Agent of



Lot 430 called Kocklegmemukalana, in extent 25A. OR. 35P., situated in Nugadanda village in Meda pattu of Kuruwiti korale.

Surveyor-General's Office,
Colombo, January 9, 1901.

P. D. WARREN,
for Surveyor-General.

the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinances, do hereby on this Sixteenth day of September, 1901, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said land called Kocklegmemukalana, which form lot 430 in preliminary plan No. 219, as more fully described herein below, is the property of the Crown.

Ratnapura Kachcheri,
September 16, 1901.

EVAN M. BYRDE,
Government Agent.

Description of the Land referred to.

1. Lot No. 430 in preliminary plan No. 219 called Kocklegmemukalana, containing in extent 25 acres 0 roods 35 perches ; and bounded on the north and north-east by ($\frac{\text{P. P. 219}}{433}$) Kocklegmemukalana Crown reservation ; on the east by Mawattahena claimed by W. Pinsonda and others ; on the south by a path and Kelagahahena claimed by P. Hathankira and others ; on the west by Agalawatta claimed by W. Pinsonda and Gedaragawahena claimed by V. Setuwa and others ; and on the north-west by ($\frac{\text{P. P. 219}}{433}$) Kocklegmemukalana Crown reservation.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Lands to be Crown Property.

In the matter of lands commonly called and known as Kocklegmemukalana and Katuwemukalana, situate in the village of Nugadanda in the Meda pattuwa of Kuruwiti korale in the District of Ratnapura, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."


THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named lands, and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Evan Maberly Durand Byrde, Government Agent of the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this Second day of August, 1901, order and declare that the said lands, commonly called and known as Kocklegmemukalana and Katuwemukalana, situate in the village of Nugadanda in the Meda pattuwa of the Kuruwiti korale in the District of Ratnapura, in the Province of Sabaragamuwa, and shown as lots 431 and 432 in preliminary plan No. 219 of lands situate in the said village, a certified copy whereof is hereto annexed, and more fully described in the annexed schedule, are the property of the Crown.

Ratnapura Kachcheri,
August 2, 1901.

EVAN M. BYRDE,
Government Agent.

Schedule referred to.

1. Lot No. 431 in preliminary plan No. 219 called Kocklegmemukalana, containing in extent 21 acres; and bounded on the north by ($\frac{P. P. 219}{435}$) Kocklegmemukalana Crown reservation, Annakkagalahena Crown forest; on




Lot 431 called Kocklegmemukalana, in extent 21A. OR. OP., in Nugadanda village of Meda pattu in Kuruwiti korale.

Surveyor-General's Office,
Colombo, January 9, 1901.

P. D. WARREN,
for Surveyor-General.

the east by Halhitiyadeniyakumbura claimed by U. G. Kiribada and others, ($\frac{P. P. 219}{434}$) Kocklegmemukalana Crown reservation; on the south and west by ($\frac{P. P. 219}{434}$) Kocklegmemukalana Crown reservation; on the north-west by Kolamedewhena claimed by U. G. Hetuwa and others.

2. Lot No. 432 in preliminary plan No. 219 called Katuwemukalana, containing in extent 15 acres 3 roods 13 perches, and bounded on the north by ($\frac{P. P. 219}{436}$) Katuwemukalana Crown reservation ; on the east by Miniran-



Lot 432 called Katuwemukalana, in extent 15A. 3R. 13P., in Nugadanda village of Meda pattu in Kuruwiti korale.

Surveyor-General's Office,
Colombo. January 9. 1901.

P. D. WARREN,
for Surveyor-General.

patalehena claimed by U. Rankira and others, Melapolehena claimed by U. Rankira and others, Katuwehena claimed by U. Kiribada and others ; on the south by Katuwemukalana claimed by W. G. Hetuwa and others ; and on the west by Katuwehena claimed by U. Rankira and others.